

Ceylon Government Gazette

Published by Authority.

No. 5,797—FRIDAY, AUGUST 16, 1901.

PART I.—General: Minutes, Proclamations Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices	1845
Western Province	1809	Land Resumption Notices	—
Central Province	1824	Notices under Ordinance No. 1 of 1897	1847 & <i>Suppl.</i>
Northern Province	1825	Abstracts of Season Reports	—
Southern Province	—	Notices under "The Forest Ordinance"	—
Eastern Province	1827	Sales of Arrack, Opium, and Toll Rents	1859
North-Western Province	1834	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	—	Sales of Salt and Timber	—
Province of Uva	1842	Notifications of Close Season, Infected Areas, &c.	1864
Province of Sabaragamuwa	1844	Specifications under "The Irrigation Ordinance"	1864

LAND SALES IN THE WESTERN PROVINCE.

Notice of Sale of Two Valuable Blocks of Crown Land at Slave Island.

NOTICE is hereby given that on Tuesday, October 8, 1901, the Hon. the Government Agent, Western Province, will put up to public auction, at his office in Colombo, the under-mentioned allotments of Crown Land, situated in Slave Island in Ward No. 8, within the Municipality of Colombo.

2. The acceptance of offers will be subject to the approval of His Excellency the Governor.
3. The person making the highest offer will be required to deposit one-tenth of the amount offered and fees on the day of sale, and must pay the balance within one month of the date of receipt of the Governor's approval.
4. On payment of the balance purchase money due, the purchaser will be placed in possession of the land, subject to the following conditions, viz.:—That the purchaser shall erect on the lots purchased by him within two years of the complete payment by him of the purchase money, buildings on plans to be approved by Government. In default of the erection of buildings as described above, the sale will, at the end of the above-mentioned two years, be declared null and void, and one-half only of the amount paid will be restored to the purchaser, the balance being forfeited to the Crown.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

Preliminary plan 10,975. Situation—Slave Island.

Lot.	Name of Land.	Name of Claimant.	Extent.	Upset Price per Acre.
10227	—	Crown	A. R. P.	Rs. .s. .d.
10228	—	do.	0 1 7	11,750 0
1809	—	do.	0 0 18.75	4,687 50
				C 1

කොළඹ කාමිපොස්සැඳවිවියේ පිහිටි ආණ්ඩුව සන්තක වටිනා බිම්කැබලි දෙකක් (2) විකිණීමේ ප්‍රසිධි පත්‍රයයි.

කොළඹ නගරයේ කොමිපොස්සැඳවිවියේ නොමිමර 8 වෙනි කොට්ඨාසයේ තුල පිහිටා තිබෙන බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් කොළඹ කම්මරයේදී ප්‍රසිධි වෙන්දේසි වී තිබුණු ප්‍රකාරයට සඳහන් වූ ඇත.

1. මෙම ඉඩම් ගරුතර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ කැමැත්ත ලබාගැනීමට යටත් කර වැනන්ඩ සෙදෙනවා ඇත.

2. වැඩිම ඉල්ලුම් කලාවූ අය විසින් ඔහුගේ ඉල්ලීමේ ගනනින් දහසෙන් පංගුවක් (1/10) සහ ගාස්තුද විකිණීමේ දිනෙදීම ගෙවන්නට ඕනෑවත් හැර ආණ්ඩුව විසින් ඉල්ලීම භාරගන්නායයි දැනුම් දුන් දවසේ පටන් මාසයක් ඇතුළතදී ඉතිරි මුදල් ගෙවන්නට ඕනෑය.

3. ඉතිරි මුදල ගෙවනු ලැබූ තැනදී, මිලේටගත් අයවලුන්ට ඒ ඉඩම් මෙහි පහත සඳහන් කරන කොන්දේසිවලට යටත්කර භාරදෙනු ලබනවා ඇත, එනම් :—ගැණුම්කාරයා විසින් සියළුම මුදල් ගෙවා අවසානකර දිනේ පටන් අදුරුද (2) ඇතුළතදී ඉඩම්වල ගොඩනැගිලි ගොඩනගන්නට ඕනෑය. එක් ගොඩනැගිලි නිසම කාලය තුල ගොඩනගන්නට නොයෙදුනොත් එක් ඉඩම්වල විකිණීම අවලංගු වෙනවා පමණක් නොව, ගැණුම්කාරයා විසින් ගෙවන්නට යෙදුන මුදලෙන් දෙකෙන් කොටසක් පමණ ආපසු දෙන්නට සෙදෙනවා පමණක් නොව, අතින් දෙකෙන් පංගුව ආණ්ඩුව සන්තක වෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර විස්තර සර්චේසර් ජනරල් උන්නාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ සහයට පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ලිව්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙක්‍රතාරීස්වමිහ.

සියියම 10,975. පිහිටීම—කොමිපොස්සැඳවිවිය. තක්සේරු

කො.	අයිතිකාරයාගේ නම.	ප්‍රමාණය.	රු.	ප.	රු.	ශ.
10227	ආණ්ඩුව	අ. රු. ප.	0	1	7	11,750
10228	එම		0	0	18.75	4,687 50

No. 1,210, W. R. Colonial Secretary's Office, Colombo, August 1, 1901.

ON Friday, September 27, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 6 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Village—Millate.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
H 11	Kiriwelewatta	Solomon Seneviratne, Mudaliyar	Old garden	0	2 20	50
12	Kudumbikandamnka-lana	Crown	Low jungle	1	1 37	30
13	Punchikudumbimukalana	do.	Forest. Not to be sold at present	55	1 0	—
13½	Do.	do.	Jungle	8	2 25	30
14	Punchikudumbiyewatta	Kariyawasan Wickrama Ach-chige Karolis	Cocoanut plants 7 years old	1	3 37	20
15	Do.	Ratnayakege Carolis	do.	0	3 30	20
I 11	Kiriwelewatta	Solomon Seneviratne, Mudaliyar	Old garden	0	0 25	50
J 11	Kelegahadeniya	Crown	Deniya	2	0 5	10
K 11	Do.	do.	do.	0	1 9	10
L 11	Kiriwitewatta	M. A. Peris Appuhamy	Old garden	0	2 35	50
16	Keenagahadeniya	E. Silinduhamy and others	Swamp	0	2 17	15
17	Do.	M. A. Peris Appu	Old garden	0	0 12	50
18	Kiriwitemukalanawatta	do.	Cocoanut, jak, and areca-nut 4 to 10 years old	1	2 37	20
19	Do.	Edirisinachchige Ungappu	Cocoanut plants 6 years old	0	1 38	20
20	Kiriwitemukalana	do.	Cocoanut plants 3 years old	0	1 36	20
21	Do.	Crown	An encroachment by owner of T. P. 16,782	0	0 18	15
22	Do.	R. Babanis Appu	Cocoanut plants 4 years old	0	0 16	20
23	Punchikudumbilana	W. Siman Naide	Cocoanut, jak, and areca-nut 3 to 7 years old	1	0 12	20
M 11	Yalawilakumburakanatta	W. Gregoris Appu	Threshing-floor	0	0 18	10
24	Punchikudumbimukalana	Crown	Jungle	4	3 7	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
25	Punchikudumbiwatta	Ratnayakage Carolis	Cocoanut plants 7 years old	0	2	27	20
26	Punchikudumbihena	K. M. Mohotti Appu and another	Encroachment	1	3	35	15
27	Do.	R. Carolis Appu	Cocoanut plants 3 years old	0	2	28	15
28	Nagahalanda	Hehathpurahakuruge Siuchiya	Cocoanut plants 4 years old	0	0	29	15
29	Do.	Kudamahaloluwege Thepanis	Encroachment	1	0	5	20
30	Do.	Crown	Jungle	3	3	30	30
N 11	Do.	H. Caranis Appu	Cocoanut plants 1 year old	0	0	24	10
31	Do.	M. A. Juwanis Appuhamy	Two old jak trees	1	1	38	10
32	Do.	Owner of T. P. No. 170,091	Old garden	0	0	9	20
33	—	—	do.	0	0	28	20
34	Nagahalanda	Hehathpurahakuruge Nonchi	Cocoanut plants 7 years old	0	2	34	15
35	Moragahakumbure-pillewa	H. Thepanis and others	Four jak trees	0	0	28	10
36	Moragahalanda	Hehathpurahakuruge Amarisa	Jak trees 8 years old	0	1	8	10
37	Nagahakele	Crown	Jungle	0	2	30	20
38	Nagahalanda	Hehathpurahakuruge Amarisa	Cocoanut plants 4 years old	0	1	22	10
O 11	Kiriwitewatta	—	Old garden	0	1	22	50
39	Migahawatta	Edirisinachchige Davith	Cocoanut and jak 8 years old	0	2	4	20
40	Do.	do.	Cocoanut and jak 6 years old	0	3	0	20
P 11	Do.	Edirisin Achchige Silinduhamy and others	Old garden	15	1	0	100
Q 11	Kelagahakumbura	do.	Paddy field	9	1	12	150
R 11	Imbulgahawatta	Owner of T. P. 149,909	Old garden	0	0	8	20
S 11	Do.	Owner of T. P. 149,923	do.	0	0	18	20
T 11	Do.	Edirisinge Haramanis	do.	0	1	4	20
41	Do.	Edirisin Achchige Haramanis	Cocoanut, jak, and arecanut 12 to 14 years old	1	0	7	25
42	Do.	Ranawaka Achchige Peris Appu	Cocoanut plants 8 years old	1	3	17	25
43	Do.	Edirisin Achchige Sinn Appu	Cocoanut plants 3 to 8 years old	0	2	0	20
U 11	Do.	R. Punchappu and others	Old garden	13	2	0	100
V 11	Palkumbura or Keenagahadeniyakumbura or Yahalawilakumbura	do.	Paddy field	16	1	30	150
W 11	Kahatagahawatta	R. Allis Appu and others	Old garden	4	2	5	25
44	Do.	R. Babahamy	Cocoanut, jak, and arecanut 12 years old	0	1	20	15
45	Kahatagahahena	R. Allis Appu	Cocoanut plants 6 months old	0	1	6	15
46	Do.	do.	Cocoanut and jak 15 years old	0	3	0	15
47	Nagahawatta	R. Babanis	Garden	2	1	32	15
48	Kahatagahawatta	R. Punchappu	Cocoanut, jak, and arecanut 12 years old	0	2	0	15
X 11	Do.	do.	Old garden	1	0	20	30
49	Do.	R. Carolis	Cocoanut and arecanut 10 years old	0	1	20	15
50	Do.	do.	Cocoanut and jak 15 years old	0	2	16	15
51	Do.	R. Suwaris Appu and others	Old garden	0	3	2	15
52	Nagahawatta	M. A. Girigoris Appuhamy	Cocoanut and jak 7 years old	1	1	12	15
53	Do.	do.	do.	3	1	5	15
54	Nagahalanda	R. Suwaris Appu and others	Cocoanut plants 5 years and one jak tree	1	1	10	15
55	Do.	Crown	Jungle	0	2	15	20
56	Do.	M. A. Peris Appu and another	Cocoanut plants 7 years old	4	3	27	20
57	Do.	Crown	Jungle	19	3	26	35
58	Do.	D. A. Juwanis Appu	Cocoanut plants 8 years old	0	2	37	15
59	Do.	Crown	Jungle	1	3	7	35
Y 11	Hikgahawatt	D. A. Thomis Appu and another	1 jak tree, 3 arecanut, and a betel enclosure	0	0	37	10
Z 11	Kahatagahawatta	Millate Pansala	Old garden	6	3	0	30
60	Pillewewatta	M. A. Cornelis Appuhamy	Garden	0	0	16	15
A 12	Do.	do.	do.	0	0	20	15
B 12	Mandadeniyakumbura	Millate Vihare and others	Paddy field	9	3	29	150
C 12	Galabodawatta	M. A. Peries Appuhamy and others	Old garden	5	1	20	50
D 12	Welawatta	M. A. Abaram Appuhamy	do.	0	0	22	15

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
E 12	Uggahakumbura or Hik-gahakumbura	M. A. Siman Appu and others	Paddy field	11	1 30	150
F 12	Owitaliyaddekumbura	E. Silindhamy and others	do.	0	3 27	15
G 12	Elagawaowita	do.	Owita	0	1 26	10
H 12	Owitalakumburawatta	M. A. Siman Appuhamy and others	Old garden	3	1 0	25
61	Owitalakumburapillewa	M. A. Poloris Appu and others	Encroachment	2	1 1	15
I 12	Amunaliyaddakumbura	E. Laisahamy and others	Paddy field	2	3 13	50
62	Dangahakumburadeniya	M. A. Siman Appu and others	Deniya	0	0 25	10
J 12	Kahatagahawatta	do.	Old garden	3	0 35	50
K 12	Do.	Don Baron Wijesinhe and others	do.	7	0 13	50
L 12	Millatekumburayaya	M. A. Poloris Appuhamy	Paddy field	1	2 31	50
M 12	Oyagawakele	Crown	An encroachment by adjoining owner	0	0 32	10
N 12	Oyagawakumbura	Don Poloris Senaratne and others	Paddy field	0	3 4	10
O 12	Gonnagahakumbura	S. Dona Selestina and others	do.	0	3 7	20
P 12	Gonnagahakele	do.	Jungle	0	1 11	15
Q 12	Oyabodakumbura	H. Don Charles and another	Paddy field	0	1 5	10
63	Kahatagahawatta	M. A. Sardiell Appu	Cocoanut and arecanut 12 years old	0	3 18	15
64	Do.	H. Don Charles and others	Cocoanut, jak, and arecanut 12 years old	0	1 35	15
R 12	Amunumullepillewa	M. A. Abaran Appu and others	Owita	0	1 20	10
S 12	Kahatagahawatta	M. A. Poloris Appuhamy and others	Six cocoanut plants 8 years old	1	0 5	15
T 12	Kahatagahalanda	Crown	Jungle	1	2 16	10
65	Migahawatta	H. M. Peter Appuhamy and another	Cocoanut plants 8 years old	1	1 1	15
66	Do.	K. A. Singappu	Encroachment	0	1 31	15
67	Do.	H. M. Peter Appuhamy	Cocoanut plants 12 years old	0	1 10	15
68	Do.	M. V. Agil Appu	do.	0	1 2	15
69	Kahatagahawatta	M. A. Peris Appuhamy	Cocoanut, jak, and arecanut 15 years old	0	1 36	15
U 12	Galabopawatta	M. A. Girigoris Appuhamy and others	Old garden	37	1 0	150
70	Migahawatta	M. V. Agilis Appuhamy and another	Cocoanut, jak, and arecanut 15 years old	1	1 3	15
V 12	Galabodawatta	M. V. Punchappuhamy and others	Old garden	21	3 22	150
71	Millatekanda	Crown	Jungle. Not for sale at present	8	0 0	—
W 12	Migahawatta, &c.	Don Poloris Senaratne and others	Old garden	8	2 0	50
X 12	Udumullewatta	Rahim	do.	1	2 29	50
Y 12	Millatekumburuyaya	M. V. Agilis Appu and others	Paddy field	42	2 0	150
72	Migahawattakele	Crown	Jungle	1	2 22	15
73	Migahawatta	Waduwanage Binduwa	Cocoanut 5 years and four jak 5 years old	1	1 30	15
Z 12	Kahatagahawatta	Kadinappuliradage Allisiya	Old garden	5	0 31	20
A 13	Do.	do.	do.	2	2 30	20
B 13	Do.	do.	Cocoanut and jak 15 years old	2	0 0	20
74	Migahawatta	Kadinappuliradage Nelisiya	Cocoanut plants 15 years old	0	1 11	20
75	Ambagahawatta	Kadinappuliradage Thonchiya	Cocoanut, jak, and arecanut 15 years old	3	3 0	20
76	Galabodawatta	M. V. Suwatan Appu	Cocoanut plants 6 years old	0	1 12	15
C 13	Migahawatta	W. Sawsiriya and others	Garden	2	2 6	15
77	Do.	W. Ukkinda and another	Encroachment	1	3 0	15
78	Do.	do.	Three cocoanut plants 6 years old	0	0 10	15
79	Millatekele	Crown	Jungle	0	3 24	15
80	Waduwakanda	do.	do.	1	2 18	15
81	Do.	do.	do.	1	1 39	15
82	Do.	do.	One cocoanut tree 6 years old	1	3 10	15
83	Do.	do.	Jungle	1	1 14	15

Further information respecting these lands may be obtained from the Survey General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,210, W. P.

මහ 1901 ක්වු අගෝස්තු මස 1 වෙනි දින කොළඹ මහසෙසුකාරිස්ථානයේදී සකස්කොට ඇති මහලේඛන.

මහලේඛන දින 1 වැනි දින අගෝස්තු මස 1 වෙනි දින කොළඹ මහසෙසුකාරිස්ථානයේදී සකස්කොට ඇති මහලේඛන සහ අනෙකුත් මහලේඛන නිකුත්වනු ලබන බව මහ 1901 ක්වු අගෝස්තු මස 27 වෙනි දින ක්වු සිකුරුදු දවල් 12 වැනි කාලයේදී වෙනමදී සකස්කොට ඇති මහලේඛන දෙකට අදාළ වේ.

සිතියම 6. (ලංකාමැති) පිහිටි මහලේඛන සිකුරුදු මහලේඛන වලට. මහ—මුද්‍රණය.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	අන්දම.	අක්කර		
				මහල. රු. ප.	රු.	
H 11	කිරිවෙලවත්ත	සලමත්තෙහෙවරත්ත මුදලියා	පරන වගාව	0	2 20	100
12	කුඩුමිනිකන්ද	මුකලාන	ආණ්ඩුව	1	1 37	30
13	පුම්කුඩුමිනිකලාන	එම	ලදකැලාව	55	1 0	—
13½	එම	එම	මුකලාන (කහනම්)	8	2 25	30
14	පුම්කුඩුමිනිකලාන	කාරිවගස් පිටුමහලේඛන	කරෝලිය	7	අවරුදු වගස් පොල්පැල	1 3 37
15	එම	කරෝලිය	එම	0	3 30	20
I 11	කිරිවෙලවත්ත	රත්නාකරණේ කරෝලිය	සලමත්තෙහෙවරත්ත	0	0 25	50
J 11	කෙලගහදෙණිය	මුදලියා	ආණ්ඩුව	2	0 5	10
K 11	එම	එම	එම	0	1 9	10
L 11	කිරිවෙලවත්ත	ම. අ. පිරිස් අප්පහාමි	පරන වගාව	0	2 35	50
16	කිකහහදෙණිය	ඉ. සිලියාසාමි සහ නවත්	මිහිවගර	0	2 17	15
17	එම	ම. අ. පිරිස් අප්ප	පරන වගාව	0	0 12	50
18	කිරිවෙලවත්ත	එම	අවරුදු 4 හිට 10 දක්වා වගස් පොල්, කොස්, පුවක්	1	2 37	20
19	එම	එදිරිසිංහලේ උත්තරපු	6 අවරුදු වගස් පොල්පැල	0	1 38	20
20	කිරිවෙලවත්ත	එම	13 එම	0	1 36	20
21	එම	ආණ්ඩුව	සිතියම නොමිමර 160,782 කේ අයිතිකාරයා	0	0 18	15
22	එම	ර. බඩානිස් අප්ප	4 අවරුදු වගස් පොල්පැල	0	0 16	20
23	පුම්කුඩුමිනිකලාන	ව. සිමන්තසිද්ද	අවරුදු 3 හිට 7 දක්වා වගස් පොල්, කොස් සහ පුවක්	1	0 12	20
M 11	සලමත්තෙහෙවරත්ත	ශ්‍රීගෝරිස් අප්ප	කමත	0	0 18	10
24	පුම්කුඩුමිනිකලාන	ආණ්ඩුව	එම	4	3 7	30
25	පුම්කුඩුමිනිකලාන	රත්නාකරණේ කරෝලිය	7 අවරුදු වගස් පොල්පැල	0	2 27	20
26	පුම්කුඩුමිනිකලාන	ක. ම. මොහොමඩ් අප්ප සහ නව කෙහෙක්	වැඩිපුර අල්ලාගත් ඉඩම	1	3 35	15
27	එම	ර. කරෝලිය අප්ප	3 අවරුදු වගස් පොල්පැල	0	2 28	15
28	නාගහලන්ද	අක්කන්පුරකකුරුගේ සි.විංස	4 එම	0	0 29	15
29	එම	කුඹමහලොවුගේ තෙපානිස්	වැඩිපුර අල්ලාගත් ඉඩම	1	0 5	20
30	එම	ආණ්ඩුව	කැලාව	3	3 30	30
N 11	එම	ග. කරනිස් අප්ප	1 අවරුදු වගස් පොල්පැල	0	0 24	10
31	එම	ම. අ. පුම්කුඩුමිනිකලාන	පරන කොස්ගස් 2ක්	1	1 38	10
32	එම	නොමිමර 170,091 සිතියම අයිතිකාරයා	පරන වගාව	0	0 9	20
33	එම	එම	එම	0	0 28	20
34	නාගහලන්ද	හේතන්පුරකකුරුගේ නොහවි	7 අවරුදු වගස් පොල්පැල	0	2 34	15
35	මොරගහකුඩුමිනිකලාන	ග. තෙපානිස් සහ නවත්	කොස්ගස් 4ක්	0	0 28	10
36	මොරගහකුඩුමිනිකලාන	හේතන්පුරකකුරුගේ අමාරිසා	8 අවරුදු වගස් කොස්ගස්	0	1 8	10
37	නාගහකැලේ	ආණ්ඩුව	කැලාව	0	2 30	20
38	නාගහකැලේ	හේතන්පුරකකුරුගේ අමාරිසා	4 අවරුදු වගස් පොල්පැල	0	1 22	10
O 11	කිරිවෙලවත්ත	—	පරන වගාව	0	1 22	50
39	මහලේඛන	එදිරිසිංහලේ දවස්	8 අවරුදු වගස් පොල් සහ කොස්	0	2 4	20
40	එම	එම	6 එම	0	3 0	20
P 11	එම	එදිරිසිංහලේ සිලියාසාමි සහ නවත්	පරන වගාව	15	1 0	100
Q 11	කෙලගහකුඩුමිනිකලාන	එම	කුඩුමිනිකලාන	9	1 12	150
R 11	ඉඩුල්ලකවත්ත	—	පරන වගාව	0	0 8	20
S 11	එම	—	එම	0	0 18	20
T 11	එම	එදිරිසිංහලේ හරමානිස්	එම	0	1 4	20
41	එම	එදිරිසිංහලේ හරමානිස්	අවරුදු 12 හිට 14 දක්වා වගස් පොල්, කොස් සහ පුවක්	1	0 7	25
42	එම	රත්නාකරණේ පිරිස් අප්ප	8 අවරුදු වගස් පොල්පැල	1	3 17	25
43	එම	ඉ. සිකුරුදු	අවරුදු 3 හිට 8 දක්වා වගස් පොල්	0	2 0	20

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අත්දම.	මහර. අ. රු. ප.	අක්කර ගණ මිල. රු.
U 11 V 11	ඉඩුල්ලකවත්ත පල්ලාමුර නොහොත් කිසිකමකදෙකිස් කුමුර නොහොත් ගහලුලුකුමුර කකවගකවත්ත එම	ර. පුවල්පු සහ කවත් අග එම	පරන වගාව	13 2 0	100
W 11 44	කකවගකවත්ත එම	ර. අල්ලිය්අප්පු සහ කවත් ර. බබාතාමි	කුමුර පරන වගාව 12 අවිරුදු වගස් පොල්, කොස් සහ පුවක්	16 1 30 4 2 5	150 25
45 46	කකවගකවත්ත එම	ර. අල්ලිය්අප්පු එම	6 වාස් වගස් පොල්පාල 15 අවිරුදු වගස් පොල් සහ කොස්	0 1 20 0 1 6	15 15
47 48	නාගකවත්ත කකවගකවත්ත	ර. බබානිස් ර. පුවල්පු	වගාව 12 අවිරුදු වගස් පොල් කොස් සහ පුවක්	0 3 0 2 1 32	15 15
X 11 49	එම එම	එම ර. කරෝලිය්	පරන වගාව 10 අවිරුදු වගස් පොල් සහ පුවක්	1 0 20	30
50	එම	එම	15 අවිරුදු වගස් පොල් සහ කොස්	0 1 20	15
51 52	එම නාගකවත්ත	ර. සුවාරිස්අප්පු සහ කවත් ම. අ. හිරගෝරිස් අප්පුතාමි	පරන වගාව 7 අවිරුදු වගස් පොල් සහ කොස්	0 2 16 0 3 2	15 15
53 54	එම නාගකලුන්ද	එම ර. සුවාරිස්අප්පු සහ කවත්	5 අවිරුදු වගස් පොල්පාල සහ කොස්ගහක් කැලේ	3 1 5 1 1 10	15 20
55 56	එම එම	ආණ්ඩුව ම. අ. පිරිස්අප්පු සහ කව කෙහෙක්	7 අවිරුදු වගස් පොල්පාල කැලේ	0 2 15	20
57 58	එම නාගලුන්ද	ආණ්ඩුව ද. අ. පුවානිස්අප්පු	7 අවිරුදු වගස් පොල්පාල 8 අවිරුදු වගස් පොල්පාල	4 3 27 19 3 26	20 35
59	එම	ආණ්ඩුව	8 අවිරුදු වගස් පොල්පාල කැලේ	0 2 37 1 3 7	15 35
Y 11	කික්ගකවත්ත	ද. අ. කෝමිස්අප්පු සහ කව කෙහෙක්	කොස්ගස් 1, පුවක්ගස් 3, සහ මුලුත් කොටුවක්	0 0 37	10
Z 11 60	කකවගකවත්ත පිල්ලොවත්ත	මිල්ලොන් පන්සල ම. අ. කොර්නේලිය් අප්පුතාමි	පරන වගාව වගාව	6 3 0 0 0 16	30 15
A 12	එම	එම	එම	0 0 20	15
B 12	මන්දදෙකිස්කුමුර	මිල්ලොන්විකාරේ සහ කවත්	කුමුර	9 3 29	150
C 12	ගලබොඩවත්ත	ම. අ. පිරිස්අප්පුතාමි සහ කවත්	පරන වගාව	5 1 20	50
D 12	වෙලවත්ත	ම. අ. අමුකම්අප්පුතාමි	එම	0 0 22	15
E 12	ලුක්ගකකුමුර හෙ වත් කික්ගකකුමුර	ම. අ. සිමන්අප්පු සහ කවත්	කුමුර	11 1 30	150
F 12	මම්මලියද්දේකුමුර	ඉ. සිලිය්දුතාමි සහ කවත්	එම	0 3 27	15
G 12	ඇලගාව මිම්ම	එම	මිම්ම	0 1 26	10
H 12 61	මිම්ම කුමුරෙවත්ත මිම්මේ කුමුර	ම. අ. සිමන් අප්පුතාමි සහ කවත්	පරන වගාව	3 1 0	25
I 12 62	පිල්ලාව අමුකෙලියද්දේකුමුර දැන්ගකකුමුරේ දෙකිස්	ම. අ. පිලෝරිස්අප්පු සහ කවත් ඉ. ලැයිසතාමි සහ සහ කවත්	වැහිපුර අල්ලාගත් ඉඩම කුමුර	2 1 1 2 3 13	15 50
J 12	කකවගකවත්ත	ම. අ. සිමන්අප්පු සහ කවත්	දෙකිස් පරන වගාව	0 0 25 3 0 35	10 50
K 12	එම	දෙත් බාණන් විජේසිත්ත සහ කවත්	එම	7 0 13	50
L 12	මිල්ලොන්කුමුරා ගාස	ම. අ. පිලෝරිස් අප්පුතාමි	කුමුර	1 2 31	50
M 12	මියගාව කැලේ	ආණ්ඩුව	—	0 0 32	10
N 12	මියගාව කුමුර	දෙත් පිලෝරිස් සේනරත්න සහ කවත්	කුමුර	0 3 4	10
O 12	ගොමගකකුමුර	ස. දෙත් සෙලෙස්තිනා සහ කවත්	එම	0 3 7	20
P 12	ගොමගකකැලේ	එම	කැලේ	0 1 11	15
Q 12	මහබොඩකුමුරේ	ස. දෙත් මාර්ල්ස් සහ කව කෙහෙක්	කුමුර	0 1 5	10
63	කකවගකවත්ත	ම. අ. සර්දියෙල්අප්පු	12 අවිරුදු වගස් පොල් සහ පුවක්	0 3 18	15
64	එම	ස. දෙත් මාර්ල්ස් සහ කවත්	12 අවිරුදු වගස් පොල් කොස් සහ පුවක්	0 1 35	15
R 12	අමුහුමුල්ලේ පිල්ලාව	ම. අ. අමුම් අප්පු සහ කවත්	මිම්ම	0 1 20	10
S 12	කකවගකවත්ත	ම. අ. පිලෝරිස්අප්පුතාමි සහ කවත්	8 අවිරුදු වගස් පොල් පාල 6	1 0 5	15
T 12	කකවගකලුන්ද	ආණ්ඩුව	කැලේ	1 2 16	10

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අක්ෂර.	අක්ෂර මකන. සහ මිල.		
				අ. රු. ප.	රු.	ප.
65	මිහගවත්ත	ක. ම. පිටර් අප්පුහාමි සහ තම කෙනෙක්	8 අචිරුදු වගස් පොල් පැල	1	1	15
66	එම	ක. අ. සිත්තප්පු	—	0	1	31
67	එම	ක. ම. පිටර් අප්පුහාමි	12 අචිරුදු වගස් පොල් පැල	0	1	10
68	එම	ම. ව. අප්පුසේන	එම	0	1	2
69	කහවගවත්ත	ම. අ. පිටර් අප්පුහාමි	15 අචිරුදු වගස් පොල් කොස් සහ පුවක්	0	1	36
U 12	ගලබොඩවත්ත	ම. අ. ගිරිසෝරිය අප්පුහාමි සහ තමන්	පරන වගාව	37	1	0
70	මිහගවත්ත	ම. ව. අප්පුසේන අප්පුහාමි සහ තම කෙනෙක්	15 අචිරුදු වගස් පොල්, කොස් සහ පුවක්	1	1	3
V 12	ගලබොඩවත්ත	ම. ව. පුත්තලප්පුහාමි සහ තමන්	පරන වගාව	21	3	22
71	මිල්ලකන්ද	ආණ්ඩුව	කැලේ (තහනම්)	8	0	0
W 12	මිහගවත්ත සහ තමන්	දෙත් පිලෝරිය සේනාරත්න සහ තමන්	පරන වගාව	8	2	0
X 12	උඩමුල්ලවත්ත	රුහිම	එම	1	2	29
Y 12	මිල්ලකන්ද	ම. ව. අප්පුසේන සහ තමන්	කුඹුර	42	2	0
72	මිහගවත්තකැලේ	ආණ්ඩුව	කැලේ	1	2	22
73	මිහගවත්ත	වදුවකගේ ඩික්කලා	5 අචිරුදු වගස් පොල් පැල සහ 5 අචිරුදු වගස් කොස්සක් 4	1	1	30
Z 12	කහවගවත්ත	කන්දිපප්පුලියගේ අල්ලියියා	පරන වගාව	5	0	31
A 13	එම	එම	එම	2	2	30
B 13	එම	එම	15 අචිරුදු වගස් පොල් සහ කොස්	2	0	0
74	මිහගවත්ත	කන්දිපප්පුලියගේ කැලියියා	15 අචිරුදු වගස් පොල් පැල	0	1	11
75	අඹගවත්ත	එම කෝත්තියා	15 අචිරුදු වගස් පොල්, කොස් සහ පුවක්	3	3	0
76	ගලබොඩවත්ත	ම. ව. සුමානන්දප්පු	6 අචිරුදු වගස් පොල් පැල	0	1	12
C 13	මිහගවත්ත	ම. සෝසිරියා සහ තමන්	වගාව	2	2	6
77	එම	ම. උක්කිස්ස සහ තම කෙනෙක්	වැඩිපුර අල්ලාගත් ඉඩම	1	3	0
78	එම	එම	6 අචිරුදු වගස් පොල් පැල 3	0	1	10
79	මිල්ලකැලේ	ආණ්ඩුව	කැලාව	0	3	24
80	වදුවකන්ද	එම	එම	1	2	18
81	එම	එම	එම	1	1	39
82	එම	එම	6 අචිරුදු වගස් පොල් පැල	1	3	10
83	එම	එම	කැලාව	1	1	14

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණ සර්වේයර්කරුලු උත්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ විස්තර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒකකලාඋත්තාන්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වකන්තේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. පී. ටෙලර්,
 වැඩබලන මහසෙනෙකාරීන් වහන්ස.

No. 1,211, w. p.

Colonial Secretary's Office,
 Colombo, August 1, 1901.

ON Friday, September 27, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 25 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Village—Palugama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
W 1	Dodangahawatta	H. Don Agonis Vedarala	Cocoanut 20 years	2	1 10	20	0
Y 1	Do.	D. P. Allis Silva Jayasekera	Cocoanut 25 years	5	1 20	20	0
Z 1	Galahitiyawa	S. Eudiel Pieris and others	Old garden	1	0 20	20	0
4	Dodangahawatte	S. Paulis Peris	Claimed as portion of E 2	1	3 10	10	0
5	Galahitiyawa	S. Davith Peris and others	do.	1	1 20	10	0
6	Do.	do.	do.	0	1 16	10	0
7	Do.	do.	Six cocoanut trees	3	1 4	10	0
A 2	Dodangahawattekanda	S. Sarpianu Pieris	Cocoanut 12 years	4	2 0	12	50
B 2	Do.	S. Paulis Pieris	Cocoanut 8 years	1	0 0	12	50
C 2	Galahitiyawewatta	S. Davith Pieris and others	Cocoanut 12 years	2	1 30	12	50
D 2	Heelpandeniyakumbura	S. Sarpianu Peris and others	Paddy field	2	1 16	25	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
E 2	Mukalanawatta or Galaboda-watta, &c.	Don William de Silva Jayasekera, Muhandram, and others	Old garden	604 0 0	200	0
F 2	Pelengahawattapillewa	S. Davith Peris and others	Owita	0 0 36	10	0
G 2	Nagahakumbura	do.	Paddy field	0 2 26	20	0
H 2	Pelengahawattaowita	do.	Fifty cocoanut 6 years	1 0 0	12	50
I 2a	Kelagahawattapillewa	P. Juanis Appu and others	Three cocoanut 8 years	0 3 20	10	0
J 2	Do.	do.	do.	0 2 20	10	0
K 2	Pihimbighawatta	S. Baronchi Appu and others	Cocoanut 6 years	1 3 20	10	0
K 2	Kekunagahakumbura	S. Girigoris Peris and others	Paddy field	7 3 20	40	0
K 2a	Do.	P. Johanis Appu and others	do.	7 1 0	40	0
K 2b	Kekunagahakumbura and Eriyagaha or Etambagahakumbura	S. Girigoris Peris and others	do.	23 0 10	40	0
K 2c	Pelengahakumbura	R. Don Siman Appuhamy and others	do.	4 0 0	40	0
M 2	Kongahawatta	W. de Silva Jayasekera, Muhandram	Old cocoanut garden	1 0 0	15	0
N 2	Munamalgahawatta	W. Louis Perera and others	Claimed as a portion of lot E 2	0 3 10	10	0
O 2	Kajuwanata	K. Marthelis Appu	Cocoanut 10 years	1 0 12	10	0
P 2	Munamalgahawatta	D. P. Allis Silva Jayasekera	Cocoanut 5 years	1 2 0	10	0
Q 2	Pelengahawatta, &c.	P. Peris Appu and others	Old garden	49 1 0	200	0
Q 2a	Do.	Owner of T. P. 52,946	do.	0 0 20	15	0
R 2	Kottewalakumbura	S. Sarpianu Peris and others	Paddy field	39 2 30	75	0
S 2	Vedarylagedeniya	do.	Deniya	2 2 0	10	0
U 2	Kahatagahawatta	D. W. de Silva Jayasekera, Muhandram	Cocoanut 12 years	2 2 0	10	0
V 2	Kalahugahakumbura	G. Siman Perera and others	Paddy field	6 1 30	50	0
8	Kalahugahakumburawewa	Crown	To be reserved as a tank	0 3 0	10	0
9	Vaulogahawatta	G. Siman Perera and another	Jungle	0 2 4	10	0
W 2	Dolewatta	D. P. Allis Silva Jayasekera	Cocoanut over 25 years.	2 1 36	10	0
X 2	Munamalgahawatta	K. Migel Appu and another	Cocoanut 6 months	0 3 0	10	0
Y 2	Do.	A. Peris Appu	Cocoanut 10 years	1 2 22	10	0
Z 2	Do.	P. Sinho Appu	Cocoanut 12 years	0 1 22	10	0
A 3	Kongahawatta	R. Don Siman Appuhamy	do.	3 0 28	10	0
A 3 1/2	Do.	K. Sinchi Appu and another	Cocoanut 15 years	0 2 32	10	0
B 3	Kahatagahawatta	P. Agilis Appu	Old garden	0 3 10	10	0
C 3	Palugahawatta	H. Migel Fernando	Cocoanut 12 years	0 3 35	10	0
D 3	Nagahakumburewanata	S. Siman Appu and others	Cocoanut 3 years	0 0 30	10	0
E 3	Nagahakumburepillewa	S. Davith Peris Appu and others	Old cocoanut garden	0 2 0	10	0
G 3	Nagahakumbura	do.	Paddy field	2 0 5	30	0
H 3	Nagahakumburepillewa	do.	Cocoanut 8 years	0 1 10	10	0
I 3	Do.	do.	Cocoanut 6 years	0 1 20	10	0
J 3	Do.	do.	do.	0 0 26	10	0
K 3	Etambagahawatta	S. Allis Pieris Appu and another	Cocoanut 12 years	3 0 0	12	50
L 3	Nagahakumburepillewa	S. Siman Appu and another	Cocoanut 6 years	0 0 18	10	0
M 3	Galpotukumbura	K. Akalis Appu	do.	2 2 35	10	0
N 3	Galpottewattadeniya	K. Girigoris Appu	do.	0 3 20	10	0
O 3	Galpottewatta	L. Karanis Appu and another	Cocoanut 10 years	0 1 0	10	0
P 3	Galpottetekumburadeniya	K. Kihana Perera and another	One old cocoanut tree	1 2 30	10	0
Q 3	Munamalgahawattapillewa	W. Louis Perera and another	Cocoanut 2 years	0 1 20	10	0
R 3 1/2a	Galabodawatta	P. Nelis Appu and others	Old garden	10 3 10	30	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,211, W. P.

විෂි 1901 ස්වදේශික මස 1 වෙනි දින කොළඹ මහසෙනරත්න මහලයේ කන්දොරුවේදී.

සමස්ත වශයෙන් මහලයේ මහලයේ ඒකකවලින් වසරකට වැඩි වශයෙන් පහත සඳහන් වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1901 ස්වදේශික මස 27 වෙනි දිනට සිකුරු දවල් 12ට වැනේ නානාස් මේදි වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැරදිව දීමට සෙදෙනවා ඇත.

සිතියම 25. (ලංකාමැතිම.) සිසනුකෝරලේ ගබඩාවට පත්කුම. ගම්-පාචගම.

නො.	ඉඩමේ නම.	අයිතියම නියෝගය.	අන්දම.	මහත.	අක්කර
				අ. රු. ප.	රු. ට.
W1	දෙඩන්ගොඩවත්ත	එම්. දෙව් අගොනිස් වෙදරල	පොල් අවුරුදු 20ක	2 1 10	20 0
Y1	එම	සී. පී. අල්ලිස් සිල්වා ජයසේකර	පොල් අවුරුදු 25ක	5 1 20	20 0
Z1	ගලසිවිඳ	ඇස්. ලිවිලි පිරිස් සහ නවත්	පරන වගාව	1 0 20	20 0
4	දෙඩන්ගොඩවත්තකන්ද	ඇස්. පවුලිස් පිරිස්	විමකැවෙලි නො. 122කේ කොටසක්	1 3 10	20 0

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	මහන.	අක්කර
5	ගලභිටියාව	ඇස්. දුටුන් පිරිස් සහ තවත්	විමකැබෙලි කො. E2කේ	අ. රු. ප.	රු. ශ.
6	එම	එම	කොටසක්	1 1 20	10 0
7	එම	එම	එම	0 1 16	10 0
A 2	දොඩන්ගොඩත්තෙකන්ද	ඇස්. සරපිඤ්ච පිරිස්	පොල්ගස් 6ක්	3 1 4	10 0
B 2	එම	ඇස්. පවුලිස් පිරිස්	පොල් අවුරුදු 12කි	4 2 0	12 50
C 2	ගලභිටියාව වත්ත	ඇස්. දුටුන් පිරිස් සහ තවත්	එම 8කි	1 0 0	12 50
D 2	තිල්පන්දෙණිය කුඹුර	ඇස්. සරපිඤ්ච පිරිස් සහ තවත්	එම 12කි	2 1 30	12 50
F 2	මුකුණුවත්ත කොහො	දොඩන්ගොඩත්තෙකන්ද	මඩඟම	2 1 16	25 0
F 2	පෙලෙන්නගොඩත්තපිල්ලුව	ඇස්. දුටුන් පිරිස් සහ තවත්	පරන වගාව	604 0 0	200 0
G 2	නාගොකුඹුර	එම	මුහුට	0 0 36	10 0
H 2	පෙලෙන්නගොඩත්ත	එම	මඩඟම	0 2 26	20 0
I 2	කැලගොඩත්ත පිල්ලුව	පී. පුවානිස්අප්පු සහ තවත්	පොල්ගස් 50, අවුරුදු 6	1 0 0	12 50
I 2A	එම	එම	එම 3, එම	8 0 3	20 10 0
J 2	පිහිඹිගොඩත්ත	ඇස්. බාගේන්ද්‍රය සහ තවත්	එම	0 2 20	10 0
K 2	කැකුනගොඩත්ත	ඇස්. හිරිගෝරිස් පිරිස් සහ තවත්	පොල් අවුරුදු 6කි	1 3 20	10 0
K 2A	එම	පී. පොහොනිස්අප්පු සහ තවත්	මඩඟම	7 3 20	40 0
K 2B	කැකුනගො, ඇටඹගො, කොහොන්දරියගොකුඹුර	ඇස්. හිරිගෝරිස් පිරිස් සහ තවත්	එම	7 1 0	40 0
K 2C	පෙලෙන්නගොකුඹුර	ආර්. දොඩන්ගොඩත්තෙකන්ද	එම	23 0 10	40 0
M 2	කොන්ගොඩත්ත	පී. පී. අල්ලිස් සිල්වා ජයසේකර	පරන වගාව (පොල්)	4 0 0	40 0
N 2	මුකුණුවත්ත	මඩඟම හි. සිල්වා ජයසේකර මුහුණදරම්	විමකැබෙලි කො. E2කේ	1 0 0	15 0
O 2	කපුචකන	කේ. මරිකෝලිස්අප්පු	කොටසක්	0 3 10	10 0
P 2	මුකුණුවත්ත	ආර්. පී. අල්ලිස් සිල්වා ජයසේකර	පොල් අවුරුදු 10	1 0 12	10 0
Q 2	පෙලෙන්නගොඩත්ත	පී. පිරිස්අප්පු සහ තවත්	එම 5	1 2 0	10 0
Q 2A	එම	කොහොන්දර 52,946 දරන පිඹුරේ අයිතිකාරයා	පරන වගාව	49 1 0	200 0
R 2	කෝව්වලකුඹුර	ඇස්. සරපිඤ්ච පිරිස් සහ තවත්	එම	0 0 20	15 0
S 2	මෙදුරුගේ දෙණිය	එම	මඩඟම	39 2 30	75 0
U 2	කොටගොඩත්ත	පී. ඩබ්ලිව්. හි. සිල්වා ජයසේකර මුහුණදරම්	දෙණිය	2 2 0	10 0
V 2	කලුගොකුඹුර	පී. සීමන්ද්‍රය සහ තවත්	පොල්, අවුරුදු 12	2 2 0	10 0
8	කලුගොකුඹුර වැව	ආණ්ඩුව	මඩඟම	6 1 30	50 0
9	විච්චගොඩත්ත	පී. සීමන්ද්‍රය සහ කෙනෙක්	පොකුන (තහනම්)	0 3 0	10 0
W 2	දොලොත්ත	ආර්. පී. අල්ලිස් සිල්වා ජයසේකර	කැලේ	0 2 4	10 0
X 2	මුකුණුවත්ත	කේ. මිගෙල්අප්පු සහ කෙනෙක්	පොල්, අවුරුදු 25	2 1 36	10 0
Y 2	එම	ආර්. පිරිස්අප්පු	පොල්, මාස 6	0 3 0	10 0
Z 2	එම	පී. සිසිල්අප්පු	පොල්, අවුරුදු 10	1 2 22	10 0
A 3	කෝන්ගොඩත්ත	ආර්. සීමන්ද්‍රය සහ කෙනෙක්	පොල්, අවුරුදු 12	0 1 22	10 0
A 3 1/2	එම	කේ. සිම්ප්සන් සහ කෙනෙක්	එම 15	3 0 28	10 0
B 3	කොටගොඩත්ත	පී. අභිලිස්අප්පු	එම	0 2 32	10 0
C 3	පාච්චගොඩත්ත	එම. මිගෙල් ප්‍රධාන්ද	පරන වගාව	0 3 10	10 0
D 3	නාගොකුඹුර වත්ත	ඇස්. සීමන්ද්‍රය සහ තවත්	පොල්, අවුරුදු 12	0 3 35	10 0
E 3	නාගොකුඹුර පිල්ලුව	ඇස්. දුටුන් පිරිස් අප්පු සහ තවත්	එම 3	0 0 30	10 0
G 3	නාගොකුඹුර	එම	පරන පොල්වගාව	0 2 0	10 0
H 3	නාගොකුඹුර පිල්ලුව	එම	මඩඟම	2 0 5	30 0
I 3	එම	එම	පොල්, අවුරුදු 8	0 1 10	10 0
J 3	එම	එම	එම 6	0 1 20	10 0
K 3	එම	එම	එම 6	0 0 26	10 0
K 3	ඇටඹගොඩත්ත	ඇස්. අල්ලිස් පිරිස්අප්පු සහ කෙනෙක්	එම 12	3 0 0	12 50
L 3	නාගොකුඹුර පිල්ලුව	ඇස්. සීමන්ද්‍රය සහ කෙනෙක්	එම 6	0 0 18	10 0
M 3	ගල්පොත කුඹුර	කේ. අකෝලිස්අප්පු	එම 6	2 2 35	10 0
N 3	ගල්පොතවත්තදෙණිය	කේ. හිරිගෝරිස්අප්පු	එම 6	0 3 20	10 0
O 3	ගල්පොතවත්ත	කේ. කරෙහිස්අප්පු සහ කෙනෙක්	එම 10	0 1 0	10 0
P 3	ගල්පොත කුඹුරේ දෙණිය	කේ. කිවනප්‍රේර සහ කෙනෙක්	පරන පොල්ගොඩ	1 2 30	10 0
Q 3	මුකුණුවත්තපිල්ලුව	ඩබ්ලිව්. එච්ප්ප්‍රේර සහ කෙනෙක්	පොල්, අවුරුදු 2	0 1 20	10 0
R 3A 1/2	ගලභිටියාවත්ත	පී. කෙලිස්අප්පු සහ තවත්	පරන වගාව	10 3 10	30 0

මෙම ඉඩම් ගැණ වැද්දුරු කාරණ සර්වේචර්ජන් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ විශාල පරිමාණ ආණ්ඩුවේ එජන්ත උත්තරානන්දගොඩ දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්දගොඩගේ ආඥාවලට,
ඩබ්ලිව්. ඩී. මේරිස්,
වැඩබලන මහසෙකුකාරීන් වරුන්.

No. 1,212, w. p. Colonial Secretary's Office, Colombo, August 1, 1901.

ON Tuesday, September 24, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 6,227. Situation—Gangaboda pattu of Siyane korale east. Village—Mandawala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
5686	Alubogahalanda	Crown	Low jungle	2 3 12	10
5692	Do.	D. Singappu	Six cocconut trees 12 years old	0 3 25	15

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
	Preliminary plan 8,174.	Situation—Gangaboda pattu of Siyane korale east. Village—Mandawala.				
P 463	Halwakkadawatta	M. A. Pelenis Vedarala and others	Old garden	19	1 16	200
	Preliminary plan 7,913.	Situation—Gangaboda pattu of Siyane korale east. Village—Mandawala.				
4867	Mawatadeniya <i>alias</i> Keran-gahadeniya	Crown	Deniya	0	3 35	10
	Preliminary plan 2,144.	Situation—Gangaboda pattu of Siyane korale east. Village—Mandawala.				
T 687	Kosgahalandawatta	Late Mr. N. D. P. Silva and others	Old garden	38	2 28	100
U 687	Mahawattalanda	Juanis Appu	do.	0	1 20	100
	Preliminary plan 3,873.	Situation—Gangaboda pattu of Siyane korale east. Village—Mandawala.				
H 487	Alubogahakumbura	K. S. Lamadu and others	Paddy field	0	1 28	15
	Preliminary plan 8,801.	Situation—Gangaboda pattu of Siyane korale east. Village—Mandawala.				
5870	Kosgahawatta	S. M. Don Allis Appu-hamy and others	Old garden	2	0 34	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,212, W. P.

විෂ් 1901 කවු අයෝජන මස 1 වෙනි දින කොළඹ මහසෙනෙකාරිජලායකාරිස්වරයාගේ කන්දෝරුවේදී.

විස්තාරිත දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලායකාරිස්වරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂ් 1901 කවු සැපයුම් මස 24 වෙනි දිනවු අගතරුවාද දවල් 12ට වැනේ කානායමේදී වෙන්දෙසිසර විකුණුවට නොහොත් තිත්දකරදෙවට යොදනවා ඇත.

සිතියම 8,227. පිහිටිම සියනුකෝරලේ හඟවොඩටත්තුව. ගම—මන්දල. අක්කර මක. යක මිල.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අන්දම.	අ. ර. ප.	රු.	
5686	අඵබෝගහලත්ද	ආණ්ඩුව	කැලේ	2	3 12	10
5692	එම	දෙ. සිංඤ්ජ	12 අඵරුදු වයස් පොල්ගස් 6ක්	0	3 25	15
		සිතියම 8,174.				
P 463	හල්වක්කඩවත්ත	ම. අ. පැලැකිස් වෙදරු සහ තවත්	පරණ වගාව	19	1 16	200
		සිතියම 7,913.				
4867	මාවතදෙතිස නොහොත් කැරත්තහ දෙතිස	ආණ්ඩුව	දෙතිස	0	3 35	10
		සිතියම 2,144.				
T 687	කොස්ගහලත්දේවත්ත	කැසිතිස ඇන්. ඩී. පී. සිල්වා මහත් මහා සහ තවත්	පරණ වගාව	38	2 28	100
U 687	මාවතලත්ද	ප්‍රවානිස්අජ්ජ	එම	0	1 20	100
		සිතියම 3,873.				
H 487	අඵබෝගහකුඹුර	ක. ස. ලමාද සහ තවත්	කුඹුර	0	1 28	15
		සිතියම 8,801.				
5870	කොස්ගහවත්ත	ස. ම. දෙත් අල්ලිස් අජ්ජකාමී සහ තවත්	පරණ වගාව	2	0 34	100

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්තලායකාරිස්වරයාගේද, විකිනීමේ කොන්දේසි ගැණ විස්තාරිත දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලායකාරිස්වරයාගේද දැනගනවට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර ලකුමානත්වකන්දේගේ ආඥාවලෙස,
බමුල්ලු. ටී. මෙරිට්,
වැඩබලන මහසෙනෙකාරිස් මමක.

No. 1,213, W. P.

Colonial Secretary's Office,
Colombo, August 6, 1901.

ON Tuesday, September 24, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,285. Situation—Gangaboda pattu of Siyane korale east. Village—Mandawala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
8	Kosgahalanda	S. A. Don Allis	Old garden	3	3 25	100
10	Do.	do.	Cocoa nut plants 15 years old	4	2 13	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
30	Godawelawatta or Kosgahawatta	R. J. William Perera and another	Cocoanut plants 1 year old	6	1	16	15
30½	Godawelawatta	—	—	0	3	1	15
31	Godawelawatta or Kosgahawatta	R. J. Aron Perera	Old garden	0	1	30	100
37	Millagahawatta	P. Amaris Appu and others	do.	12	3	10	100
96	Alubogahawatta	R. J. Ruitan Perera and others	Cocoanut trees 10 to 25 years old	16	0	0	50
99	Do.	R. J. Ruitan Perera	Cocoanut trees 8 years old	0	2	14	20
133½	Dangahadeniya	Crown	Deniya	0	0	20	10
169	Kosdellawatta	Balasurege Louis Appu and another	Jungle	1	2	26	20
177	Millagahawatta	Mrs. Etroida Cornelia de Saram and others	Twelve cocoanut trees 35 years old	5	0	0	50
190	Do.	R. J. Sabilinu Perera and another	Cocoanut plants 10 years old	3	1	11	20
208	Migahawatta	Balasurege Ungappu and others	Cocoanut plants 8 to 35 years old	19	3	23	50
215	Millagahawatta	R. J. Justina Perera	Chena	1	2	4	15
227	Kosgahalanda	R. A. Cornelis Perera and others	Old garden	45	3	30	100
280	Millagahawatta	Kankanige Matthappu and others	Fifty cocoanut plants 6 years old	13	2	10	15
290	Do.	Kankanige Babanis Appu	Arecanut trees 6 years old	0	0	21	15
358	Do	K. A. Welun Appu and others	Old garden	22	1	2	100
373	Delgahawatta	K. A. Harmanis Appu	Cocoanut plants 15 years old	0	2	11	20
387	Diklandehena	M. Theris Appu and others	Cocoanut plants 3 to 10 years old	21	3	21	20
394	Kahatagahadeniya	G. K. Karo Appu	Deniya	0	0	32	15
398	Diklandewatta	R. Thepanis and others	Old garden	32	3	20	100
413½	Puwakgahakumburedeniya	K. Binguli and others	Deniya	1	2	36	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,213, W. P

විෂි 1901 ක්වු අගොස්තු මස 6 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථලස්තාස්සේ කන්තෝරුවේදිස.

බස්නාහිර දිසාවේ වංශ සිටති ආණ්ඩුවේ එජන්තලස්තාස්සේ විසින් මෙහි සහන සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු සැප්තැම්බර් මස 24 වෙනි දිනවු අස හරුව දෙවල් 120 වැනේ කාතාගමේදි වෙස්දේසිකර විකුණුවට නොහොත් නිවැරදිකරදෙන්නට යෙදෙනව ආස.

සිහිසම 9,285. පිහිවිම සියතැකෝරලේ ගඟබොඩපස්කුව. ගම—වන්දවල. අක්කර මහඟ. සක මිල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අන්දම.	අ. රු. ප.	රු.
8	කොස්ගහලත්ද	ස. අ. දෙස් අල්ලිස්	පරණ වගාව	3	3 25 100
10	එම	එම	15 අවිරුදු වසස් පොල්	4	2 13 20
30	ගොඩවෙලවත්ත නොහොත් ර. ජ. විලියම් ප්‍රෙර සහ කොස්ගහවත්ත කෙනෙක්	—	1 අවිරුදු වසස් පොල් පාල	6	1 10 15
30½	ගොඩවෙලවත්ත	—	—	0	3 1 15
31	එම	ර. ජ. ආරෙත් ප්‍රෙර	පරණ වගාව	0	1 30 100
37	මිල්ලගහවත්ත	ප. අමාරස් අල්ලිස් සහ තවත්	එම	12	3 10 100
96	අඵබෝගහවත්ත	ර. ජ. රුසිතත් ප්‍රෙර සහ තවත්	අවිරුදු 10 හිට 25 වසස් පොල්	16	0 0 50
99	එම	ර. ජ. රුසිතත් ප්‍රෙර	8 අවිරුදු වසස් පොල්	0	2 14 20
133½	දන්ගහදෙහිය	ආණ්ඩුව	දෙහිය	0	0 20 10
169	කොස්දුල්ලේවත්ත	බාලසුරිගේ එම්සඅල්ලිස් සහ තවත්	කැලේ	1	2 26 20
177	එම	එම	35 අවිරුදු වසස් පොල් හස් 12ක්	5	0 0 20
190	මිල්ලගහවත්ත	ර. ජ. සම්මිලිපු ප්‍රෙර සහ කෙනෙක්	10 අවිරුදු වසස් පොල් හස්	3	1 11 20
208	නුගහවත්ත	බාලසුරිගේ උත්තල්ලිස් සහ තවත්	අවිරුදු 8 හිට 35 දක්වා වසස් පොල්	19	3 23 50
215	මිල්ලගහවත්ත	ර. ජ. පුස්තිනා ප්‍රෙර	හේන	1	2 4 15
227	කොස්ගහලත්ද	ර. අ. කොර්නේලිස් ප්‍රෙර සහ තවත්	පරණ වගාව	45	3 30 100

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	අක්කර	
				මහන.	සක මිල.
280	මිලිලගහවත්ත	ක. මන්තපු සහ තවත්	6 අවුරුදු වසස් පොල් පැල 50	13	2 10 15
290	එම	ක. බඩානිස්අප්පු	6 එම පුවක්	0	0 21 15
358	එම	ක. අ. වෙච්චඅප්පු සහතවත්	සරන වගාව	22	1 2 100
373	දෙල්ලගහවත්ත නොහොත් කොස්ගහවත්ත	ක. අ. කර්මානිස්අප්පු	එම	0	2 11 20
387	දික්ලන්දහේන	ම. තේරිස්අප්පු සහ තවත්	අවුරුදු 3 හිට 10 දක්වා වසස් පොල්පැල	21	3 21 25
394	කහවගහදෙණිය	ස. ක. කරෙඅප්පු	දෙණිය	0	0 32 15
398	දික්ලන්දවත්ත	ර. තෙපානිස් සහ තවත්	සරන වගාව	32	3 2 100
413½	පුවක්ගහකුඹුරේ දෙණිය	ක. බික්ඉලි සහ තවත්	දෙණිය	1	2 36 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්චනරාජලත්තාත්සේනෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාත්සේනෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්දන්ගෙන්ද ආඥා ලෙස,
බිඹිල්ලු, පී. චේලර්,
වැඩබලන මහසෙක්කාරිස් මමිත.

No. 1,214, W. P.

Colonial Secretary's Office,
Colombo, August 7, 1901.

ON Monday, September 23, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 10,995. Situation—Udagaha pattu of Siyane korale east. Village—Karasnagala.						
10286	Thalagahahena	Crown	Low jungle	0	0 8	10
10287	Do.	K. A. Brampi Appu	Cocoanut plants 6 years old	1	2 26	20
10288	Kongahawatta	K. A. Samel Appu	Cocoanut plants 12 years old	0	3 3	20
10289	Kahatagahalanda	do.	Cocoanut plants 5 years old	2	3 24	20
10290	Galapallewatta	A. A. Thepanis Appu	Cocoanut plants 3 to 9 years old	0	1 34	20
10291	Haliyamalahena	W. D. Penisa	Cocoanut plants 3 to 7 years old	0	3 14	20
Preliminary plan 11,061. Situation—Udagaha pattu of Siyane korale east. Village—Alawala.						
10524	Godayamunawatta	N. H. Dinensuwa	Cocoanut plants 3 to 9 years old	0	0 20	20
10525	Do.	do.	do.	0	0 11	20
10526	Do.	do.	do.	0	0 8	20
10527	Millagahahena	Crown	Jungle	4	0 18	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,214, W. P.

වස 1901 ක්වූ අගෝස්තු මස 7 වෙනි දින කොළඹ මහසෙක්කාරිස්ලත්තාත්සේනේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාත්සේන විසින් මෙහි සහකරු සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වස 1901 ක්වූ සැප්තැම්බර් මස 23 වෙනි දිනවූ සඳුදා දවල් 12ට වැනි තානාගමේදී වෙන්දේසි ක විකුණන්නට නොහොත් තිත්දුකරදෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 10,995. පිහිටීම—සියනැකෝරලේ උඩුගහපත්තුව. මහ—කරස්තල. අක්කර මහන. සක මිල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	අක්කර	
				මහන.	සක මිල.
10286	කලගහහේන	ආණ්ඩුව	ලදකැලෑව	0	0 8 10
10287	එම	ක. අ. මුම්පි අප්පු	6 අවුරුදුවසස් පොල්පැල	1	2 26 20
10288	කෝන්ගහවත්ත	ක. අ. සාමෙල්අප්පු	12 එම	0	3 3 20
10289	කහවගහලන්ද	එම	5 එම	2	3 24 20
10290	ගලපල්ලේවත්ත	අ. අ. තෙපානිස්අප්පු	අවුරුදු 3 හිට 9 එම	0	1 34 20
10291	හාලියාවල හේන	ව. දේ. ජේතිසා	එම 3 හිට 7 එම	0	3 14 20
10524	ගොඩසාමුවෙන් වත්ත	ක. ක. දිනෙන්සුවා	එම 3 හිට 9 දක්වා වසස් පොල්	0	0 20 20
10525	එම	එම	එම	0	0 11 20
10526	එම	එම	එම	0	0 8 20
10527	මිලිලගහහේන	ආණ්ඩුව	කැලේ	4	0 18 25

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්චනරාජලත්තාත්සේනෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාත්සේනෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්දන්ගෙන්ද ආඥා ලෙස,
බිඹිල්ලු, පී. චේලර්,
වැඩබලන මහසෙක්කාරිස් මමිත.

No. 1,215, W. P.

Colonial Secretary's Office,
Colombo, August 12, 1901.

ON Friday, October 11, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. per Acre.		Upset Price Rs.
				A.	R. P.	
42	Pitipana	Galpottekele	Madapatage Siman Appu	0	2 36	20
N 148	Mabula	Preliminary plan 4,839. Illukpotedeniya	Situation—Udugaha pattu of Hewagam korale. Iddamalgodage Hendappu	1	1 23	20
O 148	Do.	do.	Iddamalgodage Thegis and others	2	2 21	20
V 232	Kahahena	Preliminary plan 5,196. Gorakagahawatta	Situation—Udugaha pattu of Hewagam korale. Iddamalgodage Lewis Appu	1	2 7	20
R 190	Welikanna	Preliminary plan 5,041. Kahatagahawatta	Situation—Udugaha pattu of Hewagam korale. Rupasinachhige Rapiel Appu	0	1 33	20
T 627	Padukka	Preliminary plan 9,867. Kekunagahawatta	Situation—Meda pattu of Hewagam korale. Kotalawalagamage Heratsingho and others	1	0 32	20
U 627	Do.	do.	do.	1	1 27	20
9307	Mabula	Preliminary plan 10,724. Illukpottewatta	Situation—Udugaha pattu of Hewagam korale. Iddamalgodage Juanis Appu	1	3 34	20
G 623	Arukwatta	Preliminary plan 9,807. Kahatagahawatta	Situation—Meda pattu of Hewagam korale. Kalupahanage Justinahamy of Kurugala	1	3 21	20
904	Uggala	Preliminary plan 4,667. Ihalawalawatta	Situation—Meda pattu of Hewagam korale. U. Podinonohamy and others	0	2 37	20
J 623	Welikanna	Preliminary plan 9,808. Galpotelandawatta	Situation—Udugaha pattu of Hewagam korale. Jalatge Kavistinu	0	1 13	20
6638	Panagoda	Preliminary plan 9,837. Kosgahalanda	Situation—Palle pattu of Hewagam korale. Jayasinghe Arachchige Don Carolis Allis	5	0 0	30
6639	Do.	do.	do.	0	0 23	30
6640	Do.	do.	do.	1	1 39	30
W 622	Arukwatta	Preliminary plan 9,803. Kahatagahawatta	Situation—Meda pattu of Hewagam korale. Habarakadage Amaris	0	2 13	30
X 622	Do.	do.	do.	0	2 20	30
A 623	Do.	Udakumburilandawatta	Kuruppuge Welun Appu	1	0 5	30
B 623	Do.	Kahatagahawatta	Singappulige Mohotti and another	1	0 39	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,215, W. P.

වම් 1901 ක්වු අතෝස්තු මස 12 වෙනි දින කොළඹ මහසෙනාධිපතිවරයාගේ කන්තෝරුවේදීය.

කන්තෝරුවේදී වංශාධිපති ආණ්ඩුවේ ඒස්සනුරුවකින් වසින් මෙහි පහත සඳහන්වෙත ආණ්ඩුව සත් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු මක්තෝම්බු මස 11 වෙනි දිනවු සිතුරුද දවල් 12ව කොළඹ කවිවේරියේදී වෙන්දේසි කර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 7,121. පිහිටීම හේවාගම්කෝරලේ පල්ලේපත්තුව.

කො.	ගම.	ඉඩමේ නම.	නොගෙව් අගයේ නම.	අක්කර මහස. යක මිල.		අක්කර රු.
				අ. රු. ප.	රු.	
42	පිටිපන	ගල්පොත්තේකැලේ සිතියම 4,839. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව.	මඩපාතයේ සිමන්දප්පු	0	2 36	20
N 148	මාමුල	ඉඵක්පොත්තේ දෙහිය	ඉද්දමල්ගොඩගේ ගෙන්දප්පු	1	1 23	20
O 148	එම	එම	ඉද්දමල්ගොඩගේ තේනිස් සහ ගවන්	2	2 21	20
V 232	කහහේන	සොරකහහවත්ත සිතියම 5,196.	ඉද්දමල්ගොඩගේ එවිස්දප්පු	1	2 7	20
R 190	වැලිකන්ත	කහවගහවත්ත සිතියම 5,041.	රූපසිංහආච්චිගේ රපියෙල්දප්පු	0	1 33	20
T 627	පාදුක්ක	සිතියම 9,867. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව. කැකුනගහවත්ත	කොතලාවලගේ ගෙරන්සිංකෝද් සහ තවත්	1	0 32	20
U 627	එම	එම	එම	1	1 27	20
9307	මාමුල	සිතියම 10,724. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ඉඵක්පොත්තේවත්ත	ඉද්දමල්ගොඩගේ ජුවානිස්දප්පු	1	3 34	20

කො.	නම.	ඉඩමේ නම.	නොගෙවී ඇත්තේ නම.	මකක. ගක මිල.	අක්කර රූ.
G 623	අරුක්වත්ත	සිතියම 9,807. පිහිටීම හේව ගම්කොරලේ මැදපත්තුව. කහවගහවත්ත	කර්මකරුන්ගේ පුස්තකාශාමි (කුරුගල)	1 3 21	20
904	උත්තල	සිතියම 4,667. ඉහලදිලුවත්ත	උ. පොඩිකෝනොනාමිගහ නවත්	0 2 37	20
J 623	වැලිකත්ත	සිතියම 9,808. පිහිටීම හේවාගම්කොරලේ උඩුගහපත්තුව. ගල්පොකලක්දේවත්ත	ජලයේ කම්පිකු	0 1 13	20
6638	පනාගොඩ	සිතියම 9,837. පිහිටීම හේව ගම්කොරලේ පල්ලේපත්තුව. කොස්ගලක්ද	ජංහිගආරච්චිගේ දෙව කරෝලිය් අල්ලිය	5 0 0	30
6639	එම	එම	එම	0 0 23	30
6640	එම	එම	එම	1 1 39	30
W622	අරුක්වත්ත	සිතියම 9,803. පිහිටීම හේවාගම්කොරලේ මැදපත්තුව. කහවගහවත්ත	ගවරකඩගේ අමාරිය	0 2 13	30
X 622	එම	එම	එම	0 2 20	30
A 623	එම	උඩකුඹුරලක්දේ වත්ත	කුරුපුස්සේ වෙළුන්අප්පු	1 0 5	30
B 623	එම	කහවගහවත්ත	සිංගරපුලියේ මොගොච්චි සහ කැන්	1 0 39	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරාල් උත්තාච්චේසේනගේද, මිනිනිම කොත්දේසි ගැණ චස්නාහිර දිසාමේ වංශාචාර්ය ආණ්ඩුමේ ජ්ජනගල්ලත්තාච්චේසේනගේද දැනගැනව පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුරානත්වගත්සේනේ ආඥාවලෙස,
 ඩබ්ලිව්. ඩී. මේරර්,
 වැඩබලන මහසෙකුකාරිය වමන.

No. 1,216, w. P.

Colonial Secretary's Office,
 Colombo, August 12, 1901.

ON Friday, October 11, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,598. Situation—Meda pattu of Hewagam korale.
 Village—Pinnawala.

Lot.	Name of Land.	Name of Defaulter.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
C 745	Rukkattanagahawatta	V. Girigoris Appu	—	0 0 21	20
Preliminary plan 7,615. Situation—Palle pattu of Salpiti korale. Village—Mawitara.					
10	Kahatagahawatta	V. Punchi Singho Perera	—	1 0 15	20
18	Kanawaladeniyaowita	A. Agonis Perera	—	0 3 17	20
Preliminary plan 4,716. Situation—Palle pattu of Hewagam korale. Village—Arukawatta.					
1441	Kahatagahawatta	M. Malhamy	—	1 2 9	20
Preliminary plan 3,511. Situation—Palle pattu of Hewagam korale. Village—Habarakada.					
V 382	Delgahalanda	V. Andris Appu	(Certificate of quite possession fees due Rs. 7-50)	2 2 10	—
Preliminary plan No. 4,839. Situation—Udugaha pattu of Hewagam korale. Village—Mabulla.					
P 148	Illukpottedeniya	M. Sardiell Naide	(Certificate of quite possession fees due Rs. 5)	1 0 10	—
Preliminary plan No. 4,667. Situation—Meda pattu of Hewagam korale. Village—Ugalla.					
904	Ihalawalawatta	U. Juwanis	(Certificate of quite possession fees due Rs. 2-50)	0 2 37	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,216, W. P.

මහලු 1901 ක්වු අගෝස්තු මස 12 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේසේකරේ කන්තෝරුවේදීය.

මස්තාතිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ එජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩු සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මහලු 1901 ක්වු ඔක්තෝබර් මස 11 වෙනි දිනවූ සිකුනරු දවල් 12 ව කොළඹ කළුමිත්තේදී ආගන්තුකව විකුණන බව නොනොත් තීරණය කර දෙන්නට බෙදෙන්නට ඇත.

සිතියම 10,598. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව.

නො.	භව.	ඉඩමේ නම.	නොනොති අයගේ නම.	මහත. සක මිල.	අක්කර
				අ. රු. ප.	රු.
C 745	පිත්තල	රුක්කන්තකගම වත්ත	ව. ශ්‍රී ජයරත්නපු	0 0 21	20
10	මාමිතර	සිතියම 7,615. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.		1 0 15	20
18	එම	කනවගම වත්ත	ව. ප්‍රාචීනිකෝරලේ පුරු	0 3 17	20
1441	අරුක්වත්ත	සිතියම 4,716. පිහිටීම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව.	අ. අගෝතිස පුරු	1 2 9	20
		කනවගම වත්ත	ම. ජේතාමි		
		සිතියම 3,511.			
V 332	ගබරකඩ	අන්දම—පත්තකට ගෙවිලියු මුදල රුපියල් 7.50.		2 2 10	—
		දෙල්කලක්ද	ව. අන්දිස්අපු		
		සිතියම 4,839. පිහිටීම සේවාගම්කෝරලේ උඩගමපත්තුව.			
P 148	මාමුල	අන්දම—පත්තකට ගෙවිලියු මුදල රුපියල් 5.		1 0 10	—
		ඉළක්පොහෝ දෙකිත	ම. සර්දේසේ නසිදේ		
		සිතියම 4,667. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව.			
904	ලත්ගල්ල	අන්දම—පත්තකට ගෙවිලියු මුදල රුපියල් 2.50.		0 2 37	—
		ඉතලවල වත්ත	උ. ප්‍රමානිස්		

මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණ සර්වේච්ඡර්කර්ලන්තාන්සේසේකරේ, මිනිනිමේ කොන්දේසි ගැණ ඔස්සාතිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ එජන්තලන්තාන්සේසේකරේ දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේකරේ ආඥාවලෙස,
ඩබ්ලිව්. ටී. ටේලර්,
මැඩබලන මහසෙනෙකාරීස් වමික.

No. 1,217, W. P.

Colonial Secretary's Office,
Colombo, August 12, 1901.

ON Friday, October 11, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 10,964. Situation—Meda pattu of Hewagam korale.
Village—Labugama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
10185	Tutiripitikelelanda	Crown (encroachment by Podi Sinho)	Arecanut plants two years old	0 3 37	10
10186	Do.	do.	To be reserved for road	0 0 3	—
Preliminary plan 9,891. Situation—Udugaha pattu of Hewagam korale. Village—Kosgama.					
6714	Karatulalanda	Crown	Contains timber, and is close to the Kelani Valley Railway	3 2 27	100
6715	Halgasdeniyalanda	do.	do.	10 0 0	100
Preliminary plan 10,966. Situation—Meda pattu of Hewagam korale. Village—Udagama.					
10192	Getaudalanda	Crown (encroachment by Tegis Appu)	Ten cocoanut plants six months old	0 0 18	10
10193	Do.	do.	Fifteen cocoanut plants two years old	0 1 16	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,217, W. P.

මහලු 1901 ක්වු අගෝස්තු මස 12 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේසේකරේ කන්තෝරුවේදීය.

මස්තාතිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ එජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මහලු 1901 ක්වු ඔක්තෝබර් මස 11 වෙනි දිනවූ සිකුනරු දවල් 12 ව කොළඹ කළුමිත්තේදී විකුණන බව නොනොත් තීරණය කර දෙන්නට බෙදෙන්නට ඇත.

සිතියම 10,964. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව. ගම—ලබුගම.

නො.	ඉඩමේ නම.	අයිතිකරු නිසන්තා.	අන්දම.	මහත. සක මිල.	අක්කර
				අ. රු. ප.	රු.
10185	කුත්තිපිටි කැලේලක්ද	ආණ්ඩුව (පොඬිසිංකෝරලේ මිසින් මැහිදුර අල්ලාගත් ඉඩම)	2 අචිරුදු වසස් පුවක්	0 3 37	10

C 3*

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීටාන්තා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගහ මිල. රු.
10186	එම	එම	පාරකව ඉතුරුකර තිබෙන ඉඩම	0 0 3	—
6714	සිතියම 9,891. පිහිටීම සේවාගම් කෝරළේ උඩුගහුවන්තුව. කරතුලලන්ද	ආණ්ඩුව	ගම—කොස්ගම. ලීන්ති ඇති ගහ “කැලනිවාලි” රේල් පාරට කිවු ඉඩම	3 2 27	100
6715	කල්දෙකිය ලන්ද	එම	එම	10 0 0	100
10192	සිතියම 10,966. පිහිටීම සේවාගම් කෝරළේ මැදපන්තුව. ගම—උඩගම. ගැටලුවලන්ද	ආණ්ඩුව (නේතිස්අප්පු මිසිස් මෑහිපුර අල්ලාගත් ඉඩම)	6 මාසයක් වසරපොල් පැල 10ක්	0 0 18	10
10193	එම	එම	2 අඹු දැමු වසර පොල් පැල 15ක්	0 1 16	10

මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණා සර්වේශ්වර්තකරු ලෙස නාමයක් ගෙන දී, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශ විපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්දගනුපේගේ ආඥාව ලෙස,
 ඩබ්ල්. ඩී. ටේලර්,
 වැඩබලන මහසෙක්කාරස් මමිහ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,797, C. P.

Colonial Secretary's Office,
 Colombo, August 12, 1901.

ON Thursday, October 10, 1901, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udunuwara division of the Kandy District of the Central Province. Preliminary plan 4,959. Village—Kiriwawula.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
13320	Addipanakéle	Pakir Tambi Mohamadu Lebbe	Jungle said to be fifty years old	7 3 8

Upset price,—Rs. 45 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,797, C. P.

වර්ෂ 1901 ජූලි අගෝස්තු මස 12 වෙනි දින කොළඹ මහසෙක්කාරස් උතුමානන්දගේ කන්දෝරුමඩ්දක.

මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ජූලි මක්කෝවර් මස 10 වෙනි දින දවස දවල් 12ට මහනුවර කවුච්චේදි වෙස්දේසියර විකුණන විට ගෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩුනුවර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකක්. සිතියම 4,959. ඉඩමේ නම—අහිපානාකැලේ.

කො.	නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
13320	කිරිවවුල	පකිර් තම් මුහම්මද්දොම්බෙ	අවුරුදු පහකක් ගහවුනාග කිහිප කැලේ	7 3 8

අක්කරයක් රුපියල් (45) ගහලියපහේ හිට පවත්නා ශ්‍රී විකුණන විට ගෙදේ.

මේ ඉඩම ගැණ මැහිදුර කාරණා සර්වේශ්වර්තකරු ලෙස නාමයක් ගෙන දී, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශ විපති ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්දගනුපේගේ ආඥාව ලෙස,
 ඩබ්ල්. ඩී. ටේලර්,
 වැඩබලන මහසෙක්කාරස් මමිහ.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 362, N. P.

Colonial Secretary's Office,
Colombo, August 12, 1901.

ON Monday, October 7, 1901, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Mullaitivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-two allotments of land situated in the Maritime pattus and Vavuniya north divisions of the Mullaitivu District of the Northern Province.

Preliminary Plan.	Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
					A.	R. P.
2404	8766	Vadduvakallu	Sanmukam Murukesu	Jungle	42	0 22
2445	8865	Karaiyamullivaikal	Suppar Kanapati	do.	2	0 13
2444	8863	Kokkuttoduvai	M. Sanmukam	do.	4	1 0
"	8864	Do.	K. Katiramer	do.	0	2 25
2400	W 228	Paddikkudiyuruppu	M. Viravaku and another	Cocoanut and tobacco	0	2 3
"	8757	Do.	do.	Scrub jungle	2	0 18
2413	8781	Uttukulam	Katiran Kantan	Jungle	1	2 25
"	A 229	Do.	do.	Paddy field	0	2 16
2448	8876	Puliyankulam	The Government Agent	Cleared land	0	1 14
2410	8775	Oddusuddan	Rev. C. T. Williams	Yarkadu	0	1 34
2415	8785	Kachchilamadu	Kantar Sinnattampi	Open jungle	0	2 9
"	8786	Do.	Nakar Appacutty	do.	1	0 35
"	8787	Do.	Kantar Sinnattampi	do.	1	0 2
2432	8828	Do.	Swaminatar Velu	Jungle	2	1 34
2000	7607	Marailuppai	Velan Minasi	Paddy field	1	2 30
2417	8790	Kokkuttoduvai	M. Supramaniam	Open jungle	1	0 4
2416	8788	Chemmalai	Peraiman Kanappan	Open ground	1	3 19
"	8789	Do.	Kantan Arampan	Cleared ground	1	1 18
2408	8773	Do.	K. Elaiyatampi	Open jungle	0	2 12
2422	8801	Tanniyuttu	Kantar Chinnaiyah	Jungle	2	1 17
2412	8778	Valayanmadam	Rev. Father G. L. Jour d'Heuil	Open sandy jungle	1	0 33
2424	8804	Mamulai	Sinnattampi Santirasekarar	Jungle	1	0 29
"	8805	Do.	Arunar Velupillai	do.	1	1 27
2436	8838	Keppapilavu	K. Sinnappillai	do.	2	1 12
"	8839	Do.	A. Vallipuram and two others	do.	4	3 0
590	1995	Mulliyavalai	Kumaru Katiramar	Garden	0	3 14
2407	8771	Kumulamunai	Ramu Visuvar	Open jungle	0	2 18
"	8772	Do.	Murukan Valli	do.	1	1 0
2036	7664	Tekilpadantan	Marimuttu Sinnaddi	Open land	0	2 1
"	7665	Do.	Kasinatar Chinnattampi	do.	0	1 2
"	7666	Do.	Kasinatar Chinnappodiyar	do.	0	1 32
"	7667	Do.	Kasinatar Chinnattampi	do.	0	1 31
"	7668	Do.	Kantar Chinnattampi	do.	0	2 1
2178	H 172	Paddekkudiyiruppu	Kantar Veerasaku	Paddy	0	2 34
"	I 172	Do.	Konar Velu	do.	0	2 16
"	7984	Do.	do.	Jungle	4	2 25
"	7985	Do.	Nakamani Marimuttu	do.	2	2 24
"	7986	Do.	Konar Saravanai	do.	1	3 16
"	7987	Do.	Mailar Ramu	do.	7	0 36
"	7988	Do.	Kumaravelu Murukan	do.	1	2 35
"	7989	Do.	Kanapati Muttaiyah	do.	4	1 22
"	7990	Do.	Muttukkumara Velu	do.	3	1 30
"	7991	Do.	Nakar Kantavanam	do.	6	0 36
"	7992	Do.	Velan Kanapatippillai	do.	8	3 29
2157	7934	Kachchilamadu	Katiravelu Nakamani	do.	2	0 13
"	7935	Do.	do.	do.	2	0 23
1780	6886	Oddusuddan	Vairamuttu Ramu	Open land	1	0 37
1779	6884	Kachchilamadu	Murukar Arumukam	Chena	4	2 12
"	6885	Do.	do.	do.	4	2 31
1573	5873	Palampasi	Periyattampi Chitamparapillai	Scrub jungle	1	1 31
2212	8079	Chemmalai	Katirittampi Kanapati	Cleared ground	1	0 11
2213	8080	Kokkuttoduvai	Tomingo Velan	Paddy	8	2 6

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant the Government Agent, Mullaitivu.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 362, N. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபிசில்,
கொழும்பு, 1901 ம் ஆண்டு ஆகஸ்ட் 12 ந் த.

1901 ம் ஆண்டு அம்பசிபிள்தம் 7 ந் திகதி முல்லைத்தீவில் தன் ஆபிசில் வடமாகாணத்து முல்லைத்தீவு உதவி கவறணமேற் கு ஏசுநாயகனால இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணித்துணைகளை, அரசாட்சியரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்றகப்படும்.

52 காணித்துணைகளை, வடமாகாணத்து முல்லைத்தீவு மலத்திற்கு கரை துறைபற்று வவுனியா வடக கு பகுதியிலிருக்கின்றது.

பிளான	உரிததாளி—முடி.	விசாலம்.
இல.	கேள்விக்காரனின் பெயர்.	ஏ. ரூ. ப.
இல.	விவரம்.	
2404	சனாமுகம் முருகேசு காடு	42 0 22
8766		
வட்டுவாகவலு		

பிள்ளை இல.	இல.	குறிச்சி.	கேள்விக்காரரின் பெயர்.	விவரம்.	விசாலம், ஏ. மு. ப.
2445	8865	கரையாமுள்ளி	கடபா கணபதி	காடு	2 0 13
2444	8863	வாயக்கால்	மு. சண்முகம்	காடு	4 1 0
"	8864	கொக்குத்தொடுவாய	க. கதிராமர்	காடு	0 2 25
2400	W 228	பட்டிககுழியிருப்பு	மு. வீரவாகுவுமறுபேரும	தோட்டம்	0 2 3
"	8757	ஓடி	ஓடி	குருமண்காடு	2 0 18
2413	8781	ஊத்தகருளம்	கதிரான கந்தன்	காடு	1 2 25
"	A 229	ஓடி	ஓடி	வயல	0 2 16
2448	8876	புளியன்குளம்	ஏசனறுத்துரை	திருத்தப்பட்டு காடு	0 1 14
2410	8775	ஒட்டுசுட்டான	கனம் சீ. ரீ. வல்லியம்ஸ்	யாக்காடு	0 1 31
2415	8785	கச்சிலமடு	கந்தா சினைத்தமபி	காடு	0 2 9
"	8786	ஓடி	நாசா அப்பாகுட்டி	காடு	1 0 35
"	8787	ஓடி	கந்தா சினைத்தமபி	காடு	1 0 2
2432	8828	ஓடி	சுவாமிநாதா வேலு	காடு	2 1 34
2000	7607	மாருஇலுப்பை	வேலன் பிண்சி	வயல	1 2 30
2417	8790	கொக்குத்தொடுவாய	சுப்புமுனியம்	காடு	1 0 4
2416	8788	செட்டமலை	பெ. கோணப்பன்	வெளிநிலம்	1 3 19
"	8789	ஓடி	கந்தன் ஏரம்பன்	திருத்தப்பட்டு காணி	1 1 18
2408	8773	ஓடி	ச. இளையத்தமபி	காடு	0 2 12
2422	8801	தனிப்பூற்று	க. சிணையா	காடு	2 1 17
2412	8778	வலையமடம்	வண ஜி. எஸ். ஜாடிஸ்	மணற்காடு	1 0 33
2424	8804	மாழலை	சினைத்தமபி சந்திராசேகரா	காடு	1 0 29
"	8805	ஓடி	அருணா வேலுப்பிள்ளை	காடு	1 1 27
2436	8838	தேப்பாபிலவு	க. சிணையப்பிள்ளை	காடு	2 1 12
"	8839	ஓடி	அ. வலவிப்புமுமறுபேரும	காடு	4 3 0
590	1895	முள்ளியவளை	குமாரு கதிராமா	தோட்டம்	0 3 14
2407	8771	குமுளமுளை	இராமு விசுவன்	வெளிகாடு	0 2 18
"	8772	ஓடி	முருகன் வலவி	ஓடி	1 1 0
2036	7661	தெகிடபட்டிதான	மாரிமுத்த சினைத்தமபி	வெளிநிலம்	0 2 1
"	7665	ஓடி	காசிநாதா சினைத்தமபி	ஓடி	0 1 2
"	7666	ஓடி	காசிநாதா சினைப்பொடியன்	ஓடி	0 1 32
"	7667	ஓடி	காசிநாதா சினைத்தமபி	ஓடி	0 1 31
"	7668	ஓடி	கந்தா சினைத்தமபி	ஓடி	0 2 1
2178	H 172	பட்டிககுழியிருப்பு	கந்தா வீரவாகு	நெற்காணி	0 2 34
"	I 172	ஓடி	கோணா வேலு	ஓடி	0 2 16
"	7984	ஓடி	ஓடி	காடு	4 2 25
"	7985	ஓடி	நாகமணி மாரிமுத்த	காடு	2 2 24
"	7986	ஓடி	கோணா சரவண	காடு	1 3 16
"	7987	ஓடி	மயிலா இராமன்	காடு	7 0 36
"	7988	ஓடி	குமாரவேலு முருகன்	காடு	1 2 35
"	7989	ஓடி	கணபதி முதலையா	காடு	4 1 22
"	7990	ஓடி	முத்துக்குமாரு வேலு	காடு	3 1 30
"	7991	ஓடி	நாகர கந்தவனம்	காடு	6 0 36
"	7992	ஓடி	வேலா கணபதிப்பிள்ளை	காடு	8 3 29
2157	7934	கச்சிலமடு	கதிரவேலு நாகமணி	காடு	2 0 13
"	7935	ஓடி	ஓடி	காடு	2 0 23
1780	6886	ஒட்டுசுட்டான	வயிரமுத்து இராமு	வெளிநிலம்	1 0 37
1779	6884	கச்சிலமடு	முருகா ஆறுமுகம்	சேலை	4 2 12
"	6885	ஓடி	ஓடி	ஓடி	4 2 31
1573	5873	பளம்பாசி	பெரியத்தமபி சித்தம்பரப்பிள்ளை	குருமண்காடு	1 1 31
2212	8079	செட்டமலை	கதிரித்தமபி கணபதி	திருத்தினை நிலம்	1 0 11
2213	8080	கொக்குத்தொடுவாய	தொமிக்கு வேலன்	நெற்காணி	8 2 6

பாணிப்புவிலை அக்கரொனறுகரு ரூபா 10.

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விபரங்கள் சேர்வையா ஜெனறல் அவர்களிடத்திலும் அல்லது கொச்சித்திலும் விற்பன வின கொந்திசைப்பற்றி முல்லைத்தீவு உதவி ஏசன்று அவர்களிடத்திலும் அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

டபிளியு, ற்றி, தேயிலா;
இராசாங்கலித்திரின் வேலைப்பாப்பவர்.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 841, E. P.

Colonial Secretary's Office,
Colombo, August 9, 1901.

ON Thursday, September 26, 1901, and the following days, at noon the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
Preliminary plan 1,196.—Manmunai pattu.						
2397	Tevilamunai	S. Kaliyattai	Karadippuvalkadu	5 2 14	10	0
Preliminary plan 2,755.—Akkarai pattu.						
77966	Karunkodittivu	A. Kasinvava	Cocconut trees	0 0 6	12	50
77968	Do.	do.	Fit for paddy and cocconuts	2 1 19	12	50
Preliminary plan 483.—Porativu.						
4594	Palukamam	T. Vinasittampi	Fit for paddy	5 2 36	10	0
4595	Do.	do.	do.	10 1 6	10	0
4597	Do.	do.	do.	4 1 26	10	0
4599	Do.	do.	do.	8 0 26	10	0
4600	Do.	do.	do.	17 3 14	10	0
4603	Do.	do.	Jungle	7 3 9	10	0
4604	Do.	do.	Cultivated	5 3 16	10	0
4605	Do.	do.	Cultivated and jungle	12 0 0	10	0
Preliminary plan 436.						
3965	Natanai	S. Kantappan	Vaddavalaipumi	28 0 27	10	0
Preliminary plan 2,145.						
7082	Tikkodai	P. H. Katiresapillai	Kalimadukkadu	23 0 0	10	0
Preliminary plan 1,036.—Eravur.						
515	Chittandikudiruppu	K. Velantan	Iuppaiyadimunmari	6 0 34	10	0
Preliminary plan 2,026.—Manmunai.						
6638	Kokkaddichoholai	P. Kantappan	Vempukkadu	0 2 0	10	0
6642	Do.	do.	do.	0 1 28	10	0
Preliminary plan 1,263.						
2945	Kokkaddichoholai	K. Nakan	Veddukkulakaraikkadu	7 1 28	10	0
Preliminary plan 2,794.						
87137	Iuppaiyadichchenai	M. Karutulevvai	Fit for paddy	10 1 5	12	50
87138	Do.	do.	do.	6 2 20	12	50
Preliminary plan 2,788.						
87122	Iuppaiyadichchenai	I. Umarukatta	Chinnakkulam	3 1 21	12	50
87123	Do.	L. Atamvava	Velanveddinachenai	4 2 37	12	50
87124	Do.	do.	do.	0 2 6	12	50
Preliminary plan 2,790.						
87129	Tevilamunai	M. Mukammattutampi	Valaichchenai	2 2 16	12	50
87130	Iuppaiyadichchenai	I. Utumalevvai	Otiyankudavayal	5 0 0	12	50
87131	Do.	I. Mukammattulevvai	do.	2 3 6	12	50
Preliminary plan 2,759.—Koralai pattu.						
77987	Chantiveli	P. Xavier	Encroachment	2 1 12	12	50
77988	Do.	do.	Fit for cocconuts	17 0 31	20	0
77991	Do.	do.	Encroachment	1 3 7	15	0
77992	Do.	do.	Swamp	8 0 0	10	0
77993	Do.	do.	Fit for cocconuts	3 2 35	15	0
Preliminary plan 1,154.—Eravur.						
1907	Arumukattankudi	M. Aliyar	Fit for cocconuts	5 0 27	10	0
Preliminary plan 613.—Chammanturai.						
6740	Chorikkalmunai	V. V. Ismalevvai	Melattuvayal	10 2 2	10	0
Preliminary plan 1,343.—Eravur.						
3178	Eravur	K. Manakappodi	Padiyaddittundukkadu	44 3 0	10	0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 841, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தா ஆபிசில்,
கொழும்பு, 1901 ம் ஆவணிமீ 9 ந் உ.

1901 ம் ஆண்டு புரட்டாசிமாசம் 26 ந் திகதியாகிய வியாழக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழகம் மா காணத்து நவநண்டேந்த ஏன்றவாகள தனது ஆபிசில் இதனடியிற் சொலையப்படும் குககிற முடிக்குரிய காணித்தகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏதெதிற்கறி விற்பார.

பட்டம் 1,196, மன்முனைப்பற்று.

தரிப்பு விலை
ஏக் ரொன்

இல.	குறிச்சி.	கேள்விகாரானின் பெயர்.	விபரம்.	விசாலம்.	தகவு.
2397	தெவிலாமுனை	சி. காளியாந்தை	காடிப்பூவல காடு	5 2 14	10 0

இல.	குறிச்சி.	கேள்விகாரணின் பெயர்.	வீ. பரம.	விசாலம்.		தரிப்பு விளை	
				ஏ. நூ. ப.	நூ. ச.	ஏக்க ரொன்	
77966	கருங்கொட்டித்தீவு	அ. காளிவாவா	படம 2,755, அக்கரைப்பற்று.	0	0	6	12 50
77968			தென்னந்தோட்டம்				
4594	பளுகாமம்	தே. வினாசித்தம்பி	படம 483, போர்தீவுப்பற்று.	5	2	36	10 0
45 15			வேளாணமைப்பூமி				
4597	ஹெ.	ஹெ.	ஹெ.	10	1	6	10 0
4599	ஹெ.	ஹெ.	ஹெ.	4	1	26	10 0
4600	ஹெ.	ஹெ.	ஹெ.	8	0	26	10 0
4603	ஹெ.	ஹெ.	ஹெ.	17	3	14	10 0
4604	ஹெ.	ஹெ.	காடு	7	3	9	10 0
4605	ஹெ.	ஹெ.	செய்கைபண்ணியபூமி	5	3	16	10 0
3965	நாதனை	சி. கந்தப்பன்	படம 436.	28	0	27	10 0
7082			வட்டவளைப்பூமி				
515	கிற்றாணடி குடியிருப்பு	க. வேலாயிதன்	படம 2,145.	6	0	34	10 0
6638			இலுபபையடிமுன்மாரி				
6642	கொக்கடடிச்சேலை	ப. கந்தப்பன்	படம 1,036.	0	2	0	10 0
2945	கொக்கடடிச்சேலை	க. நாகன்	படம 2,026, யணமுனைப்பற்று.	0	1	28	10 0
87137	இலுபபையடிச்சேனை	மு. கருதுலெவ்வை	படம 1,263.	7	1	28	10 0
87138			வெட்டுக்குளக்கரைக்காடு				
87122	இலுபபையடிச்சேனை	இ. உமறுகத்தா	படம 2,794.	10	1	5	12 50
87123			வேளாணமைக்காகியது				
87124	ஹெ.	ஹெ.	படம 2,788.	6	2	20	12 50
87129	தெனிலாமுனை	மு. முகமதுத்தம்பி	படம 2,788.	3	1	21	12 50
87130	இலுபபையடிச்சேனை	இ. உதுமாவாவா	படம 2,790.	4	2	37	12 50
87131	ஹெ.	இ. முகமதுலெவ்வை	படம 2,759, கோற்றைப்பற்று.	0	2	6	12 50
77987	சந்திவெளி	பி. செவியர்	படம 1,154, ஏறூர்.	2	1	12	12 50
77988			கூட்டிப்பிடித்தபூமி				
77991	ஹெ.	ஹெ.	படம 613, சமமாந்துறை.	17	0	31	20 0
77992	ஹெ.	ஹெ.	வ. வி. இஸமாவை	1	3	7	15 0
77993	ஹெ.	ஹெ.	வ்வை	8	0	0	10 0
1907	ஆறுமுகத்தான்குடி	மு. அவியார்	படம 1,343, ஏறூர்.	3	2	35	15 0
6740	சொழிக்கலமுனை	வ. வி. இஸமாவை	படம 1,154, ஏறூர்.	5	0	27	10 0
3178	ஏறூர்	க. மாணிக்கப்பாடி	படம 613, சமமாந்துறை.	10	2	2	10 0

இக்காரணிகளைப்பற்றிய மேலதனமான வினமபாங்கனையும் விற்பனைக்கொந்தீக்களைப்பற்றியும் மட்டக்களப்பு அரசாட்சி ஏசனறுத்துரையவாகளிடம் வீனாவ அறிந்துகொள்ளலாம்.

தேசாட்சி மகோத்தம அவர்களினது கட்டளையின்படி,
டப்ளியூ. றீ. தேயிலர்,
இராசாங்கு விசிறின் வேலைபார்ப்பவர்.

No. 842, E. P. Colonial Secretary's Office, Colombo, August 7, 1901.

ON Thursday, October 3, 1901, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, re-advertised for non-payment of the instalments due thereon.

Preliminary Plan.	Lot.	Village.	Description—Paddy land. Pattu.	Name of Defaulter.	Extent. A. R. P.
2154	7128 & 7129	Tambichohai	Bintenna	H. A. Kafubanda	10 3 32
2249	7546	Paruttittalawa	do.	E. J. P. Fastian Appu	5 2 20
2154	7103	Pullumalai	do.	A. M. Juh's Appu	9 3 35
"	7106	Do.	do.	K. A. D. Lewis Singho	10 0 16
"	7107	Do.	do.	D. K. Kottalawa Appuhami	20 1 31
1348	3201	Do.	do.	A. M. Juh's Appu	19 1 13

Preliminary Plan.	Lot.	Village.	Pattu.	Name of Defaulter.	Extent.		
					A.	R.	P.
1137	1795 & 1796	Oddaimavadi	Koralai	I. Atamvava	15	1	16
1463	3698	Do.	do.	A. V. Aptulkatar	9	1	16
742	9015	Muravodai	do.	K. Veerakatti, &c.	18	0	30
845	10054	Valaichchenai	do.	A. Avakkar	5	3	34
"	10056	Do.	do.	do.	5	0	24
743	Q 306	Oddaimavadi	do.	A. Aliyarpodi, &c.	8	1	0
940	11645	Do.	do.	A. V. Aptulkatar	19	2	22
"	11654	Do.	do.	U. Miralevvai	20	1	25
801	9689	Muravodai	do.	I. P. H. Akamatulevvai	4	3	26
2443	76422	Koraikallimadu	do.	P. Veerapattiran	10	2	25
2306	75832	Kiran	do.	A. Palen	1	2	15
2422	76317	Do.	do.	M. A. Mukammatu Mustapa, &c.	39	2	20
2428	76364	Do.	do.	do.	3	1	25
2303	75818	Muravodai	do.	U. Miralevvai	2	2	2
"	75819	Do.	do.	S. P. Mukammattutampi	3	2	29
"	75821	Do.	do.	U. P. Aptulkatar	1	0	39
2311	75885	Do.	do.	A. V. Mirasaivu	1	0	5
"	75886	Do.	do.	do.	3	1	35
"	75887	Do.	do.	A. Avakkar	0	3	0
"	75890	Do.	do.	do.	13	3	5
"	75892	Do.	do.	A. Akamatulevvai	1	2	0
2315	75912	Do.	do.	I. Utumalevvaippodi	18	1	3
"	75913	Do.	do.	U. Akamatulevvai	5	1	24
"	75914	Do.	do.	I. Utumalevvaippodi	18	1	3
"	75915	Do.	do.	do.	14	1	24
"	75916	Do.	do.	A. Atamlevvai	3	1	26
"	75917	Do.	do.	do.	1	3	19
"	75918	Do.	do.	do.	2	1	34
"	75919	Do.	do.	L. Akamatulevvai	4	0	28
"	75920	Do.	do.	U. Akamatulevvai	19	3	11
2432	76391	Do.	do.	M. Vavalevvai	3	0	39
"	76392	Do.	do.	K. Kumaravelu	5	0	17
"	76394	Do.	do.	K. Kantan	6	1	22
2435	76400	Do.	do.	K. Velan	4	3	9
2507	76758	Do.	do.	M. Utumalevvai	11	1	8
2302	75806	Do.	do.	A. M. Aliyar	8	3	0
"	75809	Do.	do.	U. Akamatulevvai	20	0	27
"	75811	Do.	do.	P. P. H. Akamatulevvai	16	3	9
"	75813 to 75815	Do.	do.	L. Aptulkatar	20	0	1
2374	76120	Oddaimavadi	do.	A. Akamatulevvai	13	2	18
2510	76765	Do.	do.	P. Kalentarpodi	1	3	34
"	76766, 67, 72, 73, & 74	Do.	do.	K. Mukammattutampi	10	0	8
"	76769	Do.	do.	A. V. Aptulkatar	13	2	37
"	76771	Do.	do.	M. Utumalevvai Hajiyar	2	3	13
2305	75824	Kanantanai	do.	A. Chittiran	5	2	27
2009	6539	Vakainari	do.	A. Sekumukaiyatin	4	0	12
845	10051	Valaichchenai	do.	M. Levvaikkanni	6	2	22
1353	3256	Miravodai	do.	U. Tamotarampillai, &c.	4	3	15
922	11236	Do.	do.	A. Avakkar, &c.	24	2	20
2374	76118	Oddaimavadi	do.	K. M. Avuvakkar	21	0	0
2507	76759	Miravodai	do.	I. Atamvava	0	1	23
845	10052	Valaichchenai	do.	A. Avakkar	6	0	30
940	11660	Oddaimavadi	do.	U. V. V. Akamatulevvai	5	2	17
2348	76039	Do.	do.	A. Avakkar	18	1	12
"	76040	Do.	do.	U. Mammatutampi	2	2	2
561	5926	Vantarumulai	Eravur	M. P. H. T. Akamatu- levvaippodi	5	1	30
1244	2782 & 2783	Rukam	do.	M. Tampaiya	1	2	11
2199	7339	Do.	do.	U. Akamatulevvai	3	0	33
"	7340	Do.	do.	do.	2	0	5
"	7341	Do.	do.	K. M. Kasinvava	3	0	19
2368	76094	Muntankumaraveli	do.	M. Tamotaram	8	2	17
"	76095	Do.	do.	K. Tolippodi	1	2	3
"	76097	Do.	do.	M. U. P. H. Mukaiyatinvava	3	3	29
"	76098	Do.	do.	M. Tamotaram	1	2	15
2163	7162	Virakkaddaru	do.	K. Karuvaltampi, &c.	9	0	15
279	1658	Chittandikudi	do.	K. A. Perera	2	1	0
1442	3484	Iluppaiyadichchenai	do.	S. Eliyatampi	22	3	17
434	3927	Pankudaveli	do.	A. Miralevvai	8	2	25
496	4756	Tevilamunai	Manmunai	A. Mirasaivu	18	1	28
1171	2083	Attiyadittoddam	do.	do.	2	1	28
2259	7566 & 7567	Kirankulam	do.	R. N. Kulattunjan	4	0	16
1256	2870	Ampilanturai	do.	S. K. Visuvanatan and one	11	1	31
2344	76021	Aiyattiyamalai	do.	K. G. Kantappa, Notary, &c.	155	3	0
2319	75943	Kalaiyadimadu	do.	K. V. V. Tantippillai	3	3	13
"	75944	Do.	do.	do.	2	3	3
2223	7448	Kalpokkani	do.	I. V. V. Umarulevvai	3	1	12
2327	75962	Kirinchamunai	do.	K. Katiravelu	2	0	36
2406	76260	Manmunai	do.	U. Mukammattutampi, &c.	4	0	34
2416	76293	Makilavaddavan	do.	S. Muttatampi	3	2	4

Preliminary Plan.	Lot.	Village.	Pattu.	Name of Defaulter.	Extent.		
					A.	R.	P.
2416	76295	Makilavaddavan	Manmunai	V. Katirkamappodi	6	1	12
"	76300, 76301, & 76302	Do.	do.	S. Kantappodi	18	3	33
2385	76162	Do.	do.	A. Tamotaram	1	2	26
2518	76793	Karaveddi	do.	S. P. H. Eliyatampi	3	2	9
2513	76783	Vatakkal madu	do.	P. Tillaiyampalam	8	0	28
2416	76296	Makulavaddavan	do.	K. T. Kantappodi	5	0	0
"	76297	Do.	do.	do.	0	3	28
1693	5101	Inuru villu	do.	K. Kanavatippillai	21	2	27
1551	4151 to 4153	Mavadimunnari	do.	U. Mirasawupodi	3	1	37
500	4877	Tevilamunai	do.	A. Sempappodi	4	2	39
499	4796	Ampilanturai	do.	P. P. H. Sempappodi	15	3	15
2285	75646	Inuru villu	do.	I. V. V. Umarulevvai	3	3	19
2234	7482	Veppantidal	do.	A. Pakkilevvai	5	1	18
2383	76154	Narippultoddam	do.	P. R. Arunasala Reddi	6	0	32
2344	76023	Aiyittiyamalai	do.	K. G. Kantappa, Notary, &c.	35	2	10
2416	76298	Makilavaddavan	do.	K. Nakamuttu	4	3	0
2518	76794	Karaveddi	do.	V. Kantavanam	6	1	34
2493	76679	Panaiyaruppan	do.	M. Utumalevvai	2	3	32
2396	76204	Mavadimunnari	do.	K. T. Virakkuddipodi	3	3	23
2404	76253	Erappoddamadū	do.	T. P. H. Kumaravelappodi, &c.	5	3	5
1931	6309 & 6310	Paddippalai	do.	V. Katirkamappodi, &c.	15	2	30
496	4755	Tevilamunai	do.	M. Pakkirmeyatinvava, &c.	10	3	10
891	10879 & 10880	Vavunativu	do.	T. Chinnattampi, &c.	24	3	21
2366	76091	Veppantidal	do.	P. M. Mirasaivu Marakkayer, &c.	7	2	7
890	10835	Karaveddi	do.	T. Amarasinkam	8	2	12
437	3977	Natanai	Porativu	K. Periyatampi Udaiyar	16	3	30
2171	7254	Kalimadu	do.	I. M. Aliyar Marakkayer, &c.	12	0	25
"	7255	Do.	do.	do.	7	1	38
1078	1208 & 1211	Mandur	do.	V. V. Vakuppillai	8	0	34
2495	76685	Vellankiri	do.	A. Eliyatampi, &c.	12	0	21
2448	76447	Mandur	do.	V. U. Chinnattampi Vanniya	4	0	4
459	4278	Palukamam	do.	K. T. Periyatampippodi Udaiyar	5	2	27
483	4588	Natanai	do.	K. V. V. Arumukam	8	3	25
839	10035	Do.	do.	I. V. V. Kanavatippillai	0	2	32
485	4636	Katchenai	do.	N. V. V. Kanapatippillai	1	1	18
667	P 223	Mandur	do.	V. Pasupati	5	3	20
406	3652	Do.	do.	K. Suppiramaniam	43	2	0
1008	331	Mallikaittivu	Nadukadu	I. Akamatulevvai	23	0	0
2140	7067	Do.	do.	U. Kalentarpodi	67	1	20
926	11475	Varippallanchenai	do.	I. P. H. Mirasaivu	13	1	8
"	11476	Do.	do.	M. Kasinvava, &c.	14	1	21
"	11477	Do.	do.	S. A. Akamatukkuddi, &c.	12	3	17
2137	7039	Savalakkadai	Chammanturai	I. Akamatupodi, &c.	16	2	21
"	7040	Do.	do.	S. Arumaichchampan, &c.	13	3	32
2208	7409	Chorikkalmunai	do.	V. Sinnattampi, &c.	46	0	20
"	7410	Do.	do.	S. M. Silaimalevvai	3	0	17
2241	7511 & 7512	Do.	do.	P. P. H. Manikkappodi, &c.	12	0	0
"	7513	Do.	do.	V. Chinnattampi	3	1	6
2274	75607	Do.	do.	N. Vairamuttu, &c.	4	1	16
1676	4969	Do.	do.	V. Chinnattampi	1	1	5
2214	7430	Navitanveli	do.	S. V. V. Kanakamuttu	0	3	28
339	E 92	Tampiluvil	Akkarai	V. Vinasittampi, &c.	9	0	0
795	9597	Do.	do.	S. Seiyatunkamappanar	13	3	2
1708	5228	Panankadu	do.	S. Vinasittampi, &c.	15	1	27
"	5230	Do.	do.	A. M. V. V. Saivulevvai	5	0	15
"	5232	Do.	do.	N. M. Atamvava	5	1	32
"	5239	Do.	do.	A. Ragel	2	3	22
"	5225 & 5226	Do.	do.	Rev. Ch. S. Kasinatar	13	3	38
1761	5531	Kolavil	do.	V. Vinappodi, &c.	2	0	7
"	5535 & 5542	Do.	do.	do.	3	3	14
"	5545	Do.	do.	S. Arumaipperumal, &c.	1	3	18
"	5552	Do.	do.	M. Kanapati	1	1	37
533	5121	Visarai	do.	V. Nakappan, &c.	21	0	27
1708	5231	Panankadu	do.	I. Avuvakkarlevvai	8	1	17
562	6012	Tampiluvil	do.	N. Tillaiyampalam	49	3	0
1708	5233	Panankadu	do.	U. C. Akamatulevvai, &c.	14	0	13
Crown plan 2	G	Tirukkovid	do.	V. D. O. Sapapatippillai	9	2	10
1464	3735	Karunkoddittivu	do.	I. P. H. Miralevvaippodi	4	0	19
"	3748	Do.	do.	M. Manikkan	1	1	27
1062	1021	Kolavil	do.	V. Marimuttu	0	2	8
1174	2126 & 2127	Do.	do.	M. Alvaopodi, &c.	2	3	8
2568	76950	Panankadu	do.	M. L. U. Utumalevvai	21	0	12
1231	2732	Pottuvil	Panawa	K. P. H. Sawattampi, &c.	12	3	19
2288	75708 & 75709	Lahugala	do.	A. B. Jemmett-Browne	116	0	0

Preliminary Plan.	Lot.	Village.	Pattu.	Name of Defaulter.	Extent. A. R. P.
2677	77344	Pulaveli	Bintenna	Linga Bora	0 0 24
2716	77799	Katiraveli	Koralai	K. P. H. Arumukam	2 0 32
2656	77286	Vantarumulai	Eravur	S. H. Seiyatu Ismayil	17 1 28
2690	77425 to 77427	Talankuda	Manmunai	A. Mukammatu Salai	0 2 39
2503	76716	Mandukkoddaimunai	Porativu	A. A. Kanapatiyan	0 3 1
857	10318 & 10319	Naippaddimunai	Karaivaku	S. Chinnattampi Vanniya	3 3 11
"	10340, 10341, & 10343	Do.	do.	S. Kanapatippillai Vanniya	3 3 31

NOTE.—The upset price is from Rs. 10 to Rs. 15 per acre.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 842, E. P.

கொலோனியல் சர்க்கிற்ந்தா ஆய்சிலி,
கொழும்பு, 1901 ம ஆண்டு ஆவணியின் 7 ன் உ.

1901 ம ஆண்டு ஐப்பசிமாதம் 3 ன் திகதியாகிய வியாழகிழமையிலு மதணையதெத நாட்களிலும் தன ஆய்சிலி கிழக்கு மாகாணத்து கவற்னமேந்தி ஏசுநெறவாகள் இதனடியிற் சொல்லப்படடிருக்கிற வாயிதாக கட்டாத முடிசூரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உததரவுபண்ணப்பட்டடிருக்கும் பொருத்தப்பிர காரம் ஏலத்திற்குறி விற்பா.

விந்தனைப்பற்று.

படத்த நொம்பர்.	சில.	குறிச்சி.	வாயிதாகட்டத்தவறினவன பெயர்.	விபரம்.	விசாலம். அ. ரூ. ப.
2154	7128 & 7129	தம்பிச்சை	ஈ. அ. களுவண்டா	வேளாண்மைப் பூமி	10 3 32
2249	7546	பரிததித தளவாய்	இ. ஜே. ப. வஸதியான அபபு	செடி	5 2 20
2154	7103	புலலுமலை	அ. மொ. யூலிஸ் அபபு	செடி	9 3 35
"	7106	செடி	க. ஆ. டொ. லுவிஷ்சிகநொ	செடி	10 0 16
"	7107	செடி	டொ. கொ. கொத்தனாவளை அபபு	செடி	20 1 31
1348	3201	செடி	அ. மொ. யூலிஸ் அபபு	செடி	19 1 13
1137	1795 & 1796	ஓட்டைமாவடி	கோறளைப்பற்று.	செடி	15 1 16
1463	3698	செடி	இ. ஆதமவாவா	செடி	9 1 16
742	9015	முறுவோடை	அ. வி. அலுதலகாதா	செடி	18 0 30
845	10054	வானச்சேனை	க. வீரகத்தியும் மறுபேரும	செடி	5 3 34
"	10056	செடி	அ. அவக்கா	செடி	5 0 24
743	Q 306	ஓட்டைமாவடி	ஆ. அலியார்போடியும் மறுபேரும	செடி	8 1 0
940	11645	செடி	அ. வி. அலுதலகாதா	செடி	19 2 22
"	11654	செடி	உ. மீராலெவ்வை	செடி	20 1 25
801	9689	முறுவோடை	இ. பொ. த. அகமது செவ்வை	செடி	4 3 26
2443	76422	கோலாககல்விமடு	ப. வீரபத்திரான	செடி	10 2 25
2306	75832	கிரான	அ. பாலன	செடி	1 2 15
2422	76317	செடி	மு. அ. முகமத்து முஸ்தபாவும் மறுபேரும	செடி	39 2 20
2428	76364	செடி	செடி	செடி	3 1 25
2303	75818	முறுவோடை	உ. மீராலெவ்வை	செடி	2 2 2
"	75819	செடி	சி. ப. முகமத்துத்தம்பி	செடி	3 2 29
"	75821	செடி	உ. ப. அலுதலகாதா	செடி	1 0 39
2311	75885	செடி	அ. வி. மீராசாய்பு	செடி	1 0 5
"	75886	செடி	செடி	செடி	3 1 35
"	75887	செடி	அ. அவக்கா	செடி	0 3 0
"	75890	செடி	செடி	செடி	13 3 5
"	75892	செடி	அ. அகமது செவ்வை	செடி	1 2 0
2315	76912	செடி	இ. உதுமாலெவ்வைப்போடி	செடி	18 1 3
"	75913	செடி	உ. அகமது செவ்வை	செடி	5 1 24
"	75914	செடி	இ. உதுமாலெவ்வைப்போடி	செடி	18 1 3
"	75915	செடி	செடி	செடி	14 1 24
"	75916	செடி	ஆ. ஆதம செவ்வை	செடி	3 1 26
"	75917	செடி	செடி	செடி	1 3 19
"	75918	செடி	செடி	செடி	2 1 34
"	75919	செடி	லு. அகமது செவ்வை	செடி	4 0 28
"	75920	செடி	உ. அகமது செவ்வை	செடி	19 3 11
2432	76391	செடி	மு. வாவாலெவ்வை	செடி	3 0 39
"	76392	செடி	க. குமாரவேலு	செடி	5 0 17
"	76394	செடி	க. கந்தன	செடி	6 1 22

பட்டத்து நெர்ம்பர்.	இல.	குறிச்சி.	வாயிதாகட்டத்தவறினவன பெயர்.	விபரம்.	எச்சாலம். அ. மு. ப.
2435	76400	முருவோடை	க. வேலன்	வேளாண்மைப்பூமி	4 3 9
2507	76758	செடி	மு. உதுமாலெவலை	செடி	11 1 8
2302	75806	செடி	அ. மு. அலியாரா	செடி	8 3 0
"	75809	செடி	உ. அகமதுலெவலை	செடி	20 0 27
"	75811	செடி	ப. பொ. த. அகமதுலெவலை	செடி	16 3 9
"	75813 & 75815	செடி	லு. அவுதலகாதா	செடி	20 0 1
2374	76120	ஓட்டைமாவடி	அ. அகமதுலெவலை	செடி	13 2 18
2510	76765	செடி	ப. கலந்த போடி	செடி	1 3 34
"	{ 76766, 67, 72, } { 73 & 76774 }	செடி	கி. முகம்மதுத்தம்பி	செடி	10 0 8
"	76769	செடி	அ. வி. அவுதலகாதா	செடி	13 2 37
"	76771	செடி	மு. உதுமாலெவலை ஆசியாரா	செடி	2 3 13
2305	75824	காளந்தனை	ஆ. சித்திரான	செடி	5 2 27
2009	6539	வாகைநதி	அ. சேகுமுலையதீன	செடி	4 0 12
845	10051	வாளச்சேனை	மு. லெவலைக்கனனி	செடி	6 2 22
1353	3256	முருவோடை	உ. தாமோதரம்பிள்ளையும மறு பேரும	செடி	4 3 15
922	11236	செடி	அ. அவுக்கரும மறுபேரும	செடி	24 2 20
2374	76118	ஓட்டைமாவடி	க. மு. அவுக்கா	செடி	21 0 0
2507	76759	முருவோடை	இ. ஆதமவாவா	செடி	0 1 23
845	10052	வாளச்சேனை	ஆ. அவுக்கா	செடி	6 0 30
940	11660	ஓட்டைமாவடி	உ. வ. வி. அகமதுலெவலை	செடி	5 2 17
2348	76039	செடி	ஆ. அவுக்கா	செடி	18 1 12
"	76040	செடி	உ. மம்மதுத்தம்பி	செடி	2 2 2
561	5926	வந்தாறுமூலை	ஏறலூர் பற்று. மு. பொ. த. தோ. அகமதுலெவ ப்போடி	செடி	5 1 30
1244	2782 & 2783	உறுகாமம	மு. தமையா	செடி	1 2 11
2199	7339	செடி	உ. அகமதுலெவலை	செடி	3 0 33
"	7340	செடி	செடி	செடி	2 0 5
"	7341	செடி	க. மு. காளிள்வாவா	செடி	3 0 19
2368	76094	முந்தன்சூமாவெளி	மு. தாமோதரம்	செடி	8 2 17
"	76095	செடி	க. தோலிப்போடி	செடி	1 2 3
"	76097	செடி	மு. உ. பொ. த. முகையதீன வாவா	செடி	3 3 29
"	76098	செடி	மு. தாமோதரம்	செடி	1 2 15
2163	7162	வீரக்கட்டாறு	க. கறுவலத்தம்பியும மறுபேரும	செடி	9 0 15
279	1658	சிறுண்டிகுடி	க. அ. பெரேறு	செடி	2 1 0
1442	3484	இலுப்பையடிச்சேனை	சி. இளையத்தம்பி	செடி	22 3 17
434	3927	பங்குடாவெளி	அ. மீராலெவலை	செடி	8 2 25
496	4756	தெவிலாமுனை	மண்முனைப்பற்று. அ. மீராசாய்பு	செடி	18 1 28
1171	2083	ஆத்தியடித்தோட்டம்	செடி	செடி	2 1 28
2259	7566 & 7567	கிரான்குளம்	ஒரு. நி. சூதைத்தங்கள்	செடி	4 0 16
1256	2870	அம்பிளாந்தறை	சி. க. வீசுவனானு மறுபேரும	செடி	11 1 31
2344	76021	ஆயித்தியமலை	கா. கந்தப்பர் நொத்தாரிஸ்	செடி	155 3 0
2319	75943	காலையடிமடு	க. வ. வி. தாந்திப்பிள்ளை	செடி	3 3 13
"	75944	செடி	செடி	செடி	2 3 3
2223	7448	கற்பொக்கணி	இ. வ. வீ. உமறுலெவலை	செடி	3 1 12
2327	75962	குருஞ்சா முன	கா. கதிரவேலு	செடி	2 0 36
2406	76260	மண்முனை	உ. முகம்மதுத்தம்பியு மறுபே ரும	செடி	4 0 34
2416	76293	மகிளவட்டவான	ச. முத்தத்தம்பி	செடி	3 2 4
"	76295	செடி	வை. கதிரகாமப்போடி	செடி	6 1 12
"	76300, 76301 & 76302	செடி	சி. கந்தப்பன்	செடி	18 3 33
2385	76162	செடி	அ. தாமோதரம்	செடி	1 2 26
2518	76793	காவெட்டி	சி. பொ. த. இளையத்தம்பி	செடி	3 2 9
2513	76783	வாதக்கலமடு	ப. திலையம்பலம்	செடி	8 0 28
2416	76296	மகிளவட்டவான	க. தோ. கந்தப்போடி	செடி	5 0 0
"	76297	செடி	செடி	செடி	0 3 28
1693	5101	ஈனூருவில்லு	கு. கணவதியிள்ளை	செடி	21 2 27
1551	4151 & 4153	மாவடி முனமாரி	உ. மீசாசாய்ப்போடி	செடி	3 1 37
500	4877	தெவீலாமுனை	அ. செம்பாப்போடி	செடி	4 2 39
499	4796	அம்பிளாந்தறை	ப. பொ. த. செம்பாப்போடி	செடி	15 3 15
2285	75646	ஈனூருவில்லு	இ. வ. வீ. உமறுலெவலை	செடி	3 3 19
2234	7482	வேடபந்தில	அ. பக்கீரலெவலை	செடி	5 1 18
2383	76154	நரிப்புந்தோட்டம்	அருணாசல ரெட்டி	செடி	6 0 32
2344	76023	ஆயித்தியமலை	கா. கந்தப்பர் நொத்தாரிஸ்	செடி	35 2 10
2416	76298	மகிளவட்டவான	க. நாகமுத்து	செடி	4 3 0

படத்து நெரம்பர், இல.	வாயிதாகட்டத்தவறினவன் பெயர்.	வீபா.ம.	வீ சாலம். அ. மு. ப.
2518 76794	காவெட்டி	வீ. கந்தவனம்	6 1 34
2493 76679	பண்டையுப்பான	மு. உதமாலெவ்வை	2 3 32
2396 76204	மாவுடிமுனமாரி	க. தோ. வீரகருட்டிப்போடி	3 3 23
2404 76253	ஏராய்போட்டமடு	தொ. போ. த. குமாரவேலாய போடி	5 3 5
1931 6809 & 6310	பட்டிப்பளை	வ. கதிரகாமப்போடி	15 2 30
496 4755	தெவிலாமுனை	மீ. பக்கிரி மெய்யகிளவாவா	10 3 10
891 10879 & 10880	வவுணதீவு	தோ. சின்னத்தமபியு மறுபேரும்	24 3 21
2366 76091	வேப்பந்திடல	பொ. த. மீராசாயபு மரைக்காயா	7 2 7
890 10835	காவெட்டி	தோ. அரகிங்கம்	8 2 12
487 3977	நாத்தனை	போரதீவுப்பற்று.	
2171 7254	களிமடு	சு. பெரியத்தம்பி உடையாரா	16 3 30
		இ. மு. அலியாராமரைக்காயரும் மறுபேரும்	12 0 25
	7255	டெடி	7 1 38
1078 1208 & 1211	மண்ரோ	வ. வீ. வாருப்பிள்ளை	8 0 34
2495 76685	வெல்லங்கிளி	அ. இளையத்தமபியு மறுபேரும்	12 0 21
2448 76447	மண்ரோ	வீ. உ. சின்னத்தமபி வண்ணிமை	4 0 4
459 4278	பளுகாமம்	சு. பெரியத்தமபிப்போடி உடை யாரா	5 2 27
483 4588	நாத்தனை	கா. அ. வி. ஆறுமுகம்	8 3 25
839 10035	டெடி	இ. வ. வீ. கணவதிப்பிள்ளை	0 2 32
485 4636	கற்சேனை	நோ. வ. வீ. கணபதிப்பிள்ளை	1 1 18
667 P 223	மண்ரோ	வீ. பாசபதி	5 3 20
406 3652	டெடி	க. சுப்பிராமணியம்	43 2 0
1008 331	மலலிகைத்தீவு	நாடுகாடுப்பற்று.	
2140 7067	டெடி	இ. அகமதுலெவ்வை	23 0 0
926 11475	வரிப்பத்தனசேனை	உ. சலந்தாபோடி	67 1 20
" 11476	டெடி	இ. பொ. த. மீராசாயபு	13 1 8
" 11477	டெடி	மு. காசினவாவரவு மறுபேரும்	14 1 21
		சி. அ. அகமதுகருட்டியு மறு பேரும்	12 3 17
2137 7089	சவனக்கடை	சமமாந்துரைப்பற்று.	
		இ. அகமதுப்போடியும் மறுபே ரும்	16 2 21
" 7040	டெடி	அருமைச்சாமபான்	13 3 32
2208 7409	சொறிக்கலமுனை	வீ. சின்னத்தமபியும் மறுபேரும்	46 0 20
" 7410	டெடி	சி. ம. சிலேமாலெவ்வை	3 0 17
2241 7511 & 7512	டெடி	ப. பொ. த. மாணிக்கப்போடி யும் மறுபேரும்	12 0 0
" 7513	டெடி	வி. சின்னத்தமபி	3 1 6
2274 75607	டெடி	நோ. வயிரமுத்தம் மறுபேரும்	4 1 16
1676 4969	டெடி	வி. சின்னத்தமபி	1 1 5
2214 7430	நாவிதனவெளி	ச. வ. வீ. கனகமுத்து	0 3 28
339 E 92	தம்பிலுவீல	அக்கரைப்பற்று.	
795 9597	டெடி	வீ. வீனசித்தமபியும் மறுபேரும் வேளாணமைப்பூமி	9 0 0
1708 5228	பணக்காடு	செய்துக்கமாய்ப்பாணர்	13 3 2
" 5230	டெடி	சி. வீனசித்தமபியும் மறுபேரும்	15 1 27
" 5232	டெடி	அ. மு. வ. வீ. சாய்வுலெவ்வை	5 0 15
" 5239	டெடி	நா. மு. ஆதம்வாவா	5 1 32
" 5225 & 5226	டெடி	லு. இராகல்	2 3 22
1761 5531	கோளால்ல	சா. சி. காசினத்தப்பாத்திரியார்	13 3 38
" 5535 & 5542	டெடி	வை. வீடாப்போடியும் மறுபேரும்	2 0 7
" 5545	டெடி	டெடி	3 3 14
" 5552	டெடி	ச. அருமைப்பெருமாள்	1 3 18
533 5121	வீசாரை	மு. கணபதி	1 1 37
1708 5231	பணக்காடு	வீ. நாகப்பனும் மறுபேரும்	21 0 27
562 6012	தம்பிலுவீல	இ. அவக்காலெவ்வை	8 1 17
1708 5283	பணக்காடு	நா. சிலையம்பலம்	49 3 0
2 G	திருக்கோவீல	உ. சி. அகமதுலெவ்வையும் மறு பேரும்	14 0 13
1464 3735	கருக்கொட்டித்தீவு	வை. டி. ஆ. சுப்பாத்திப்பிள்ளை	9 2 10
" 3748	டெடி	இ. பொ. த. மீராலெவ்வைப் போடி	4 0 19
1062 1021	கோளால்ல	மு. மாணிக்கன்	1 1 27
1174 2126 & 2127	டெடி	வை. மாரிமுத்து	0 2 8
2568 76950	பணக்காடு	மு. ஆளவாப்போடியும் மறு பேரும்	2 3 8
		மு. வெ. உ. உதமாலெவ்வை	21 0 12

படத்து நொம்பர்.	இல:	சூழிச்சீ.	வாயிதா கட்டத்தவறின பெயர்.	விபாம்.	விசாலம். அ. மு. ப.
1231	2732	பொத்தலை	பாணகைப்பற்று. க. ப. பெ. த. சாய்வுத்தமபியும் மறுபேரும்	வேளாண்மைப் பூமி	12 3 19
2288	{ 75708 & 75709 }	லவகலை	ஜே. பிறவண்துரை	ஓடி	116 0 0
2677	77344	மூலாவெளி	கீந்தனைப்பற்று. விங்காபோரு	தோட்டப்பூமி	0 0 24
2716	77799	கஜிர்வெளி	கோறளைப்பற்று. க. பெ. த. ஆறுமுகம்	ஓடி	2 0 32
2656	77286	வந்தாறுமலை	ஏறுஜூர்பற்று. சி. ஆ. செய்யதுஇஸ்மாயில மண்முனைப்பற்று.	ஓடி	17 1 28
2690	{ 77425 to 77427 }	தாளங்குடா	அ. முகமமதுசாலை	ஓடி	0 2 39
2503	76716	மண்டுக்கொட்டை முனை	போரதிவுப்பற்று. அ. அ. கணபதியான கரைவாசுப்பற்று.	ஓடி	0 3 1
857	{ 10318 & 10319 }	நாயாப்பட்டய முனை	ச. சிணைத்தமபிவனனிமை	ஓடி	3 3 11
"	{ 10340, 10341 & 10343 }	ஓடி	செ. கணபதிப்பிள்ளைவனனிமை	ஓடி	3 3 31

சூழிப்பு—தரிப்புவினை ஏக்கரொன்றுக்கு 10 ரூபாய் தொகை 15 ரூபாய் வரைக்கும்.

இக்காணிகளைப்பற்றிய மேலதனைமான் விளமடரங்கனையும் விற்பனைகளைப்பற்றியும் மட்டக் கணப்பு அரசாட்சி ஏசன்றுத்தரையவர்களிடம் வினாக்கள் அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டணயிப்படி,
டபிள்யூ. ற். தேய்லர்,
இராசாங்க விக்கிரினை வேலை பாப்பவர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

THE sale and settlement of the land lots in preliminary plans Nos. 884, 934, 1,043, 1,963, 1,418, 1,062, 501, 755, 662, 784, 634, 1,622, 1,088, and 1,409 fixed to be taken up at Makandura on September 18, 1901, and the sale and settlement of the land lots in preliminary plan No. 1,598 fixed to be taken up at Kuliyaipitiya on September 23, 1901, will not be held by the Government Agent, North-Western Province, on the above dates, but on September 10 and 13, 1901, respectively, at the respective places.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,504, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 3, 1901.

ON Wednesday, October 9, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent		Upset Price per Acre. Rs.
				A.	R. P.	
7296	Madirankulam	Crown	Jungle	13	3 26	30
7302	Do.	do.	do.	7	3 16	30
E 473	Migodawela	Kiriya and others	Pond	0	2 4	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,504, N.W. P.

වම 1901 ක්වු අගෝස්තු මස 3 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදීය.

වම දිසාවේ හලාවත දිස්ත්‍රික්කේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1901 ක්වු මක්කෝම්බු මස 9 වෙනි දින දවල් 1 පැයට හලාවත කවච්චියේදී වෙන්දේසිකර විකුණනව ගෝ මේරනට යෙදෙනවා ඇත.

වම දිසාවේ හලාවත දිස්ත්‍රික්කේ පිටිගල්කෝරලේ උතුරු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 7ක් සිතියම 1,387.

නො.	ගම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
7296	මදිරන්කුලම්	මවුත්ත	කැලුව	13 3 26	30
7302	එම	එම	එම	7 3 16	30
සිතියම 1,125.					
E 473	ඉනිගොඩවෙල	කිරිසා සහ තවත් අය	පොකුන	0 2 4	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශර්පනරුලුපත්කරුන්ගේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැන කාරණා වම දිසාවේ හලාවත උපළුපත්කරුන්ගේගෙන්ද දැනගනව පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානවතක්කේගේ ආඥාවලෙස,

ඩබ්ලිවු. ටී. ටේලර්,
වැඩබලන මහසෙනසුනාධිපතිවරයා.

No. 1,505, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 3, 1901.

ON Thursday, October 10, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 1,635.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
8420	Erunwala	Crown	Deniya	1	2 20	15
V 699	Erunwala and Kumarakattuwa	Bantulahami and others	do.	8	0 26	15
8423	Kumarakattuwa	Crown	Chena	24	0 19	25
8424	Do.	do.	Jungle	3	3 3	30
8426	Do.	do.	do.	5	1 14	30
Preliminary plan 1,533.						
8029	Ihala Palugaswewa	Crown	Jungle	7	2 12	40
Preliminary plan 2,258.						
10827	Ihala Palugaswewa	Crown	Chena	1	1 34	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,505, N.W. P.

වම 1901 ක්වු අගෝස්තු මස 3 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදීය.

වම දිසාවේ හලාවත දිස්ත්‍රික්කේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1901 ක්වු මක්කෝම්බු මස 10 වෙනි දින දවල් 1 කේ පැයට හලාවත කවච්චියේදී වෙන්දේසිකර විකුණනව ගෝ මේරනට යෙදෙනවා ඇත.

වම දිසාවේ හලාවත දිස්ත්‍රික්කේ පිටිගල්කෝරලේ උතුරු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 7ක් සිතියම 1,635.

නො.	ගම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
8420	එරුන්වල	මවුත්ත	දෙකිය	1 2 20	15
V 699	එම සහ කුමාරකවුටුව	මන්දුප්පාම් සහ තවත්	එම	8 0 26	15
8423	කුමාරකවුටුව	මවුත්ත	සේන	24 0 19	25
8424	එම	එම	කැලුව	3 3 3	30
8426	එම	එම	එම	5 1 14	30
සිතියම 1,533.					
8029	ඉහලපඵගස්වැව	මවුත්ත	එම	7 2 12	40
සිතියම 2,258.					
10827	එම	මවුත්ත	සේන	1 1 34	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශර්පනරුලුපත්කරුන්ගේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ කාරණා වම දිසාවේ හලාවත උපළුපත්කරුන්ගේගෙන්ද දැනගනව පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානවතක්කේගේ ආඥාවලෙස,

ඩබ්ලිවු. ටී. ටේලර්,
වැඩබලන මහසෙනසුනාධිපතිවරයා.

No. 1,506, N.W. P.

Colonial Secretary's Office, Colombo, August 6, 1901.

ON Friday, September 27, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Table with columns: Lot, Village, Name of Land, Description, Extent (A. R. P.), Upset Price per Acre (Rs.).

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command, W. T. TAYLOR, Acting Colonial Secretary.

No. 1,506, N.W. P.

මෙහි 1901 ක්‍රි. අගෝස්තු මස 6 වෙනි දින කොළඹ මහජනකාරීස්ථානයේදී අලුත් කර ගැනීමට තෝරාගෙන ඇත.

මෙහි අලුත් කර ගැනීමට තෝරාගෙන ඇති ප්‍රදේශය වන්නේ මෙහි පහත සඳහන් වන ආශ්‍රිත භූමි ආණ්ඩු කමිටිවලින් වෙන්වී ප්‍රකාරයට මිනිසුන් 1901 ක්‍රි. සැප්තැම්බර් මස 27 වෙනි දිනට සිකුරු දවල් 1 වන කුරුණෑගල කමිටිවලින් වෙන්වී සිටින භූමි ආණ්ඩු කමිටිවලට පැවරුණු ප්‍රදේශයකි.

වැඩිදුරටත් තොරතුරු සඳහා වූ විස්තර කොටසක් සිටින්නන්ට කිවහොත් මිනිසුන් 83 සිටින මිනිසුන් 12.

Table with columns: කො. (No.), ගම (Village), භූමි කමි. (Name of Land), අයදුම (Description), මහ. යක මිල. (Extent), අක්කර (Acres), රු. (Rupees).

මෙම භූමි ආණ්ඩු කමිටිවලින් වෙන්වී ප්‍රකාරයට මිනිසුන් 1901 ක්‍රි. සැප්තැම්බර් මස 27 වෙනි දිනට සිකුරු දවල් 1 වන කුරුණෑගල කමිටිවලින් වෙන්වී සිටින භූමි ආණ්ඩු කමිටිවලට පැවරුණු ප්‍රදේශයකි.

ගරුකර ආණ්ඩුකාර. උතුරු මහජනකාරීස්ථානයේදී, ඩබ්ලිව්. ඩී. ජේෂ්වරත්න, වැඩබලන මහජනකාරීස්ථානයේදී.

No. 1,507, N.W. P.

Colonial Secretary's Office, Colombo, August 12, 1901.

ON Tuesday, September 24, 1901, and following days, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-seven allotments of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Table with columns: Lot, Village, Name of Claimant, Description, Extent (A. R. P.), Upset Price per Acre (Rs.).

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
D 471	Punawitiya	Pinhami	Garden	0	2 21	50
E 471	Do.	Wannihami Arachchi	do.	0	2 38	50
F 471	Do.	Mudiuralage Ranhami	do.	1	0 33	50
G 471	Do.	Kirihami Vederala	do.	1	0 10	50
H 471	Do.	The villagers	do.	0	1 39	50
I 471	Do.	Wannihami Arachchi	Field	3	1 3	30
J 471	Do.	Kirihami Vederala	Garden	2	0 0	50
K 471	Do.	do.	Field	0	2 24	30
L 471 1/4	Do.	Crown	Chena	10	2 32	10
L 471 1/4	Do.	do.	do.	10	1 0	10
L 471 3/4	Do.	do.	Cocoanut garden	0	1 33	50
S 470 1/4	Do.	do.	Garden	3	0 0	50
S 470 1/4	Do.	do.	do.	0	2 25	50
T 470 1/4	Mayidewawa	do.	Chena	15	0 12	10
T 470 3/4	Do.	do.	do.	10	2 0	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,507, N.W. P.

වර්ෂ 1901 ජූලි අගෝස්තු මස 12 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ නියෝගයක් මගින් සලකා බැලීමට පත්වූ ඉඩම්

විෂයයේ පුත්තලමේ ප්‍රධාන ප්‍රකාශනවලට වර්ෂ 1901 ජූලි සැප්තැම්බර් මස 24 වෙනිදිනට අගතරුවාදා 1 වන සහ 2 වන කම දවස්වලට පුත්තලමේ කමිටුවේ වෙබ්දෙසිකර විකුණීමට හෝ මේරීමකරනට යොදා ගත හැකි බවට තීරණය වූයේය.

වර්ෂ 1901 ජූලි අගෝස්තු මස 12 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ නියෝගයක් මගින් සලකා බැලීමට පත්වූ ඉඩම්

පිටියම 1,396.

නො.	කම.	අයිතියක් කියවන.	අන්දම.	මහස.	අක්කර ගණ මිල.
7322	කන්ඩකොඩුවාව	—	කවුකැලේ	6 0 39	10
පිටියම 1,124.					
T 470	එම	ගම්බු	ගේන	42 2 9	10
T 470 1/4	එම	එම	එම	18 3 35	10
U 470	එම	එම	කුඹුර	20 2 9	10
V 470	එම	ගන්ධකොරුපියා	කෙසෙල්ගස්	0 1 33	20
W 470	එම	සුදකා	එම	0 2 10	20
X 470	එම	මිටියා	එම	0 2 11	20
Y 470	එම	සු. සු. රත්තා	එම	0 3 8	20
Z 470	එම	ගම්බු	වත්ත	0 2 23	50
A 471	පුනම්බිය	ඇම්. රත්තාමි සහ නවත්	කුඹුර	26 1 0	30
B 471	එම	පිත්තාමි ලියනරල	පොල්වත්ත	1 3 2	50
C 471	එම	අවසදකාමි	වත්ත	1 1 34	50
D 471	එම	පිත්තාමි	එම	0 2 21	50
E 471	එම	වත්තාමි ආරම්භ	එම	0 2 38	50
F 471	එම	බුද්ධාරලගේ රත්තාමි	එම	1 0 33	50
G 471	එම	කිරිතාමි වෙදරල	එම	1 0 10	50
H 471	එම	ගම්බු	එම	0 1 39	50
I 471	එම	වත්තාමි ආරම්භ	කුඹුර	3 1 3	30
J 471	එම	කිරිතාමි වෙදරල	වත්ත	2 0 0	50
K 471	එම	එම	කුඹුර	0 2 24	30
L 471 1/4	එම	ආණ්ඩුව	ගේන	10 2 32	10
L 471 1/4	එම	එම	එම	10 1 0	10
L 471 3/4	එම	එම	පොල්වත්ත	0 1 33	50
S 470 1/4	එම	එම	වත්ත	3 0 0	50
S 470 1/4	එම	එම	එම	0 2 25	50
T 470 1/4	මයිදෙවාව	එම	ගේන	15 0 12	10
T 470 3/4	එම	එම	එම	10 2 0	10

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණ සර්වේසර්ස් කාර්යාලයකින් සොයාගැනීමට හෝ මේරීමකරනට යොදා ගත හැකි බවට තීරණය වූයේය.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආණ්ඩු ලෙස,
බඩ්දේ. ඩී. මේරර්,
වැඩබලන මහසෙනෙවිතුමාගේ වර්ත.
C 5

No. 1,507, N.W. P.

கொலோனியல் சுககிற்றதாரா ஆபிசில்,
கொழும்பு, 1901 ம (வரு) ஆவணிமீ 12 ந் வ.

1901 ம ஆண்டு பிரட்டாசிமாதம் 24 ந் திகதியும் பின்வரும் நாள்களிலும் செவ்வாய்க்கிழமை 1 மணிக்கு புத்தளம் தண்ட ஆபிசில் வடமேன மாகாணத்து உதவி சுவர்ணமேந்து ஏசனறவாகளால் இதனடியிற் சொல்லப்படடிருக்கிற முடிசுகுரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருசுதப பிரசாரம் ஏலத்திற்குறி விற்கப்படும அல்லது முடித்துக்கொள்ளப்படும்.

27 காணித்துணடுகளை, வடமேன மாகாணத்து புத்தளம் டிஸ்திரிக்டின் புத்தளமபற்று பகுதியிலிருக்கின்றது.

பினான இலககம் 1,396.

நிதானித்த விசுவ
ஏக்க ரொன்
றுக்கு.

இல.	குறிச்சி.	உரித்தாளியின் பெயர்.	விபரம்.	விசாலம். அ. மு. ப.	றுக்கு.
7322	கண்டத்தொடவாய்	—	பத்தைக்காடு	6 0 39	10
பினான இலககம் 1,124.					
T 470	மைலவெவ	கிராமத்தார்	சேனை	42 2 9	10
T 470 ¹ / ₂	செடி	செடி	சேனை	18 3 35	10
U 470	செடி	செடி	வயல	20 2 9	10
V 470	செடி	கனித்தாயக்கோவிசா	வாழைமரம்	0 1 33	20
W 470	செடி	சத்தெனா	செடி	0 2 10	20
X 470	செடி	மிற்றியா	செடி	0 2 11	20
Y 470	செடி	சுயரென்கா	செடி	0 3 8	20
Z 470	செடி	கிராமத்தார்	தோட்டம்	0 2 23	50
A 471	புனவீற்றிய	எம். ரங்கியியும் மற்றவர்க.			
		ஞம	வயல	26 1 0	30
B 471	செடி	பிங்குமி வியனரால்	தென்னங்கண்டுகள்	1 3 2	50
C 471	செடி	அவுசத்தூமி	தோட்டம்	1 1 34	50
D 471	செடி	பிங்குமி	செடி	0 2 21	50
E 471	செடி	வணனிசூமிசூராட்சி	செடி	0 2 38	50
F 471	செடி	முதியரானகோங்குமி	செடி	1 0 33	50
G 471	செடி	கிரிசூமிவெதராள	செடி	1 0 10	50
H 471	செடி	கிராமத்தார்	செடி	0 1 39	50
I 471	செடி	வணனிசூமி சூராட்சி	வயல	3 1 3	30
J 471	செடி	கிரிசூமி வெதராள	தோட்டம்	2 0 0	50
K 471	செடி	செடி	வயல	0 2 24	30
L 471 ¹ / ₂	செடி	அரசாட்சி	சேனை	10 2 32	10
L 471 ¹ / ₂	செடி	செடி	சேனை	10 1 0	10
L 471 ¹ / ₂	செடி	செடி	தென்னத்தோட்டம்	0 1 33	50
S 470 ¹ / ₂	செடி	செடி	தோட்டம்	3 0 0	50
S 470 ¹ / ₂	செடி	செடி	செடி	0 2 25	50
T 470 ¹ / ₂	மைலவெவ	செடி	சேனை	15 0 12	10
T 470 ¹ / ₂	செடி	செடி	சேனை	10 2 0	10

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விளம்பரங்களை சேர்வையா ஜெனறலிடமும விற்பணவின கொந்திக்களைப்பற்றி புத்தளம் உதவி ஏசனறுத்துணா அவர்களிடமும வினாவு அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

டபிள்யூ. ற்நீ. தேயிலர்,
இராசாங்க விதிதரின வேலைபாப்பவா.

No. 1,508, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 12, 1901.

ON Wednesday, October 16, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Preliminary plan 2,213. Village—Omaragolla. Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
E 1127	Mukalanyayehena	Crown	Forest	0 2 26	20
Village—Palliyadde					
L 1127	Boghamulayaye	Crown	Forest	5 0 33	20
D 1128	Wellangollehena	do.	Chena	3 0 28	10
E 1128	Do.	do.	do.	4 3 10	10
N 1128	Kotuwelandehena	do.	do.	2 3 32	10
O 1128	Do.	do.	Forest	3 0 14	10
Q 1128	Alawatuyayehena	do.	Chena	1 0 32	10
10771	Makulmadewatta	do.	Old garden	2 0 7	30
10774	Kuratiyemukalana	do.	Forest	11 0 5	25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
		Preliminary plan 2,379. Village—Henagedara.			
Y 1166	Hokkijalandehena <i>alias</i> Keta-kalagahamulahena	Hajjilebbe and others	Chena	0 3 24	10
Z 1166	Hokkijalandehena	do.	do.	1 2 34	10
10974	Do.	Crown	do.	3 1 14	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,508, N.W. P.

වසම 1901 ස්වල් අනෙක්කු මස 12 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයේ සකස්කොටුවේදීය.

වසම දිනාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වසම 1901 ස්වල් ඔක්තෝබර් මස 16 වෙනි දිනට බදු දැමූ 1ව කුරුණෑගල කවරේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසම දිනාවේ කුරුණෑගල පලාතේ හිරිපාලගත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 12යි. සිතියම 2,213. අයිතම නිසන්තා—ආණ්ඩුව.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. ර. ප.	අක්කර යක මිල. රු.
E 1127	බිමානගොල්ල	මුකලන්සායේසේන	මුකලාන	0 2 26	20
L 1127	පාලියද්ද	බෝගනමුලසාය	එම	5 0 33	20
D 1128	එම	වේලන්ගොල්ලේසේන	සේන	3 0 28	10
E 1128	එම	එම	එම	4 3 10	10
N 1128	එම	කටුවේලන්දේසේන	එම	2 3 32	10
O 1128	එම	එම	මුකලාන	3 0 14	10
Q 1128	එම	අලවතුසායේසේන	සේන	1 0 32	10
10771	එම	මකල්මඩේවන්ත	වන්ත	2 0 7	30
10774	එම	කුරුවිසේමුකලාන	මුකලාන	11 0 5	25

කො.	ගම.	අයිතම නිසන්තා—	අන්දම.	මහත. අ. ර. ප.	අක්කර යක මිල. රු.
Y 1166	සේනේකෙදර	අයිතම නිසන්තා—නජ්ජලබිමේ සහ තවත් අය. කොත්තිස්ථලන්දේසේන හෝ කොත් කැටිකැලගමුලසේන	සේන	0 3 24	10
Z 1166	එම	කොත්තිස්ථලන්දේසේන	එම	1 2 34	10
10974	එම	අයිතම නිසන්තා—ආණ්ඩුව. කොත්තිස්ථලන්දේසේන	එම	3 1 14	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජන්තාධිපතියාගේ දැනුමෙන්, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසම දිනාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාගේ දැනුමෙන් ප්‍රච්චිත.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,
බිම්ලේ. ටී. වේලර්,
වැඩබලන මහසෙනෙකාරිස් මමිය.

No. 1,509, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 12, 1901.

ON Tuesday, September 24, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portion of Crown Land, on terms authorized by Government.

An allotment of land situated in the Demala hatpattu division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 547.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
3854	Mahanswewa	Crown	Field and chena	9 3 28	10

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,511, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, August 12, 1901.

ON Monday, October 21, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Marawila Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Pitigal korale south division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 549.						
9216	Talwila	Crown	Sandy water and low jungle	8	2 10	40
9217	Do.	do.	do.	7	2 6	40
9218	Do.	do.	do.	7	1 9	40
9219	Do.	do.	do.	6	0 32	40
9220	Do.	do.	do.	5	2 23	40
9221	Do.	do.	do.	5	1 20	40
9222	Do.	do.	do.	5	0 38	40
9223	Do.	do.	do.	4	3 33	40
9224	Do.	do.	do.	4	3 23	40
9225	Do.	do.	do.	5	0 8	40
9226	Do.	do.	Sandy water, low jungle, and cocoanut plantation	12	3 28	50
Preliminary plan 2,170.						
B 1086	Dunkannawa	Migel Appuhami	Forest	0	2 37	30
C 1086	Do.	do.	Land fit for paddy	1	3 37	15
D 1086	Do.	Crown and Jeronis Peris	Cocoanut garden	1	1 14	75
E 1086	Do.	Migel Appuhami	Land fit for paddy	4	1 18	15
Preliminary plan 2,150.						
Q 1083	Dunkannawa	Muttugalpedige Petta	Cocoanut garden	3	3 30	20
T 1083	Do.	Rakatpedige Nanhenda	do.	3	1 24	20
U 1083	Do.	M. P. Petta and others	Chena	5	3 26	20
V 1083	Do.	do.	do.	2	0 36	20
W 1083	Do.	Ranhotpedige Sadige Hapuwa	Field	0	1 39	15
X 1083	Do.	Muttugalpedige Battiyie	Cocoanut garden	0	2 25	—*
Y 1083	Do.	do.	do.	0	0 28	50
Preliminary plan 2,147.						
10569	Hinagare	Crown	Chena	0	2 24	30
10570	Do.	do.	do.	0	1 30	30
10571	Do.	do.	do.	0	2 7	30
10572	Do.	do.	do.	0	0 37	30
10573	Do.	do.	do.	0	2 20	30
10574	Do.	do.	do.	0	1 29	30
10575	Do.	do.	do.	1	0 5	30
10576	Do.	do.	do.	0	3 31	30
10577	Do.	do.	do.	7	1 34	30
Preliminary plan 1,380.						
X 634	Kokkawila	N. S. de Mel	Garden	1	2 1	50
Y 634	Do.	do.	do.	3	3 30	50
Z 634	Do.	do.	do.	9	0 30	50
Preliminary plan 1,540.						
C 650	Paluwelgala	M. Koranelis Appu and others	Garden	1	1 28	—*
D 650	Do.	A. Mudalige Kirihami	do.	1	3 4	15
F 650	Do.	Thenis Appu and another	do.	0	1 0	—*
G 650	Do.	J. Juse Fernando	do.	0	2 10	—*

* Certificate of quiet possession.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,511, N.W. P.

විෂි 1901 ක්වු අගෝස්තු මස 12 වෙනි දින කොළඹ
මහසෙනෙකාරීස්ථානයන්සේසේ කන්තෝරුවේදී.

විෂි දිසාවේ හලාවන උපස්ථානකරුන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1901 ක්වු ඔක්තෝබර් මස 21 වෙනි දින ක්වු සඳහන් එකට හලාවන කවිවේදී වෙන් දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

විෂි දිසාවේ හලාවන පලාතේ පිටිගල්කෝරලේ දකුණු කොට්ඨාසයේ පිහිටාතිබෙන විෂිකරුබේදී 30ක්.
සිතියම 549.

කො.	ගම.	අයිතිකම් කීයන්තා.	අත්දම.	මහත.	අත්කර යන මිල.	
				අ. රු. ප.	රු.	
9216	තල්විල	සරසන්තක	වැලිවුඩු බිම, ලදකැලේ	8	2 10	40
9217	එම	එම	එම	7	2 6	40
9218	එම	එම	එම	7	1 9	40
9219	එම	එම	එම	6	0 32	40
9220	එම	එම	එම	5	2 23	40
9221	එම	එම	එම	5	1 20	40
9222	එම	එම	එම	5	0 38	40
9223	එම	එම	එම	4	3 33	40
9224	එම	එම	එම	4	2 23	40

කො.	ගම.	අයිතියම කිසිවක.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
9225	කල්විල	රජසත්තක	වැලිමුලු බිම, ලදකැලේ	5 0 8	40
9226	එම	එම	එම	12 3 28	50
සිතියම 2,170.					
B 1086	දුන්ගන්නාව	මිගෙල් අප්පුහාමි	මුකලාන	0 2 37	30
C 1086	එම	එම	මඩ මිගොසිනැනටි සැමග්	1 3 37	15
D 1086	එම	රජසත්තක සහ කොරෝනිස් පිරිස්	පොල්වත්ත	1 1 14	75
E 1086	එම	මිගෙල් අප්පුහාමි	මිගොසිනැනටි සැමගෙහ ඉඩම	4 1 18	15
සිතියම 2,150.					
S 1083	එම	මුතුගල්පෙහිගේ පෙන්නා	පොල්වත්ත	3 3 30	20
T 1083	එම	රත්කොත්පෙහිගේ නන්කොදා	එම	3 1 24	20
U 1083	එම	ම. පෙන්නා සහ නවත්	ගේන	5 3 26	20
V 1083	එම	එම	එම	2 0 36	20
W 1083	එම	රත්කොත්පෙහිගේ සදිස්සපුටා	කුඹුර	0 1 39	15
X 1083	එම	මුතුගල්පෙහිගේ බිවිසිසා	පොල්වත්ත	0 2 25	—°
Y 1083	එම	එම	එම	0 0 28	50
සිතියම 2,147.					
10569	සිත්දගාර	රජසත්තක	ගේන	0 2 24	30
10570	එම	එම	එම	0 1 30	30
10571	එම	එම	එම	0 2 7	30
10572	එම	එම	එම	0 0 37	30
10573	එම	එම	එම	0 2 20	30
10574	එම	එම	එම	0 1 29	30
10575	එම	එම	එම	1 0 5	30
10576	එම	එම	එම	0 3 31	30
10577	එම	එම	එම	7 1 34	36
X 634	කොකානාවිල	ඇන්. ඇස්. ද මැල්	වත්ත	1 2 1	50
Y 634	එම	එම	එම	3 3 30	50
Z 634	එම	එම	එම	9 0 30	50
සිතියම 1,540.					
C 650	පඵවැල්ගාල	ඇම්. කැරලිස්අප්පු සහ නවත්	වත්ත	1 1 28	—°
D 650	එම	එ. මුදලිගේ කිරිකාමි	එම	1 3 4	15
F 650	එම	කේනිස්අප්පු සහ නවත්	එම	0 1 0	—°
Q 650	එම	ජේ. ජයේ පුතාන්ද	එම	0 2 10	—°

* නිරවුල් ඔප්පුවක් දීම පිණිස.
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍ය උත්තරානන්තෙහෙයද, පිස්නිමේ කොන්දෙසි ගැණ හලාවන උපළුපත්කරුන්ගේගෙහෙයද ලබාගත හැක.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වහස්සේගේ ආඥාවලෙස,
ඩබ්ලිව්. පී. වෙලුරි,
වැඩබලන මහසෙසුකාරිස් වමිස.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 403, P. OF U. Colonial Secretary's Office, Colombo, August 3, 1901.

ON Wednesday, September 11, 1901, at 12 noon, the Government Agent for the Province of Uva will put up for sale or settlement, at Urumiya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-five allotments of land situated in the Bintenna division of the Badulla District of the Province of Uva.

Preliminary plan 1,943. Village—Pangaragammana.

Lot.	Name of Applicant.	Description.	Extent. A. R. P.
6167	For general sale	Owita and forest	6 0 5
6169	Do.	Paddy field	1 0 16
6171	Do.	do.	2 0 28
6176	Do.	Forest	10 2 0
6178	Do.	do.	6 0 7
6186	Do.	do.	0 2 26
6187	Do.	do.	0 2 26
6196	Do.	Open land, few trees	1 2 1

Lot.	Name of Applicant.	Description.	Extent. A. R. P.
6197	For general sale	Forest	1 3 31
6198	Do.	do.	6 3 12
6199	Do.	do.	17 2 36
6200	Do.	do.	7 0 0
6203	Do.	do.	8 0 20
6221	Do.	Open land	1 2 24
6222	Do.	do.	0 2 28
6223	Do.	do.	2 0 35
6224	Do.	do.	1 0 12
6225	Do.	do.	1 0 18
6226	Do.	do.	1 2 12
6227	Do.	do.	1 2 21
6228	Do.	do.	1 1 35
6229	Do.	do.	0 3 7
6230	Do.	do.	0 3 11
6231	Do.	do.	1 0 33
6232	Do.	do.	0 3 21
6233	Do.	do.	0 1 38
6234	Do.	do.	0 3 28
6235	Do.	do.	1 1 27
6236	Do.	Forest	6 2 30
6237	Do.	Open land	3 0 38

Lot.	Name of Applicant.	Description.	Extent.			කො. විකිනීමට	ඉල්ලුම්කාරයා	අත්දම	මහක. අ. රු. ප.
			A.	R.	P.				
6238	For general sale	Open land	1	2	12	6169	එම	1 0 16	
6239	Do.	do.	1	3	8	6171	එම	2 0 28	
6240	Do.	do.	1	2	14	6176	එම	10 2 0	
6241	Do.	do.	1	0	32	6178	එම	6 0 7	
6242	Do.	do.	1	0	20	6186	එම	0 2 26	
6243	Do.	do.	1	2	15	6187	එම	0 2 26	
6244	Do.	do.	1	2	14	6196	එම		
6245	Do.	do.	2	0	12	6197	එම	1 2 1	
6246	Do.	do.	1	3	17	6198	එම	1 3 31	
6247	Do.	do.	2	0	29	6199	එම	6 3 12	
6248	Do.	do.	1	2	14	6200	එම	17 2 36	
6249	Do.	do.	0	3	16	6203	එම	7 0 0	
6250	Do.	do.	1	2	20	6221	එම	8 0 20	
6251	Do.	do.	1	0	15	6222	එම	1 2 24	
6252	Do.	do.	1	0	35	6223	එම	0 2 28	
6253	Do.	do.	1	2	17	6224	එම	2 0 35	
6254	Do.	do.	1	0	6	6225	එම	1 0 12	
6255	Do.	Water hole and swamp	0	2	6	6226	එම	1 0 18	
6256	Do.	do.	0	2	33	6227	එම	1 2 12	
6257	Do.	Open land	1	2	10	6228	එම	1 2 21	
6258	Do.	do.	1	3	37	6229	එම	1 1 35	
6259	Do.	do.	2	2	9	6230	එම	0 3 7	
6260	Do.	do.	1	2	12	6231	එම	0 3 11	
6261	Do.	do.	1	2	16	6232	එම	1 0 33	
6262	Do.	do.	1	2	17	6233	එම	0 3 21	
6263	Do.	do.	1	1	4	6234	එම	0 1 38	
6264	Do.	do.	1	1	37	6235	එම	0 3 28	
6265	Do.	do.	1	2	26	6236	එම	1 1 27	
6266	Do.	do.	2	0	28				
6267	Do.	do.	2	0	30				
6268	Do.	do.	1	3	17				
6269	Do.	do.	1	3	13				
6270	Do.	do.	2	2	22				
6271	Do.	do.	1	0	27				
N 163	Do.	Paddy field	0	3	5	6237	එම	6 2 30	
P 163	Do.	do.	1	1	24	6238	එම	3 0 38	
Q 163	Do.	do.	0	3	24	6239	එම	1 2 12	
R 163	Do.	do.	0	2	32	6240	එම	1 3 8	
S 163	Do.	do.	1	3	0	6241	එම	1 2 14	
T 163	Do.	do.	0	3	28	6242	එම	1 0 32	
U 163	Do.	do.	1	2	16	6243	එම	1 0 20	
V 163	Do.	do.	1	2	28	6244	එම	1 2 15	
W 163	Do.	do.	0	2	23	6246	එම	1 2 14	
X 163	Do.	do.	0	2	23	6247	එම	2 0 12	
Y 163	Do.	do.	1	2	1	6248	එම	1 3 17	
Z 163	Do.	do.	1	1	22	6249	එම	2 0 29	
A 164	Do.	do.	2	0	13	6250	එම	1 2 14	
B 164	Do.	do.	1	3	36	6251	එම	0 3 16	
C 164	Do.	do.	1	0	12	6252	එම	1 2 20	
D 164	Do.	do.	0	2	31	6253	එම	1 0 15	
E 164	Do.	do.	1	2	6	6254	එම	1 0 35	
F 164	Do.	do.	2	0	5	6255	එම	1 2 17	
G 164	Do.	do.	2	0	39	6256	එම	1 0 6	
H 164	Do.	do.	0	2	15	6257	එම	2 0 6	
I 164	Do.	do.	1	3	37	6258	එම	0 2 33	

Upset price.—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 403, P. OF U. වසි 1901 ක්වු අතෝස්කු මස 3 වෙනි දින කොළඹ මහලෙකු කාරිස් උත්සාහයේ කන් තෝරුවේදී.

උව දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයේ විසිනි මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සත්කක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වසි 1901 ක්වු සැප්තැම්බ් මස 11 වෙනි දිනවු විදුද දවල් 12ව උරු නියෝදි වෙන්දේසිකර විකුණනට යොහොත් මේර වට යෙදෙනවා ඇත.

උව දිසාවේ බදු පලයෙන් විත්තැන්ක කොමිසාස යේ පිහිටා තිබෙන විමකැබෙලි 85.

සිතියම 1,943. ගම්—අත්තරගම්මක. මහක.

කො. ඉල්ලුම්කාරයා. අත්දම. අ. රු. ප. 6167 විකිනීමට මිම්ම සහ කැලේ 6 0 5 T 163 එම

නො.	ඉල්ළුමිකාරයා	අන්දම	මහක.		නො.	ඉල්ළුමිකාරයා.	අන්දම.	මහක.	
			අ. රු. ප.	රු.				අ. රු. ප.	රු.
U 163	මිකිනිවට	කුඹුර	1	2 16	H 164	මිකිනිවට	කුඹුර	0	2 15
V 163	එම	එම	1	2 28	I 164	එම	එම	1	3 37
W 163	එම	එම	0	2 23	මේ ඉඩම් අක්කරයක් රුපියල් 10 ගානේ විකුණනු ලැබේ.				
X 163	එම	එම	0	2 23	මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්ස්වලට දන්වා තිබේ. විකිනීමේ කොන්දේසි ගැණ උචිත දිනෙහි ආණ්ඩුවේ ඒජන්ත උත්තරායන්ගේ අනුමැතියෙන් විකිනීම.				
Y 163	එම	එම	1	2 1	ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආණ්ඩු ලෙස, ඩබ්ල්ග්. ටී. ටේලර්, වැඩබලන මහසෙනෙහි මහත්මයාණන් විසින්.				
Z 163	එම	එම	1	1 22					
A 164	එම	එම	2	0 13					
B 164	එම	එම	1	3 36					
C 164	එම	එම	1	0 12					
D 164	එම	එම	0	2 31					
E 164	එම	එම	1	2 6					
F 164	එම	එම	2	0 5					
G 164	එම	එම	2	0 39					

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 367, P. OF S.

Colonial Secretary's Office,
Colombo, August 8, 1901.

ON Monday, September 30, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 664. Village—Hidellena.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
4	Dehipahalayayehena	Crown	Chena	9	2 8	15
10	Delgahawattehena	do.	do.	0	2 14	20
11	Kohiladeniyalanda	do.	Deniya	8	0 30	15
22	Puwakgahahena	do.	Chena	3	1 38	15
23	Batahenalanda	do.	do.	12	0 0	15
24	Bandarahena	do.	do.	7	3 23	25
25	Koratuwehena	do.	do.	5	0 19	15
42	Batahena	do.	do.	0	3 17	15
63	Kanuketiyagodella	do.	Jungle (godella)	0	2 5	10
69	Goluwilaihaladeniya	do.	Deniya	4	0 0	10
94	Digallenadeniya	do.	do.	2	3 28	10
95	Do.	do.	do.	2	3 30	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 367, P. OF S.

විකි 1901 ක්වු අගෝස්තු මස 8 වෙනි දින කොළඹ මහසෙනෙහි මහත්මයාණන්ගේ කන්කෝරුවේදී.

සබරගමු දිසාවේ ඒජන්ත උත්තරායන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිශ්චිත වල ප්‍රකාරයට විකි 1901 ක්වු සැප්තැම්බර් මස 30 වෙනි දිනවූ සදද පස්වරු එකට රත්නපුරේ කවිචේරියේදී වෙන්දේසි කර විකුණනු ලැබේ.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කුරුවිටෙකෝරලේ උඩපත්තුවේ පිහිටා තිබෙන සම්කැබලි.

සිතියම 664. ගම—හිදල්ලන.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීහත්තා.	අන්දම.	මහක.		අක්කර ගන මිල.
				අ. රු. ප.	රු.	
4	දෙහිපහලායගේ ගේන	ආණ්ඩුව	ගේන	9	2 8	15
10	දෙල්ගහවත්තේ ගේන	එම	එම	0	2 14	20
11	කොකිලදෙහිගේ ලන්ද	එම	දෙහිය	8	0 30	15
22	පුවක්කහගේන	එම	ගේන	3	1 38	15
23	බවගේන ලන්ද	එම	එම	12	0 0	15
24	බත්ඛාරගේන	එම	එම	7	3 23	25
25	කොරවුවේ ගේන	එම	එම	5	0 19	15
42	බවගේන	එම	ගේන	0	3 17	15
63	කනුකැවිගේ ගොඩැල්ල	එම	ලද ඉඩම, ගොඩැල්ල	0	2 5	10
69	ගොඵ්වැවිල ඉහලදෙහිය	එම	දෙහිය	4	0 0	10
94	දිගල්ලෙන දෙහිය	එම	එම	2	3 28	10
95	එම	එම	එම	2	3 30	10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා විචිත්තයට දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නාමාලයෙන්, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සපරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරායන්ගේ අනුමැතියෙන් විකුණනු ලැබේ.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආණ්ඩු ලෙස,

ඩබ්ල්ග්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙහි මහත්මයාණන් විසින්.

No. 368, P. OF S.

Colonial Secretary's Office,
Colombo, August 13, 1901.

ON Thursday, October 3, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up for sale, at his office in Kegalla, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa. Preliminary plan 729. Village—Walagama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
2179	Murutenwalahena <i>alias</i> Buluwehena	—	Forest (for sale)	66 3 10	35

Further particulars respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 368, P. OF S.

වම් 1901 ක්වු අගෝස්තු මස 13 වෙනි දින කොළඹ මහසෙක්කාරිස්ථානයේ කන්තෝරුවේදී

සබරගමු දිසාවේ කැගලිය දිස්ත්‍රික්කේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම් ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1901 ක්වු මහතෝරුවේදී මස 3 වෙනි දිනවූ බ්‍රහස්පතින්දා දවල් 1 ට කැගලියේ කවච්චේදී වෙන්දේසිකර වතුකන්ට ගෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැගලිය දිස්ත්‍රික්කේ බෙලිගලකෝරළේ පිහිටාතිබෙන බිම්කැබෙලි එකක්. සිතියම 729.

කො.	ඉඩමේ නම.	අන්දම.	මහත.	අක්කර.
2179	වලගම	මුරුකැන්වලගෙන නොහොත් බුඵච්චේන	ඉකලාන (විකිත්ම පිණිස)	66 3 10 35

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේශ්ථිකරුන්ගේ සේවයද, එකිනෙම කොන්දේසි ගැණ කාරණ කැගලියේ උපළුපත්කරුන්ගේ සේවයද දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලට,
ඩබ්ල්. ජී. චෙලරි,
වැඩබලන මහසෙක්කාරිස් වම්හ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the proposed House of Observation, Civil Hospital, Kandy, to wit:—

Preliminary plan 5,013. Village—Deyanawela.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
Q 826	Hapugaspitiya	Tea and cocconut	R. M. Appuhamy	0 1 4

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on August 26, 1901, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, July 26, 1901. H. WACE, Government Agent.

වම් 1876 ක්වු අවුරුද්දේ කොම්මර් පිණිස ආඥාවලට ගත්වෙන වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, එනම්:—මහනුවර සිවිල් ඉස්පිරිතාලට ගෝපකාර තිබෙන ගෝදිසි සාලාවක් සාදන පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම් 1876 ක්වු ඉඩම් ලබාගැනීමේ ආඥාවලට" ගවෙනි කාණ්ඩයේ කරතිබෙන පාහැරිවලට ප්‍රකාරයට කාරණ මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේගේ නිසිආකාර මට අණලැබී තිබේ, එ ඉඩම නම්:—

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියත්තා.	මහත.
Q 826	හපුගස්පිටිය	වේ සහ පොල්	ආර්. ඇම්. අප්පුහාමි	0 1 4

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා ගත්වෙනි වගන්තියේ බිහිකර තිබෙන කැඳවීම මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අප වම් 1901 ක්වු අගෝස්තු මස 26 වෙනිදින පස්වරු දෙකේ කනිසමට මහනුවර කවච්චේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට බිහිවූ සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණ කන් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ කොරතුරුන් කියාසිටින්නට බිහි වීම මෙයින් දැනගත යුතුයි.

වම් 1901 ක්වු ජූලි මස 26 වෙනි දින එච්. චේස්, ආණ්ඩුවේ ඒජන්ත වම්හ.

1876 ம் (ஹெ-த்து) 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின பிரகாரம் கண்டி சீவல் வயித்தியசாலை யிலனுசரிப்பு வீடுகட்டுதற்கு எனனும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொலபபடம காணியை, அஃதாவது:—

பிரதமபட்டதது இலக்கம் 5,013. குறிச்சி—தெய்யன்னவெலை. விசாலம்.
 துண்டு. காணியினது பெயர். விவரம். உரித்தாளியின் பெயர். அ. ஹ. பெ.
 Q 826 கப்புகஸபிற்றியா தேயுந் தென்னையும் ஆர். எம். அப்புசாமி 0 1 4

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஹெ-த்து)க் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரா மூலமாய் 1901 ம் ஆண்டு ஆவணிமாசம் 26 ன் தேதியிலன்று 2 மணிகளுக்கு கண்டி கச்சேரியில் எனமுன்பாக வெளிப்படாத தத்தகளுக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கனையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி,
 1901 ம் (ஹெ) ஆவணி 26 ன் உ.

எச். வேல்,
 அரசாட்சி ஏசண்டி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a metal quarry on the 5th mile, Deltoty road, to wit:—
 Preliminary plan 5,014. Village—Hindagala.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
R 826	Panwallechena	Scrub and rock	T. Lokuapphami	1 0 32

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on September 19, 1901, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
 August 8, 1901.

H. WACE,
 Government Agent.

1876 ன் (ஹெ) 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின பிரகாரம் கண்டி சீவல் வயித்தியசாலை யிலனுசரிப்பு வீடுகட்டுதற்கு எனனும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொலபபடம காணியை, அஃதாவது:—

லா.	பெயர்.	வகை.	அளவு.	உரித்தாளியின் பெயர்.	அ. ர. ப.
R 826	பனவல்லேசனை	சிறுபுதையும பாரையும	5,014 அ—கீடகல்.	டீ. லோகாபுரப்பாமி	1 0 32

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஹெ-த்து)க் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரா மூலமாய் 1901 ம் ஆண்டு புரட்டாசிமாசம் 19 ன் தேதியிலன்று பின்னோரம் 2 மணிகளுக்கு கண்டி கச்சேரியில் எனமுன்பாக வெளிப்படாத தத்தகளுக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கனையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி,
 1901 ம் (ஹெ) ஆவணி 26 ன் உ.

எச். வேல்,
 அரசாட்சி ஏசண்டி.

1876 ம் (ஹெ-த்து) 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின பிரகாரம் கண்டி சீவல் வயித்தியசாலை யிலனுசரிப்பு வீடுகட்டுதற்கு எனனும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொலபபடம காணியை, அஃதாவது:—

பிரதமபட்டதது இலக்கம் 5,014. குறிச்சி—கிந்தகலை.

துண்டு. காணியினது பெயர். விவரம். உரித்தாளியின் பெயர். அ. ஹ. பெ.
 R 826 பனவல்லேசனை சிறுபுதையும பாரையும டீ. லோகாபுரப்பாமி 1 0 32

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஹெ-த்து)க் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரா மூலமாய் 1901 ம் ஆண்டு புரட்டாசிமாசம் 19 ன் தேதியிலன்று பின்னோரம் 2 மணிகளுக்கு கண்டி கச்சேரியில் எனமுன்பாக வெளிப்படாத தத்தகளுக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்கனையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி,
 1901 ம் (ஹெ) ஆவணி 26 ன் உ.


எச். வேல்,
 அரசாட்சி ஏசண்டி.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Peelagawahena and Dehigahaliaddehena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 16th day of November, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Peelagawahena and Dehigahaliaddehena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 12 acres, and shown as lot 121 in cadastral sheet O $\frac{10}{37-45}$ and O $\frac{10}{53-61}$, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances



Scale of 8 Chains to an Inch.

Lot 121 called Peelagawahena and Dehigahaliaddehena, in extent 12A. Or. Or., situate in Beralapanatara village in the Udugaha pattu of Morowak korale.

Sheet Nos. O $\frac{10}{37-45}$ and O $\frac{10}{53-61}$

Surveyor-General's Office,
Colombo, May 1, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

within the period of three months from the date specified in such notice, such land would be deemed the property of Crown and dealt with on account of the Crown (*vide* notice No. 554) :

And whereas Ekanayakage Dasanhami and Ekanayakage Hinhami, both of Ketawala, made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim, I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Galle, June 25, 1901.

W. E. DAVIDSON,
Special Officer.

Description of the Land referred to.

Lot 121 called Peelagawahena and Dehigahaliaddehena, in extent 12A. Or. Or., situate in Beralapanatara village in the Morowak korale of the Matara District, in the Southern Province.


Cadastral sheet Nos. O $\frac{10}{37-45}$ and O $\frac{10}{53-61}$

is bounded as follows: on the north by Nakumburehena claimed by Madurapperumage Huratalhami and others and Tennapitahena claimed by Madurapperumage Huratalhami and others; on the east by lot 121; on the south by the footpath and Ekanayakagedeniya belonging to E Dasanhami and others; on the west by Nakumbure Udaha Malapalawa belonging to Crown.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Peelagawahena and Dehigahaliaddehena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 16th day of November, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Peelagawahena and Dehigahaliaddehena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 12 acres, and shown as lot 121½ in cadastral sheet O $\frac{10}{37-45}$, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances



Scale of 8 Chains to an Inch.

Lot 121½ called Peelagawahena and Dehigahaliaddehena, in extent 12A. OR. OP., situate in Beralapanatara village in the Udugaha pattu of Morowak korale.

Sheet O $\frac{10}{37-45}$.

Surveyor-General's Office,
Colombo, May 1, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 554) :

And whereas Ekanayakage Dasanhami and Ekanayakage Hinhami, both of Ketawala, made claim thereto ; and whereas the said claimants have withdrawn their claim to the said land, I, Walter Edward Davidson, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 25th day of June, 1901, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Galle, June 25, 1901.

W. E. DAVIDSON,
Special Officer.

Description of Land referred to.

Lot 121½ called Peelagawahena and Dehigahaliaddehena, in extent 12A. OR. OP., situate in Beralapanatara village in the Udugaha pattu of Morowak korale.


Sheet O $\frac{10}{37-45}$

is bounded as follows : on the north by Tennapitahena claimed by Madurapperunage Huratalhami, on the east by Dehigahaliaddehena belonging to Attadassa Unnanse, on the south by Dehigahaliaddehena belonging to E. Dassan and others and the footpath, on the west by lot 121.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Wellanahena, Dolehena, Egodahahena, and Millagahahena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 3rd day of August, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Wellanahena, Dolehena, Egodahahena, and Millagahahena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 30 acres and 25 perches.



Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Udugaha pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
28 A	Wellanahena, Dolehena, Egodahahena Millagahahena	30 0 25
	Sheet O $\frac{10}{52-60}$	

Surveyor-General's Office,
Colombo, April 11, 1901.

P. D. WARREN,
Acting Surveyor-General.

and shown as lot 28a in sheet O $\frac{10}{52-60}$, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown, and dealt with on account of the Crown (side notice No. 507):

And whereas Singappuli Liyanage Sanchohami, Singappuli Liyanage Balahami, both of Beralapanatara, and Andreas Perera Gunawardana of Dewundara, made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to lot 28a in sheet O $\frac{10}{52-60}$, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

June 25, 1901.

W. E. DAVIDSON,
Special Officer.

Description of the Lot referred to.

Situation : Beralapanatara village in the Morowak korale of the Matara District, in the Southern Province.

Lot.	Name of Land.	Extent. A. R. P.
28a ...	Wellanehena, Dolehena, Egodahahena, Millagahahena ...	30 0 25
	Sheet O $\frac{10}{52-60}$	

is bounded on the north by Liyanagedola, (lot 28 in sheet O $\frac{10}{52-60}$); on the east by the reservation along Liyanagedola (lot 28 in sheet O $\frac{10}{52-60}$), minor road from Kotapola to Urubokka; on the south by Kankanigewattahena claimed by A. Saran Appu and others; Liyanakandewatta belonging to S. Balahami and others; on the west by the footpath, Abakolahena *alias* Galamehena belonging to Crown.

Order under Section 4, Sub-section (1), of "The Waste Land Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Wellanehena, Dolehena, Egodahena, Millagahahena, and Wambotuhena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 3rd day of August, One Thousand Nine hundred, that if no claim to the lands commonly called or known as Wellanehena, Dolehena, Egodahena, Millagahahena, and Wambotuhena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 68 acres and 3 roods, and shown as lots 28 and 28c in sheet O $\frac{10}{52-60}$ and lot 10 in sheet O $\frac{10}{36-44}$, and in the annexed certified tracings herefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 507):

And whereas Singappuli Liyanage Sanchohami, Singappuli Liyanage Balahami, Singappuli Liyanage Wattahami, Singappuli Liyanage Babahami, Don Lewis Rajapaxa, Hewa Loku Rattagalage Adirian Appu, Gamage Dingi Appu, Atukorala Patiranage Don Kostan, all of Beralapanatara, and Andreas Perera Gunawardana of Dewundara, made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lots 28, 28c in sheet O $\frac{10}{52-60}$ and lot 10 in sheet O $\frac{10}{36-44}$, I, Walter Edward Davidson, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 25th day of June, 1901, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said lots 28 and 28c in sheet O $\frac{10}{52-60}$ and lot 10 in sheet O $\frac{10}{36-44}$ as more fully described herein below, are the property of the Crown.

June 25, 1901.

W. E. DAVIDSON,
Special Officer.

Description of Lots referred to.


Situation : Beralapanatara village in the Morowak korale of the Matara District, in the Southern Province.

Lot.	Name of Land.	Extent. A. R. P.
28 ...	Wellanehena, Dolehena, Egodahena and Millagahahena ...	48 0 10
28 c ...	Do. ...	4 1 18
10 ...	Wambotuhena ...	16 1 12
		<hr/> 68 3 0

Sheets O $\frac{10}{52-60}$ and O $\frac{10}{36-44}$

I.

Lot 28 is bounded on the north by Liyanagedola, Doladekadola, and Eramudugahadeniya-atura belonging to Crown; on the east by lot 28b in sheet O $\frac{10}{52-60}$ Polkolatennahena claimed by Pererahami, Liyanage-



Sale of 8 Chains to an Inch.

Situation : Beralapanatara village in the Udugaha pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
28	Wellanehena, Dolehena, Egodahahena, Millagahahena	48 0 10
	Sheet O $\frac{10}{52-60}$	


Surveyor-General's Office,
Colombo, April 11, 1901.

P. D. WARREN,
Acting Surveyor-General.

dola ; on the south by Dolayajedeniya belonging to Don Lewis Rajapaxa and others, the Liyanagedola ; on the west by lot 28a in sheet O $\frac{10}{52-60}$.

II.

Lot 28c is bounded on the north by Eramudugahadeniya-atura belonging to Crown, Induradeniya



Sale of 8 Chains to an Inch.

Situation : Beralapanatara village in the Udugaha pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
28 c	Wellanchena, Dolehena, Egodahena, Millagahahena	4 1 18
	Sheet O $\frac{10}{52-60}$	


Surveyor-General's Office
Colombo, April 11, 1901.

P. D. WARREN,
Acting Surveyor-General.

claimed by Attadassa Unnanse ; on the east by the Millagahahenedola ; on the south by the footpath ; on the west by lot 82b in sheet O $\frac{10}{52-60}$.

III.

Lot 10 is bounded on the north by Dolaegodahena and Pussagalahena claimed by S. Don Dines and others ; Pussagalahenawatta claimed by S. Heenbaba and others ; on the east by Galabindunehena



Land lot No. 10 called Wambotuhena, situated in the village Beralapanatara in the Udugaha pattu of Morowak korale, containing in extent 16A. 1R. 12P.

Surveyor-General's Office,
Colombo, March 2, 1900.

Sheet No. O $\frac{10}{94-46}$


S. J. C. MORE,
for Surveyor-General.

belonging to Crown ; on the south by Induradeniya claimed by Attadassa Unnanse ; on the south-west by Eramudugahadeniyeatura belonging to Crown.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the lands commonly called or known as Palle-elawila, Nekettenehena, Palle-eladeniya, Nekettenemukulana, Harakkehena, and Puwagahawilahena, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 20th day of May, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the lands commonly called or known as Palle-



Situation : Maramba village in Weligam korale.

Lot.	Name of Land.	Extent.			Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.			A.	R.	P.
P 494	Palleokanda	34	2	20	H 495	Kalugalahena	0	0	31
S 494	Kandaharahahena	34	3	21	B 495	Do.	16	1	38
Q 494	Puwagahawilahena	31	2	28	G 495	Do.	23	1	13
T 495	Do.	0	0	18	C 495	Nekettannahena	2	0	38
S 495	Do.	1	2	2	J 495	Do.	1	2	38
L 494	Paniddarahena	22	3	19	D 495	Palle-elawila	2	0	13
M 494	Paniddarakumbura	0	3	5	E 495	Do.	1	0	11
K 494	Millagastannahena or Alutketiyaokanda or Paniddaraokanda	2	0	29	F 495	Do.	1	0	11
13189	Horaketiyahena	11	2	6	A 495	Nadillegoda	2	2	24
T 494	Talgawilahena	27	3	35	M 495	Nekettenemukulana	18	2	13
W 494	Polgampolahena	26	1	5	I 495	Palle-eladeniya	0	2	1
X 494	Talgahawila or Elawarakumbura	2	3	36	Q 495	Harakkehena	31	2	14
U 494	Pahalhindakarahena	6	0	5	O 495	Paragalaiyawattadeniya	0	1	32
Z 494	Kalugalaudamulla	8	2	34	P 495	Rukmalgahahena	13	0	0
					13191	Puwagahawila	2	1	2
					4519	Puwagahawiladeniya	0	2	0
					12408				

Surveyor-General's Office,
Colombo, January 12, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

elawila, Nekettenehena, Palle-eladeniya, Nekettenemukulana, Harakkehena, and Puwagahawilahena, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent

60 acres 1 rood and 21 perches, and shown as lots E 495, F 495, D 495, O 495, J 495, I 495, M 495, Q 495, and S 495, in preliminary plan No. 4,769, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances, within the period of three months from the date specified in such notice, such land would be deemed the property of Crown, and dealt with on account of the Crown (*vide* notice No. 278) :

And whereas J. D. Jayasuriya of Colombo made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said lands, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Galle, June 27, 1901.

W. E. DAVIDSON,
Special Officer.

Description of the Lands referred to.

1. The lands commonly called or known as Palle-elawila, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres and 22 perches, shown as lots E 495 and F 495 in preliminary plan 4,709 and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Nadillegoda (A 495), Kalugalaudamulla ($\frac{4,709}{Z 495}$), and Kalugalahena ($\frac{4,709}{B 495}$) ; on the east by Kalugalahena ($\frac{4,709}{G 495}$) ; on the south by Kalugalahena ($\frac{4,709}{G 495}$) ; on the west by Nadillegoda (A 495).

2. The lands commonly called or known as Palle-elawila, Nekettannahena, Palle-eladeniya, Nekettannahena, Harakkahena, and Puwakgahawilahena, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 58 acres and 39 perches, shown as lots D 495, C 495, J 495, I 495, M 495, Q 495, and S 495 in preliminary plan 4,709, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Kalugalahena ($\frac{4,709}{B 495}$) and Kalugalahena or Palle-elakanda (T. P. 174,626), Hon. Mr. T. N. Christie, purchaser ; on the east by Nilwala-ganga, Pinwatta (T. P. 184,005 and 184,006, temple land) the footpath, Pinwatta belonging to the temple, and Rukmalgahahena ($\frac{4,709}{P 495}$) ; on the south by Puwakgahawila ($\frac{4,519}{12,408}$ and $\frac{4,719}{18,191}$) and Puwakgahawila ; on the west by the main road from Akuressa to Morowak korale, Puwakgahawilahena (T 495), and Kalugalahena ($\frac{4,709}{G 495}$).


**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.**

In the matter of the land commonly called or known as Godaudahena, Lindagawakoratuwehena, Beddegedarahena, Higgodahena, Walasgalahena, Narampoladeniyehena, and Gorokgahadeniyehena, situate in the village of Dampahala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twelfth day of April, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Godaudahena, Lindagawakoratuwehena, Beddegedarahena, Higgodahena, Walasgalahena, Narampoladeniyehena, and Gorokgahadeniyehena, situate in the village of Dampahala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 134 acres and 2 roods, and shown as lot 80, since subdivided into two lots, viz., 80 B and 80 B $\frac{1}{2}$ in sheet O $\frac{15}{5, 6, 13, 14}$, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice such land would be deemed the property of the Crown, and dealt with on account of the Crown (*vide* notice No. 455) :

And whereas (1) Jalatpatiranage Don Mathes, (2) Veda-arachchige Don Davit, (3) Veda-arachchige Gimarahami, (4) Giganakankanange Babun Appu, (5) Giganakankanange Menikhami, (6) Kankanavitaranage Don Andiris, all of Dampahala, made claim thereto ; and whereas the said first and third claimants having been called upon by the Special Officer appointed under section 28 of the said Ordinances by notices in writing, which have been duly served upon them, to produce or cause to be produced before him the evidence and documents upon which they may rely in proof of their claim, not having so appeared or produced or caused to be produced such evidence and documents, and the other claimants have withdrawn their claim to the said lot

80 B $\frac{1}{2}$ in sheet O ¹⁵ 5, 6, 13, 14; I, Walter Edward Davidson, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said



Scale of 16 Chains to an Inch.

Situation : Dampahala village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
80 B	Godaudahena, Lindagawakoratuwehena, Beddegedarahena, Higgodahena, Walasgalahena, Narampoladeniyehena, Gorokgahadeniyehena	77 2 10
80 B $\frac{1}{2}$	Do. ...	56 3 30
		<u>134 2 0</u>

Sheet O ¹⁵ 5, 6, 13, 14

Description of Boundaries of the Block comprising Lots Nos. 80 B and 80 B $\frac{1}{2}$.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	Road from Bengamuwa	11	—
2	Naranpolahenwatta	12	—
3	Higgoda and Egodawatta	13	Narampoladeniya, Pindeniya and Dodangahadeniya
4	Dombagashena	14	Water-course
5	Footpath	15	Gorokgahahomepaladeniya
6	Talagahadenadola	16	Veraluketiyehena
7	Talagahabenawatta	17	—
8	Udawadiyedeniyakumbura	18	Footpath
9	Kawrakgelawelyaya	19	—
10	Lindagawawatta		

Surveyor-General's Office,
Colombo, October 11, 1900.

S. J. C. MORE,
for Surveyor-General,

Ordinances, do hereby on this 25th day of June, 1901, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said lot 80 B $\frac{1}{2}$, as more fully described herein below, is the property of the Crown.

Galle, June 25, 1901.

W. E. DAVIDSON,
Special Officer.

Description of the Lot referred to.

Situation : Dampahala village in Morawak korale.


Lot.	Name of Land.	Extent. A. R. P.
80 B $\frac{1}{2}$	Godaudahena, Lindagawakoratuwehena, Beddegedarahena, Higgodahena, Walasgalahena, Narampoladeniyehena, Gorokgahadeniyehena	56 3 30

bounded on the north by lot 80 B; on the east by the footpath; on the south by the Talagahadenadola, Talagahahenewatta claimed by K. V. Don Andiris and others, Udawadiyedeniyekumbura belonging to ditto, the Talagahadenadola; on the west by Kawrakgelawelyaya belonging to D. A. M. Gunawardana and others, Lindagawawatta belonging to G. Wattu and others, and paddy fields belonging to G. Wattu and others.

Order under Section 4, Sub-section 1, of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Godaudahena, Lindagawakoratuwehena, Beddegedarahena, Higgodahena, Walasgalahena, Narampoladeniyehena, and Gorokgahadeniyehena, situate in the village of Dampahala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twelfth day of April, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as



Scale of 16 Chains to an Inch.

Situation : Dampahala village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
80 B	Godaudahena, Lindagawakoratuwehena, Beddegedarahena, Higgodahena, Walasgalahena, Narampoladeniyehena, Gorokgahadeniyehena	77 2 10
80 B $\frac{1}{2}$	Do.	56 3 30
		<hr/> 134 2 0

Sheet O $\frac{15}{5, 6, 13, 14}$

Description of Boundaries of the Block comprising Lots Nos. 80 B and 80 B $\frac{1}{2}$.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	Road from Bengamuwa	11	—
2	Naranpolahenawatta	12	—
3	Higgoda and Egodawatta	13	Narampoladeniya, Pindeniya, and Dodangahadeniya
4	Dombagashena	14	Water-course
5	Footpath	15	Gorokgahahomepaladeniya
6	Talgahahenadola	16	* Veraluketiyehena
7	Talgahahenawatta	17	—
8	Udawadiyedeniyakumbura	18	Footpath
9	Kawrakgelawelyaya	19	—
10	Lindagawawatta		

Surveyor-General's Office,
Colombo, October 11, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

Godaudahena, Lindagawakoratuwehena, Beddegedarahena, Higgodahena, Walasgalahena, Narampoladeniyehena, and Gorokgahadeniyehena, situate in the village of Dampahala in the Morawak korale of the

Matara District, in the Southern Province, containing in extent 184 acres and 2 roods, and shown as lot 80, since subdivided into lots 80 B and 80 B $\frac{1}{2}$ in sheet O $\frac{15}{5, 6, 13, 14}$, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice such land would be deemed the property of Crown, and dealt on account of the Crown (*vide* notice No. 455):

And whereas (1) Jalatpatiranage Don Mathes, (2) Veda-arachchige Don Davit, (3) Veda-arachchige Gimarahami, (4) Giganakankanange Babun Appu, (5) Giganakankanange Menikhami, (6) Kankanavitaranage Don Andiris, all of Dampahala, made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said lot 80 B, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Galle, June 25, 1901.

W. E. DAVIDSON,
Special Officer.

Description of the Lot referred to.

Situation: Dampahala village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
80 B	Godaudahena, Lindagawakoratuwehena, Beddegadahena, Higgodahena, Walasgalahena, Narampoladeniyehena, Gorokgabadeniyehena	... 77 2 10

bounded on the north by road from Bengamuwa to Urubokka, Naranpolahenawatta belonging to V. Davith and others, Higgoda and Egodawatta belonging to K. Adera, H. Punchi Appu, and others; on the east by Dombagashena belonging to Crown; on the south by lot 80 B $\frac{1}{2}$, the fields belonging to natives, Naranpoladeniya, Pindeniya, and Dodangahadeniya belonging to D. A. M. Gunawardana, Vidane Arachchi, and others, water-course, Gorokgahahompaladeniya belonging to G. Wattu, W. Siman, and others, fields belonging to natives, gardens belonging to natives, Vereluketiyehena claimed by G. W. Garuhami and others, road from Bengamuwa to Urubokka; on the west by chena claimed by natives, the footpath, chena claimed by natives, and the road from Urubokka to Dampahala.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Tikpolahenamukalana, Kekuna-atulahenamukalana, situate in the village of Pohorabawa in the Uda pattuwa of Kuruwiti korale, in the Province of Sabaragamuwa, and of the "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twenty-fifth day of July, 1901, order and declare that the said lands, commonly called and known as Tikpolahenamukalana, Kekuna-atulahenamukalana, situate in the village of Pohorabawa in the Uda pattuwa of Kuruwiti korale, in the Province of Sabaragamuwa, and shown as lots 13 and 25 in preliminary plan No. 651 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and more fully described herein below, are the property of the Crown.

1. Land lot No. 13 in preliminary plan No. 651 called Tikpolahenamukalana, containing in extent 21 acres 3 roods; and bounded on the north by Handanagedola $\frac{P. P. 651}{1}$, Handanagedoladeniya claimed by E. Dissawa; on the east by ($\frac{P. P. 651}{14}$), Tippolahena claimed by Ekneligoda Dissawa ($\frac{P. P. 651}{37}$), Gullana-hena claimed by P. J. Mudiense; and on the south and west by Morakele Crown reserve and Ellawala village boundary.

2. Land lot No. 25 in preliminary plan No. 651 called Kekuna-atulahenamukalana, containing in extent 9 acres 10 perches; and bounded on the north by ($\frac{P. P. 291}{7,560}$), Peragolahena, &c., claimed by M. D.



Situation : Pohorabawa village in Uda pattu of Kuruwiti korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
13	Tikpolahenamukalana	21	3	0
25	Kekuna-atulahenamukalana	9	0	10

Surveyor-General's Office,
Colombo, January 9, 1901.

P. D. WARREN,
for Surveyor-General.

Siripina and others; on the east by Mahadeniyahena claimed by Pussella Bauda; on the south by Kekuna-atulahena claimed by M. P. Mudalihamy; and on the west by Andagalalangahena ($\frac{P. P. 651}{26}$) claimed by P. J. Mudianse and others.

Ratnapura Kachcheri,
July 25, 1901.

EVAN M. BYRDE,
Government Agent.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Friday, August 30, 1901, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from September 1 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of July, 1901.

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

- 1. Gampola bridge toll.
2. Pupuressa road toll.
3. Kadawala road toll.
4. Nalanda bridge toll.
5. Telieniya bridge and Kingalla road toll.
6. Pannaloya bridge toll.
7. Balakaduwa road toll.
8. Gampola and Kadugannawa road tolls.
9. Gondennawa toll.
10. Bambarakelle Kodigaha toll.
11. Weragantota toll.
12. Ramboda and Tawalantenna.
13. Bowwaganna bridge.
14. Peradeniya bridge and Iriyagama road toll.
15. Talatu-oya bridge and Gonawatta ferry.
16. Kaluda-ela Perabahutenna.
17. Katugastota.
18. Ampitiya and Gurundeniya.

Kandy Kachcheri, August 13, 1901. R. FESTING, for Government Agent.

මෙහි පහත සඳහන් වෛක මඩාම දිසාවේ නොවූ පල්ලාලම් රේන්දාලට, වම් 1901 ක්වු ජුලි මාසේට වාරගණනේ ගෙව්නුයුතු මුදල් වම් 1901 ක්වු අගෝස්තු මස 30 වෙනි දිනදී නොගොස් රට මත් ගෙව ප්‍රථම ගැණුම්කාරයෝ විසින් ගෙවව නොගෙදනේ විනම්, නැවත විකිනීමෙන් වෙන්ව ගෙදෙන නාඩු යම් අලාභාකට ඔවුන් වගකීමට යටත්කර, වම් 1901 ක්වු සැප්තැම්බ්‍ර මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද, ඉහතකී අගෝස්තු මස 30 වෙනි සිකුරුදු පස්වරු 1 ව මහනුවර කවිචේරියේදී නැවත විකුණනව ගෙදෙන වග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අගවචන් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් එකමාසේක මුදල විකුණුපු දවසේදී මුදලෙන් බැඳගබන්ට මිනෑය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා හේ රාමිකර දෙනුලැබේ.

විකිනීමට තිබෙන රේන්ද නම් :

- 1. ගම්පල පාලම් රේන්දය.
2. පුරුස්සේ පාරේ රේන්දය
3. කඩවල පාරේ රේන්දය.
4. හාලන්දේ පාලම් රේන්දය.
5. ගෙල්දෙනියේ පාලම් සහ ගෙත්තල්ලේ පාරේ රේන්දය.
6. පත්තල්ලියේ පාලම් රේන්දය.
7. බලකඩුණම් පාරේ රේන්දය.
8. ගම්පල සහ කඩුගන්නාවේ පාරේ රේන්දය.
9. ගොන්දෙන්නාවේ රේන්දය.
10. මමරකැලේ කොඩිගන රේන්දය.
11. වෙරගන්ගොට රේන්දය.
12. රංඛඩ සහ තවලන්නාවේ රේන්දය.
13. බව්වාගම පාලම් රේන්දය.
14. පේරාදෙණියේ පාලම් සහ ඊරිගම පාරේ රේන්දය.

- 15. කලාතුමග සහ ගෝකාවන්ගේ රේන්දය.
16. කළුපැල පෙරබහුකැත්ත.
17. කඩුගස්නොට.
18. අම්පිටිය සහ ගුරුදෙනියේ රේන්දය.

ආර්. පැස්ටින්, ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ වෙනුවට. වම් 1901 ක්වු අගෝස්තු මස 13 වෙනි දින මහනුවර කවිචේරියේදීය.

NOTICE is hereby given that on Friday, August 30, 1901, at 3 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the Arrack Rent of the Central Province from September 1, 1901, to December 31, 1902, if the original purchasers have not before that date paid up the instalment due for July, 1901.

The purchasers at the re-sale will be required to deposit an amount equal to one month's purchase of the rent on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Kandy Kachcheri, August 13, 1901. R. FESTING, for Government Agent.

මෙහි දී ස. වේ අරක්කු රේන්දයට, වම් 1901 ක්වු ජුලි මාසේට වාරගණනේ ගෙවියයුතු මුදල, වම් 1901 ක්වු අගෝස්තු මස 30 වෙනි දිනට මත් ගෙව ගෙන්ව නොගෙදනේවිනම්, නැවත විකිනීමෙන් වෙන්ව ගෙදෙන නාඩු යම් අලාභයකට ප්‍රථම ගැණුම්කාරයෝ වග කීමට යටත්කර වම් 1901 ක්වු සැප්තැම්බ්‍ර මස 1 වෙනි දින පටන් වම් 1902 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා එම රේන්දය, ඉහතකී අගෝස්තු මස 30 වෙනි සිකුරුදු පස්වරු තුනට මහනුවර කවිචේරියේදී ප්‍රසිධි වෙන්දේසියේ විකුණනව ගෙදෙන වග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී රේන්දය මුදලට ගන්ට ගෙදෙන අය විසින් එසේ ගන්ට ගෙදෙන ගණනෙන් එක මාසයකට වැටගෙන ගනනක් එම ගැණුම්කාරයා විසින් විකුණුපු දවසේදී මුදලෙන් බැඳගබන්ට මිනෑය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා හේ රාමිකර දෙනුලැබේ.

ආර්. පැස්ටින්, ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ වෙනුවට. වම් 1901 ක්වු අගෝස්තු මස 13 වෙනි දින මහනුවර කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, August 26, 1901, at 2 P.M., will be put up for re-sale at the Jaffna Kachcheri, at the risk of the original purchasers, for the periods mentioned below, any of the under-mentioned Rents of the Northern Province, the original purchasers of which may have failed to pay on or before that date the instalments due.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack and Toddy Rents.

- Jaffna—From September 1, 1901, to December 31, 1902.
Mullaittivu—From September 1, 1901, to December 31, 1901.
Vavuniya—From December 1, 1901, to December 31, 1901.

Salt Rent.

Jaffna—From September 1 to December, 1901.

Bridge Toll.

Uppar—From September 1, to December, 1901.

Road Toll.

Tunnalai—From September 1 to December, 1901.

Ferry Toll.

Pannaitturai ferry—From September 1 to December, 1901.

Jaffna Kachcheri August 7, 1901.

R. G. SAUNDERS, for Government Agent.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchaser, the under-mentioned Tolls from September 1 to December 31, 1901, on Tuesday, August 27, 1901, at 1 P.M.:—

1. The road toll at Welitara.
2. Ferry toll at Halpatota.
3. Ambalangoda, Elpitiya.
4. Poloya.
5. Kahawa.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before September 15, 1901.

Reason for Re-sale.

Non-payment of the instalment for July, 1901.

Galle Kachcheri, August 14, 1901.

HARRY E. BEVEN, for Government Agent.

විෂි 1901 ක්වූ සැප්තැම්බ් මස 1 වෙනි දින සිටන් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජයට ඒජන්තවරුන්ගේ විසින් විෂි 1901 ක්වූ අගෝස්තු මස 27 වෙනි අගහරු වාද දවල් සිනුවේ එකට ප්‍රසිබ වෙන්දේසියේ දෙවනු විකුණන්ට යෙදෙනවා ඇත. එනම්:

1. වැලිතර පාරේ රේන්දය.
2. හල්පාතොට තොටුපල් රේන්දය.
3. අම්බලම්ගොඩ, ඇල්පිටිය.
4. පොල්බඩ.
5. කහව.

ලුල්එම්කාරයෝ විසින් රේන්දය ගන්ට දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවා ලබන සැප්තැම්බ් මස 15 වෙනිදිනින් මෙහා ඕනෑ ඇප සම්පූර්ණකරන්ට ඕනෑය.

දෙවනු විකුණන්ට යෙදෙන කාරණය නම් 1901කේ ජූලි මාසයට ගෙවන්ට ඕනෑ මුදල නොගෙවී තිසාය.

හැරී ඊ. බැවන්, ආණ්ඩුවේ ඒජන්තවරුන් වෙනුවට

විෂි 1901 ක්වූ අගෝස්තු මස 14 වෙනි දින ගාල්ලේ කවිචේරයේදීය.

NOTICE is hereby given that on Thursday, August 29, 1901, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of July, 1901.

The purchasers at the re-sale should deposit one month's rent of the purchase amount on the day of sale and complete the necessary security without delay.

Galle District.

From September 1, 1901, to December 31, 1901.

1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

Humbantota District.

From September 1 to December 31, 1901.

5. Giruwa pattu west and Magam pattu.
6. East Giruwa pattu.

Matara District.

From September 1 to December 31, 1901.

7. Four Gravets, Matara, and Makewita.
8. Weligama and Morowak korales.
9. Wellaboda and Gangaboda pattus.
10. Kandaboda pattu.

Galle Kachcheri, August 14, 1901.

HARRY E. BEVEN, for Government Agent.

මෙහි පහත සඳහන්වන දකුණුපලාගේ අරක්කු රේන්ද ගැන මුල්ගැනුම්කාරයින් විසින් විෂි 1901 ක්වූ ජූලි මාසේදී ගෙවියයුතු මුදල විෂි 1901 ක්වූ අගෝස්තු මස 29 වෙනි අගුරුදින ගෝ ඊටමත්තෙන් ගෙවන්ට නොයෙදුණේ විනම් එකී දින දවල් එකට ගාල්ලේ කවිචේරයේදී මුල් ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට දෙවනු විකුණන්ට යෙදෙනවා ඇත.

එකී අරක්කු රේන්ද දෙවනු විකිනීමේදී ගැනුම්කාරයා විසින් විකිනීමේ මුදලෙන් මාසෙක මුදල විකුණුම් දවසේදී ගෙවන්ට ඕනෑවා සහ නොප මාව ඇප සම්පූර්ණකරන්ටද ඕනෑය.

ගාළු දිස්ත්‍රික්කයේ.

විෂි 1901 ක්වූ සැප්තැම්බ් මස 1 වෙනි දින පටන් විෂි 1901 ක්වූ දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා :

1. ගාල්ලේ කඩවත්සතර සහ අක්මීමත.
2. වැල්ලබඩපත්තුව සහ ගහබඩපත්තුව සහ හිඳිපත්තුව.
3. බෙන්තොට වලල්ලාපිටකෝරලේ.
4. තල්පේපත්තුව.

ගම්බන්තොට.

විෂි 1901 ක්වූ සැප්තැම්බ් මස 1 වෙනි දින පටන් 1901 ක්වූ දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා :

5. නැගෙනහිර ගිරුවාපත්තුව.
6. මාගම්පත්තුව සහ බස්නාහිර ගිරුවා පත්තුව.

මාතර දිස්ත්‍රික්කයේ.

විෂි 1901 ක්වූ සැප්තැම්බ් මස 1 වෙනි දින පටන් දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා :

7. මාතර කඩවත් සතර සහ මාකාවිට.
8. වැලිගම සහ මොරවත්කෝරලේ.
9. වැල්ලබඩපත්තුව සහ ගහබඩපත්තුව.
10. කන්දබඩපත්තුව.

හැරී ඊ. බැවන්, ආණ්ඩුවේ ඒජන්තවරුන් වෙනුවට.

විෂි 1901 ක්වූ අගෝස්තු මස 14 වෙනි දින ගාල්ලේ කවිචේරයේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from September 1 to December 31, 1901, on Saturday, August 31, 1901, at Matara Kachcheri, at 1 P.M. :—

1. Road toll, Akuressa.
2. Road toll, Dondra.
3. Road toll to Talpawela and bridge toll at Bandattera.
4. Road toll, Godagama.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before September 10, 1901.

Reason for Re-sale.

Non-payment of the instalment for July, 1901.

Matara Kachcheri, August 13, 1901.

HARRY E. BEVEN, for Government Agent.

වම 1901 කවු සැප්තැම්බර් මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින පවත් සඳහා වෙන වෙනම මෙහි පහත සඳහන්වන රේන්ද පලමු ගැනුම්කාරයාගේ ප්‍රභවයේ ජනන වර්ෂයට අදාළවන මස 31 වෙනි දින දක්වා දවල් සිතුව 1 පැයට මාතර කවිවේ රිදේදි ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණුවට යෙදෙනවා ඇත, එනම් :-

- 1. අකුරුසේ රේන්දය.
2. දෙවිකුමාර රේන්දය.
3. කල්පාවල පාරේ රේන්දය සහ බත්බත්තර පාරේ රේන්දය.
4. ගොඩගම පාරේ රේන්දය.

ගැනුම්කාරයා විසින් රේන්දය ගත්ව යෙදෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේව ඇප පිණිස අත්පිට ගෙවා සැප්තැම්බර් මස 10 වෙනිදින නොගොත් ජීව කල්වත්තෙන් ඔහුකරන ඇප සම්පූර්ණ කරවට ඕනෑය.

දෙවනු විකිණීමට කාරණය නම් :- පුලි මාසේට ගෙවියයුතු මුදල් කොටස නොගෙවීමයි.

හැරි ඊ. බැවන්, දකුණුපලාගේ ඒජන්තවරයාගේ වෙනුවට.

වම 1901 කවු අගෝස්තු මස 13 වෙනි දින මාතර කවිවේ රිදේදිය.

NOTICE is hereby given that on Wednesday, September 18, 1901, at 1 o'clock P.M., the under-mentioned Toll Rents of the Chilaw District from January 1 to December 31, 1902, will be exposed for sale by public auction at the Chilaw Kachcheri :-

Ferry Tolls.

- 1. Bandirippuwa.
2. Lunuwila.

Bridge Tolls.

- 1. Deduru-oya and the connected ferry at Mutwal.
2. Battulu-oya.
3. Tummodara and its branch station at Muddarawala.

Canal Tolls.

- 1. Munatipirivu.
2. Nattandiya.

Road Tolls.

- 1. Toll on the road from Giriulla to Dankotuwa at Ettiawala, and its branch station at Singakkuliya.
2. Toll on the road from Nattandiya to Dunkanawa.

The purchaser will be required to deposit one-tenth of the purchase amount in cash on the day of sale, and if the sale be approved by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or cash to the amount of one-third, within thirty days of the receipt by him of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the Crown Lawyer's fees for examining title deeds of property tendered by him as security, and drawing and settling his security, bond and the expenses of appraising the properties and registering the security.

C. A. MURRAY, Government Agent.

Kurunegala Kachcheri, August 13, 1901.

මෙහි දකුණුපලාගේ වම 1902 කවු ජනවාරි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා කාලයට මෙහි පහත සඳහන්කරන හලාවන දිස්ත්‍රික් කුමේ නොවුපල් රේන්ද වම 1901 කවු සැප්තැම්බර් මස 18 වෙනි දින බද්ද දවල් 1 කේ කැණීමට හලාවන කවිවේ රිදේදි ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණුවට යෙදෙනවායි.

නොවුපල් රේන්ද.

- 1. බත්තිරිපුළුව.
2. ලුහුච්ච.

පාලම රේන්ද.

- 1. දුදුරුමය සහ ඊට බැඳී මෝදරකොට.
2. බත්තුවමය.
3. තුන්මෝදර සහ මුද්දරවල නිබෙන එහි අතුපොල.

ඇල රේන්ද.

- 1. මුනාන්තපිරිවු.
2. නාන්තන්තිය.

පාර රේන්ද.

- 1. ඇවියාවල නිබෙන ගිරිපුල්ලේ සිට දන්කොවුවට යන පාරේ රේන්දය පහ සිංගන්කුලියේ නිබෙන එහි අතුපොල.
2. නාන්තන්තියේ සිට දුන්කන්තාවට යන පාරේ රේන්දය.

ගැනුම් මුදලෙන් දහයෙන් කොටසක් විකුණීමේ දවසේදී ගැනුම්කාරයා විසින් කාසියෙන් බද්දන්ට ඕනෑවා ඇර විකිණීම ගරුකර ආණ්ඩුකාරයානත්වයෙන් විසින් සවිස්තර කරණුද්දේ නම් ගැනුම්කාරයාගේ ඉල්ලීම ආණ්ඩුකාරයානත්වයෙන් විසින් පිලිගත් බවට දන්වීම ඔහුට ලැබී තිබේද යන්න තීරණය කරනු ලැබීම මුදලෙන් හරි අවසන්ව එනතු යන ඇප හෝ මුදලෙන් තුනෙන් කොටසක් කෝ සපයා දෙනට ඕනෑය.

තවද ඔහු විසින් ඇපේට බද්දුලබන දේපලවල ඔපු සෝදිසිකර බැලීමටද, ඇප ඔපුපුව ලිවීම සහ සම්පූර්ණකරණ පිණිස ආණ්ඩුවේ නීත්යයන්ට ගෙවීමටද ගාස්තු සහ දේපල තක්සේරුකරණවාට හා ඇපය ලියාපදිංචිකරණවාට විශ්දමත් ඔහු බද්දන්ට ඕනෑය.

සී. ඒ. මාර්, ආණ්ඩුවේ ඒජන්තවරයාගේ.

වම 1901 කවු අගෝස්තු මස 13 වෙනි දින කුරුණෑගල කවිවේ රිදේදිය.

NOTICE is hereby given that on Monday, September 30, 1901, the Government Agent for the North-Western Province will put up for sale by public auction at the Kurunegala Kachcheri, at 1 P.M., the under-mentioned Toll Rents of the North-Western Province from January 1 to December 31, 1902.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Bridges.

- 1. Tuntota, at or near the bridge between the 29th and 30th mileposts on Madampe road.
2. Metibokka, at or near the bridge near 13th milepost from Kandy.
3. Maguru-oya, at or near the bridge on the Kurunegala-Puttalam road.
4. Maguru-oya, at or near the bridge between 3rd and 4th mileposts on Kurunegala-Giriulla road.

- 5. Deduru-oya, at or near the bridge between the 22nd and 23rd mileposts from Kurunegala to Puttalam.
- 6. Deduru-oya, at or near the bridge between the 5th and 6th mileposts from Kurunegala to Dambulla.
- 7. Dodangaslanda, at or near the bridge between Talgodapitiya and Dodangaslanda.

Roads.

- 8. Kurunegala-Polgahawela, at Polgahawela at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
- 9. Kurunegala-Kandy, at Mollowapitiya at or near the 24th milepost from Kandy or 2nd milepost from Kurunegala.

Kurunegala Kachcheri,
August 5, 1901.

C. A. MURRAY,
Government Agent.

විෂි 1902 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන වසම් දිසාවේ පාලම් රේන්ද වම් 1901 ක්වු සැප්තැම්බු මස 30 වෙනි සදුදා දවල් 1නේ කානිසමට කුරුණෑගල කවිවේරි දේදි වෑම දිසාවේ ඒජන්තලත්තාන්සේ විසින් ප්‍රසිධි වෙන් දේසියේ විකුනන බව මෙයින් දන්වනුය.

ගැනුම්කාරයා විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් සල්ලිවලින් විකිණීම දවසේදී මෙහි තබන්නට ඕනෑය. එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් බාරගන්නට සෙදුකිනම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒන්කුගත් බව දකුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගත නොව දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒන්කුගත් මුදු ඔප්පු වලින් හෝ කුණෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ කිසි සම්ප්‍රදායකරන්නට ඕනෑය.

ඇප පිණිස නිබන්දු ඔප්පු සෝදිසිකිරීම සදහා ආණ්ඩු මේ අදවසාන් උත්තාන්සේට ගෙවියයුතු වූ ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් නිබන්දු ඉඩම්වල ඔප්පු ඒවා මීට ප්‍රථම ඇපෙන්ම නොදෙනා උකසකට සටන්කැනී බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර් කැනගෙන් සහතිකපත්‍රයක් ලබා ගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විසදුම ඇප තබන අත විසින් දරියයුතුයි.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩු මේ ඒජන්තලත්තාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගන්නට පුළුවන.

පාලම් රේන්ද.

- 1. මාදම්පේ පාරේ 29යේ සහ 30යේ හැකැපම කනු අතරේ නිබෙන පාලම් නොහොත් ඒ අසල පාලම් රේන්දපල.
- 2. නුවර පාරේ හැකැපම 13නේ කනුව ලහ නිබෙන පාලම් නොහොත් ඒ අසල මැව්බොක්කේ පාලම් රේන්දපල.
- 3. පුත්තලම් පාරේ මගුරුමයේ පාලම් නොහොත් ඒ අසල නිබෙන මගුරුමයේ පාලම් රේන්දපල.
- 4. හිරිලුල පාරේ 3නේ සහ 4රේ හැකැපම කනුවලට අතරේ නිබෙන පාලම් නොහොත් ඒ අසල පාලම් රේන්දපල.
- 5. පුත්තලම් පාරේ 22නේ සහ 23නේ හැකැපම කනු වලට අතරේ නිබෙන පාලම් නොහොත් ඒ අසල දුරු මයේ පාලම් රේන්දපල.
- 7. කල්ගොඩපිටියට දෙඩන්ගස්ලත්දවත් අතුරේ නිබෙන පාලම් නොහොත් ඒ අසල දෙඩන්ගස්ලත්දේ පාලම් රේන්දපල.

පාසේ රේන්ද.

- 8. පොල්ගහවෙල පාරේ කොලුම් සිටත් එන 47නේ හැකැපම කනුව ලහ නොහොත් ඒ අසල පොල්ගහවෙල පාරේ රේන්දපල.
- 9. නුවර පාරේ නුවර සිටත් එන 24රේ හැකැපම කනුව ලහ නොහොත් කුරුණෑගල සිටත් එන 2නේ කනුව ලහ නොහොත් ඒ අසල මල්ලවපිටියේ පාරේ රේන්දපල.

සී. ඒ. මරේ,
ආණ්ඩු මේ ඒජන්තලත්තාන්සේ.

විෂි 1901 ක්වු අගෝස්තු මස 5 වෙනි දින කුරුණෑගල කවිවේරියේදීය.

NOTICE is hereby given that on Monday, August 19, 1901, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack and Toll Rents of the North-Western Province from September 1 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of July, 1901.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale. Further conditions will be read and explained on the day of sale.

Arrack Rent.
Seven Korales.

Bridges.

- 1. Metibokka, at or near the bridge near 13th milepost from Kandy.
- 2. Deduru-oya, on Kurunegala-Puttalam road.
- 3. Deduru-oya, on Kurunegala-Dambulla road.
- 4. Maguru-oya, on Kurunegala-Giriulla road.
- 5. Maguru-oya, on Kurunegala-Puttalam road.
- 6. Dodangaslanda.
- 7. Tuntota, at or near the bridge between the 29th and 30th mileposts.

Roads.

- 8. Kurunegala-Polgahawela at Polgahawela, at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
- 9. Kurunegala-Kandy, at Mallowapitiya.

Kurunegala Kachcheri,
August 5, 1901.

C. A. MURRAY,
Government Agent.

විෂි 1901 ක්වු සැප්තැම්බු මස 1 වෙනි දින සිට දෙසැම්බු මස 31 වෙනි දින දක්වා ගත කාලය ඇතුලත මෙහි පහත සඳහන්වෙන වසම් දිසාවේ අරක්කු සහ පාලම් සහ පාරේ රේන්දකට ඒවා ගනු ලැබූ පලමු ගැනුම්කාරයෝ විසින් වම් 1901 ක්වු ජූලි මාසයට කොටස් වසයෙන් ගෙවියයුතු මාස මුදල වම් 1901 ක්වු අගෝස්තු මස 19 වෙනි දින නොහොත් ඊට ප්‍රථම ගෙව ගෙවන්ව නොසලකොත් එසේ ගෙවන්ව නොගෙ දෙන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අලාබයට එකී අගෝස්තු මස 19 වෙනි දින පස්වරු දෙකට කුරුණෑගල කවිවේරියේදී තැවත විකුනන්ව ගෙදෙන බව මෙයින් දැනුත්දන්නා ඇත.

විකිනීමේ දිනේදී තැවත විකිනීමේ ගැනුත්කාරයා විසින් ඉල්ලුකලද මුදලක් දහයෙන් කොටසක් කවිවේරියේ බැදීම යුතුයි. වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනේදී කිසිවො තෝරා ගත දෙනවා ඇත.

අරක්කු රේන්ද.

- ගත්කෝරලේ අරක්කු රේන්දය.

පාලම් රේන්ද.

- 1. නුවර පාරේ මැව්බොක්ක පාලම් රේන්දපොල, නුවර පාරේ 13නේ කනුව ලහ පාලම් රේන්දපල.
- 2. කුරුණෑගල පුත්තලම් පාරේ නිබෙන දුරු මයේ පාලම් රේන්දපල.
- 3. කුරුණෑගල දඹුල්ල පාරේ නිබෙන දුරු මයේ පාලම් රේන්දපල.
- 4. කුරුණෑගල හිරිලුල පාරේ මගුරුමය.
- 5. කුරුණෑගල පුත්තලම් පාරේ නිබෙන මගුරු මය පාලම් රේන්දපල.
- 6. දෙඩන්ගස්ලත්ද.
- 7. මාදම්පේ පාරේ හැකැපම 29ව සහ 30 අතරේ තුත්තොට පාලම් රේන්දපල.

පාසේ රේන්ද.

- 8. පොල්ගහවෙල කුරුණෑගල පාරේ පොල්ගහ වෙල පාරේ රේන්දපල, කොලුම් පාරේ 47නේ කනුව ගාවා හෝ කුරුණෑගල පාරේ 11නේ කනුව ගාවා.
- 9. කුරුණෑගල නුවරපාරේ මල්ලවපිටියේ රේන්දපල.

සී. ඒ. මරේ,
ආණ්ඩු මේ ඒජන්තලත්තාන්සේ.

විෂි 1901 ක්වු අගෝස්තු මස 5 වෙනි දින කුරුණෑගල කවිවේරියේදීය.

NOTICE is hereby given that on Wednesday, August 28, 1901, at 1 P.M., the Government Agent of the Province of Sabaragamuwa will put up for re-sale at the Ratnapura Kacheheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from September 1 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to complete the sixth instalment.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Kegalla District.

- 1. Toll at Gewilipitiya.
2. Toll at Ambanpitiya.
3. Bridge toll, Maha-oya.
4. Bridge toll, Ruwanwella.
5. Toll at Nawagamuwa.
6. Road toll, Mayinoluwa.

Ratnapura District.

- 1. Bridge toll at Kuruwita.
2. Bridge toll at Getahetta.
3. Bridge toll at Bilihul-oya.
4. Bridge toll at Kahawatta and road toll at Rakwana.
5. Road toll at Katandola.
6. Road toll at Patakada.
7. Road toll at Hunuwala.
8. Road toll at Balangoda.

W. A. WEEREKOON, for Government Agent.

Government Agent's Office, Ratnapura, August 14, 1901.

විෂි 1901 ක්වූ සැප්තැම්බර් මස පලමුවෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පක්ෂ සඳහන්වෙන රේන්ද පලමු ගැණුම් කාරයින් විසින් ජුනි මාසේ මාසමුදල ගෙවනට නොයෙදෙනොත් මවුන්ගේ අලාබේ වෙනුවට එකී රේන්ද වෂී 1901 ක්වූ අගෝස්තු මස 28 වෙනි දිනවූ බදද දවල් එකේ කතිසමට සබරගමු පලාගේ ඒජන්තලන්තාන්සේ විසින් රත්නපුරේ කම් මේරියේදී නැවත විකුණනබව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට මිනෑය.

කෑගල්ල දිස්ත්‍රික්කේ.

- 1. ගැවිලිපිටියේ පාරේ රේන්දයද.
2. අඹන්පිටියේ පාරේ රේන්දයද.
3. මහමයේ පාලම රේන්දයද.
4. රුවන්වැල්ලේ පාලම රේන්දයද.
5. නවගමුවේ පාරේ රේන්දයද.
6. මයිනොඵවේ පාරේ රේන්දයද.

රත්නපුරේ දිස්ත්‍රික්කේ.

- 1. කුරුවිට පාලම රේන්දයද.
2. ගැටගැන්ගේ පාලම රේන්දයද.
3. බිලිසුල්මයේ පාලම රේන්දයද.
4. කහවත්තේ පාලම රේන්දය සහ රක් වාගේ පාරේ රේන්දයද.
5. කැටන්දෙල පාරේ රේන්දයද.
6. පානකඩ පාරේ රේන්දයද.
7. හුනුවල පාරේ රේන්දයද.
8. බලංගොඩ පාරේ රේන්දයද.

ඩබ්ලිවු. ඒ. විරකෝන්, ඒජන්තලන්තාන්සේ වෙනුවට.

වෂී 1901 ක්වූ අගෝස්තු මස 14 වෙනි දින රත්නපුරේ කම්මේරියේදීය.

NOTICE is hereby given that on Wednesday, August 28, 1901, at 1 P.M., the Government Agent of the Province of Sabaragamuwa will put up for re-sale at the Ratnapura Kacheheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from September 1 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to complete the seventh instalment.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Kegalla District.

- 1. Toll at Gewilipitiya.
2. Toll at Ambanpitiya.
3. Bridge toll, Maha-oya.
4. Bridge toll, Ruwanwella.
5. Bridge toll, Mawanella.
6. Toll at Nawagamuwa.
7. Road toll, Mayinoluwa.
8. Bridge toll, Bibili-oya.
9. Road toll, Hettimulla.
10. Bridge toll, Karawanella.

Ratnapura District.

- 1. Bridge toll at Kuruwita.
2. Bridge toll at Getahetta.
3. Bridge toll at Bilihul-oya.
4. Bridge toll at Kahawatta and road toll at Rakwana.
5. Road toll at Katandola.
6. Road toll at Patakada.
7. Road toll at Hunuwala.
8. Road toll at Balangoda.

W. A. WEEREKOON, for Government Agent.

Government Agent's Office, Ratnapura, August 14, 1901.

වෂී 1901 ක්වූ සැප්තැම්බර් මස පලමුවෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන රේන්ද පලමු ගැණුම් කාරයින් විසින් ජුනි මාසේ මාස මුදල ගෙවනට නොයෙදෙනොත් මවුන්ගේ අලාබේ වෙනුවට එකී රේන්ද වෂී 1901 ක්වූ අගෝස්තු මස 28 වෙනි දිනවූ බදද දවල් එකේ කතිසමට සබරගමු පලාගේ ඒජන්තලන්තාන්සේ විසින් රත්නපුරේ කම් මේරියේදී නැවත විකුණනබව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට මිනෑය.

කෑගල්ල දිස්ත්‍රික්කේ.

- 1. ගැවිලිපිටියේ පාරේ රේන්දයද.
2. අඹන්පිටියේ පාරේ රේන්දයද.
3. මහමයේ පාලම රේන්දයද.
4. රුවන්වැල්ලේ පාලම රේන්දයද.
5. මාවනැල්ලේ පාලම රේන්දයද.
6. නවගමුවේ පාරේ රේන්දයද.
7. මයිනොඵවේ පාරේ රේන්දයද.
8. බිලිසුල්මයේ පාලම රේන්දයද.
9. හෙට්ටිමුල්ලේ පාරේ රේන්දයද.
10. කරවනැල්ලේ පාලම රේන්දයද.

රත්නපුරේ දිස්ත්‍රික්කේ.

- 1. කුරුවිට පාලම රේන්දයද.
2. ගැටගැන්ගේ පාලම රේන්දයද.
3. බිලිසුල්මයේ පාලම රේන්දයද.
4. කහවත්තේ පාලම රේන්දය සහ රක් වාගේ පාරේ රේන්දයද.
5. කැටන්දෙල පාරේ රේන්දයද.
6. පානකඩ පාරේ රේන්දයද.
7. හුනුවල පාරේ රේන්දයද.
8. බලංගොඩ පාරේ රේන්දයද.

ඩබ්ලිවු. ඒ. විරකෝන්, ඒජන්තලන්තාන්සේ වෙනුවට.

වෂී 1901 ක්වූ අගෝස්තු මස 14 වෙනි දින රත්නපුරේ කම්මේරියේදීය.

MISCELLANEOUS NOTICES.

WHEREAS cattle disease exists in a portion of Munnessaram pattu in Pitigal korale north in the District of Chilaw, North-Western Province, it is hereby declared that the said portion of Munnessaram pattu south—bounded on the north by the boundaries of Nariyagama and Chilaw town, on the east by the Karawita tank and Dematapitiya, on the south by the

villages Ponnankaniya and Semairippuwa, and on the west by Chilaw lake—is an infected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

Chilaw Kachcheri,
August 8, 1901.

J. G. FRASER,
Assistant Government Agent.

Statement of the Sale of Salt in each Province during May, 1901, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on May 1, 1901	197,908	56	2,937	0	92,001	0	58,912	73	351,759	17
Since received	25,102	0	5,119	0	—	—	100	0	30,321	0
Surplus	64	0	—	—	—	—	—	—	64	0
	223,074	56	8,056	0	92,001	0	59,012	73	382,144	17
Issued for consumption in the Province	4,565	0	2,597	0	3,367	0	1,464	0	11,993	0
Do. removal to released Districts, &c.	24,419	0	854	0	—	—	2,050	0	27,323	0
Do. for export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	138	56	—	—	65	0	82	5	285	61
Total	29,122	56	3,451	0	3,432	0	3,596	5	39,601	61
Balance on May 31, 1901	193,952	0	4,605	0	88,569	0	55,416	68	342,542	68

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 131,332 68½), which has not yet been removed to Store:—

North-Western Province	129,682	90½
Southern Province	1,649	90
				131,332	68½

Audit Office,
Colombo, August 13, 1901.

FRAS. R. ELLIS,
Acting Controller of Revenue.

SPECIFICATION showing the allotments of lands (including Crown land) to be benefited by **Galgamuwa tank** in the Wannu hatpattu district; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 391.93.

Preliminary plan 546. Village—Galgamuwa.

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.		Annual
				A.	R. P.	Instalment.
						Rs. c.
1	3759	Vel Roda	Crown	1	2 35	1 66
2	3760	Do.	do.	1	1 15	1 35
3	3761	Do.	do.	1	0 27	1 17
4	3762	Do.	do.	0	1 20	0 38
5	3763	Do.	do.	5	1 28	5 43
6	3763 A	Do.	do.	1	2 30	1 69
7	3763 B	Do.	do.	1	0 28	1 18
8	3764	Do.	do.	0	1 34	0 47
9	3765	Do.	do.	0	1 10	0 32
10	3766	Do.	Relapanawe President	5	0 0	5 0
11	T 188	Dikwela Sungankudawa	Santiyagopulle	1	3 0	1 75
12	U 188	Dummetiwala <i>alias</i> Multiwayel	Abilinupulle	2	0 19	2 12
13	V 188	Labunaluwawa <i>alias</i> Tawasiwayel	Santiyagopullege Adrian and others	0	1 31	0 45
14	W 188	Megahakumbura	Anthoniupullege Mariyana	0	1 33	0 46
15	X 188	Kongahakumbura	Anthoni Vedarala	2	2 25	2 66
16	Y 188	Dikwelakarandagahakumbura	Francisco Megel Pulle	0	2 20	0 63
17	Z 188	Dikwela Megahakumbura	Adiryanpullege Anthoniupulle	0	2 0	0 50
18	A 189	Dikwelapahalakumbura	Dewagiri Vihare	4	0 18	4 12
19	B 189	Kongaha Kumbura	Anthoni Vedarala	1	1 15	1 35

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.		Annual			
				A.	R.	Instalment.			
				P.	Rs.	c.			
20	C	189	Labunatuwawekumbura	Susepullege Bastianpulle	1	0	0	1	0
21	D	189	Labunatuwawe Helambagahakumbura	Franciscoge Megel	1	0	2	1	2
22	E	189	Helambagahakumbura	Luwis, late Vidane	0	2	25	0	66
23	F	189	Labunatuwawe Megahakumbura	Anthoni Vedarala	1	0	22	1	14
24	G	189	Labunatuwawe Kongahakumbura	Paranandupulle and Anapulle	2	0	18	2	12
25	H	189	Labunatuwawe Ambagahakumbura	Anthoni Vedarala	1	2	2	1	52
26	I	189	Kamatakumbura <i>alias</i> Adapawayel	Franciscoge Kurisi Pulle and Santiyagopulle	3	2	18	3	62
27	J	189	Dambagahakumbura	Anthonipullege Mariyanapulle	1	3	38	1	99
28	K	189	Kudakotuwa	Santiyago Anthoni	3	1	0	3	25
29	L	189	Helambagahakumbura <i>alias</i> Bulugahakumbura	Punehirala Vedarala	5	0	5	5	4
30	M	189	Lindakumbura <i>alias</i> Kubugahakumbura	Isabel Kostahami	1	2	22	1	64
31	N	189	Lindakumbura <i>alias</i> Kubugahakumbura	Anthoni Vedarala	2	0	20	2	13
32	O	189	Embogamayekotuwa	Bastianpullege Anthonipulle	1	2	19	1	62
33	P	189	Mallahapattuwe Kubugahakumbura	Bastianpullege Arulappan	1	0	11	1	7
34	Q	189	Mallahapattuwe Kubugahakumbura	Isabel Kostahami	0	3	38	0	99
35	R	189	Palugahakumbura	Bairalage Mudalihami and others	4	1	34	4	47
36	S	189	Uduma Beruwa	Kallayage Kuppachchi and others	0	3	20	0	88
37	T	189	Do.	Adrianpulle and others	1	0	0	1	0
38	U	189	Welagekotuwa	Francisco Migel	2	0	20	2	13
39	V	189	Embogamayekotuwa	Paulupulle and another	3	2	36	3	73
40	W	189	Welakotuwa	Sokinipullege Marisalpulle	1	3	4	1	78
41	X	189	Koggalmullekumbura	Bastian Muppuralage Marku and others	5	1	29	5	44
42	Y	189	Siyambalagahakumbura	Bastian Muppuralage Marku	2	0	26	2	17
43	Z	189	Kankaniyekumbura	Adrianpulle and others	1	2	22	1	64
44	A	190	Matalayepitiya	Santiyagu Pullege Anthoni	1	2	14	1	59
45	B	190	Siyambalagahakumbura	Santha Croos Anthoni	1	3	9	1	81
46	C	190	Kankaniyekumbura	Isabel Kostahami	0	3	0	0	75
47	D	190	Hettiyekumbura	Kattayage Kuppachchi	1	2	27	1	67
48	E	190	Ehatugahakumbura	Bastianpullege Luwis Pulle	3	2	9	3	66
49	F	190	Mallihapattuwe Megahakumbura	do.	5	1	28	5	43
50	G	190	Dambagahaberuwa	Sokinu, Anthoni, and another	2	1	19	2	37
51	H	190	Hettiyekumbura	Santiyagopullege Katrinapulle	1	2	32	1	70
52	I	190	Madeniyekumbura	Francisco Migel and another	8	1	30	8	44
53	J	190	Bakmigahaberuwa	Anthonipullege Mariyanupulle	1	0	7	1	5
54	K	190	Anugahahakotuwa	Franciscopullege Migel	3	2	25	3	66
55	L	190	Madanekumbura	Manuel Anthoni and Marku	4	0	25	4	16
56	M	190	Daskonnilekumbura	Mrs. S. C. Herat Paolapatwala	8	0	0	8	0
57	N	190	Madanekumbura	Franciscopullege Juanispulle	1	2	6	1	54
58	O	190	Palugahakumbura	Rosamma	1	2	10	1	55
59	P	190	Helambagahakumbura	Franciscopullege Migel	4	0	30	4	19
60	Q	190	Madankumbura	Luwis, late Vidane, and others	7	0	0	7	0
61	R	190	Kongahakumbura	Badderlage Pinhami and others	0	3	33	0	96
62	S	190	Kurimullekumbura	Aiyata and Sinnapulle	2	0	35	2	22
63	T	190	Dambagahakumbura	Appuhami, late Korala, and Punchibanda	1	3	0	1	75
64	U	190	Gangodakumbura	Punchibanda and Dingiribanda	10	1	28	10	43
65	V	190	Taniamunakumbura	Kapurubanda	1	3	21	1	89
66	W	190	Patirajapattuwekumbura	Kapurubanda, late Korale Arachchi, and others	16	2	17	16	61
67	X	190	Weliweriyakumbura	Bishop Melizan	5	2	20	5	63
68	Y	190	Henewelakumbura	Marisal and Rapiel	1	2	28	1	68
69	Z	190	Palliyekumbura	Bishop Melizan	0	1	33	0	71
70	A	191	Henewekekumbura	Swokinopullege Mariyanapulle	3	0	35	3	22
71	B	191	Kongahakumbura	Punchihami and Kirimenika	1	1	10	1	32
72	C	191	Siyambalappattuwepinkumbura	Dewagiri Vihare	1	0	31	1	20
73	D	191	Ehetugahakumbura	Marisalpulle and Bastianpulle	4	3	30	4	95
74	E	191	Megahakumbura	Bastianpullege Mariana	1	3	34	1	97
75	F	191	Do.	Istegopullege Gabriel and another	4	0	36	4	23
76	G	191	Henewekekumbura	Francisco Megel and another	3	0	35	3	22
77	H	191	Do.	Luwis, late Vidane	7	2	30	7	69
78	I	191	Kohombagahakumbura	Crown	0	3	37	0	99
79	J	191	Henewekekumbura	Luwis, late Vidane	2	0	24	2	15
80	K	191	Nawanappattuwe mahakumbura	Ranbanda Registrar	20	2	20	20	63
81	L	191	Dehigahakumbura	Mudiyanse and Tikiri Etana	4	3	29	4	94
82	M	191	Godakumbura	Dingiribanda and Punchibanda	2	3	19	2	87
83	N	191	Do.	Periya Carpen Chetty	2	3	12	2	83
84	O	191	Galwedikumbura	Punchibanda and Kapurubanda	8	3	4	8	78
85	P	191	Muhandiramkotuwa	Kuppatambi	4	3	36	4	98

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.			Annual Instalment.		
				A.	R.	P.	Rs.	c.	
86	Q 191	Koluwekumbura	Mudiyanse and Tikiri Etana	5	2	4	5	58	
87	R 191	Pattiniyemulla	Crown	1	0	35	1	22	
88	S 191	Pattiniyamulla <i>alias</i> Palu- gahakumbura	Periya Karpen Chetty	3	1	36	3	48	
89	T 191	Hatara Issarakumbura	Ranbada, Registrar	1	3	38	1	99	
90	U 191	Pallamakumbura	Periya Karpen Chetty	3	0	0	3	0	
91	V 191	Elapatapahalakumbura	Crown	0	0	8	0	5	
92	W 191	Elapatakumbura <i>alias</i> Kon- gahakumbura	Ranbada Registrar	8	3	22	8	89	
93	X 191	Pitiya	Crown	3	2	7	3	55	
94	Y 191	Badahelayekotuwa	Appuhami, late Korala, and another	6	0	19	6	12	
95	Z 191	Andiroela	Authoni Vedarala	2	1	12	2	33	
96	A 192	Do.	Istego Gabriel and another	2	3	34	2	97	
97	B 192	Hataramunavela Siyambala- gahakumbura	Santiyagopullege Adriyana	1	2	22	1	64	
98	C 192	Megahakumbura	Menikrala and Pinhami	1	3	28	1	93	
99	D 192	Godakirillagahakumbura	Appuhami and Rani Etana	3	1	36	3	48	
100	E 192	Godakumbura	Relapanawe President	1	3	19	1	87	
101	F 192	Kilimulla	do.	3	2	38	3	74	
102	G 192	Dalupota Dambagahakum- bura	Ranbada Registrar	9	1	8	9	30	
103	H 192	Wikandabadakumbura	Mudiyanse and Tikiri Etana	4	2	22	4	64	
104	I 192	Helambagahakumbura	Dewagiri Vihare	1	2	6	1	54	
105	J 192	Kadurugahakotuwa	Relapanawe President	2	1	20	2	38	
106	K 192	Patkolawela	Delwita Banda, Registrar in charge of Kam- buwatawana estate	10	2	8	10	55	
107	L 192	Egodawela	Ranbada, Registrar	15	0	15	15	10	
108	M 192	Pahalawelakumbura	Pinhami and others	6	2	28	6	68	
109	N 192	Patkolawela	Heirs of Kiripuncha and Baiya	9	1	2	9	27	
110	O 192	Kanakankotuwa	Ranbada Appuhami, late Korala, and others	27	2	23	27	65	
111	P 192	Palkolawela	Dewugiri Vihare	0	2	28	0	68	
112	Q 192	Patirajapattuwe Siyambala- gahakumbura	Punchibanda and Dingiribanda	0	3	0	0	75	
113	R 192	Mottapellewe Pahalakum- bura	Korallage Laporala	4	0	0	4	0	
114	S 192	Siyambalagahakotuwa	Relapanawe, President	4	0	0	4	0	
115	—	Talgahakotuwa	Kalu Etana	2	0	0	2	0	
Total				...	410	3	5	411	39

Kurunegala, August 8, 1901.

C. A. MURRAY,
Government Agent.

SPECIFICATION showing the allotments of land (including Crown land) to be benefited by **Mediyawe tank** in the Wannihatpattu district; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 973.54.

No.	Lot.	Preliminary plan 2,194. Village—Potana.		Extent.			Annual Instalment.	
		Name of Field.	Name of Owner.	A.	R.	P.	Rs.	c.
1	Q 1091	Mailagahakumbura	S. Appuhami, Bandappu, and Kaluhami	0	0	13	0	9
2	R 1091	Do.	do.	2	1	20	2	38
3	S 1091	Palugahakumbura	S. Ranhami and others	0	3	21	0	89
4	T 1091	Do.	S. Appuhami	0	3	11	0	82
5	U 1091	Do.	S. Kaluhami	0	3	33	0	96
6	V 1091	Kubukgahakumbura	A. Mudalihami and Ukku Banda	5	3	5	5	79
7	W 1091	Kongahakumbura	S. Kaluhami	0	2	18	0	62
8	X 1091	Do.	S. Appuhami	0	2	11	0	57
9	Y 1091	Halmillagahakumbura	Mohottihami and Kirihami	1	0	27	1	17
10	Z 1091	Palugahakumbura	M. Appuhami and Mudalihami	1	0	29	1	19
11	A 1092	Kongahakumbura	Mudalihami, late Vidane	1	0	30	1	19
12	B 1092	Kirigahakumbura	S. Appuhami	0	3	15	0	85
13	C 1092	Do.	S. Appuhami, Bandappu, and Kaluhami	0	2	23	0	65
14	D 1092	Helambagahakumbura	A. Mudalihami	1	0	14	1	9
15	E 1092	Palugahakumbura	Kasikote Vihare	0	1	3	0	27
16	F 1092	Do.	Kapuruhami Vedarala and Dingiribanda	0	0	30	0	19
17	G 1092	Ihala Elapotekumbura	Mudalihami	0	3	30	0	94
18	H 1092	Kubukgahakumbura	Preliminary plan 2,192. Village—Belungala. Mudalihami, Korale Arachchi, Menika Henaya, and others	3	0	16	3	10
19	I 1092	Do.	Menika Vidane Henaya	5	0	39	5	25
20	J 1092	Do.	do.	1	0	16	1	10
21	K 1092	Do.	do.	0	0	30	0	19
22	L 1092	Diulgahakumbura	Punchirala Vidane	0	2	36	0	73
23	M 1092	Do.	do.	0	0	27	0	17

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.			Annual
				A.	R.	P.	Instalment.
							Rs. c.
24	N 1092	Dangahakumbura	Mudalihami, Korale Arachchi, Kirihami, and Punchirala, late Vidane	1	2	0	1 50
25	O 1092	Do.	do.	0	0	5	0 4
26	P 1092	Do.	do.	0	0	5	0 4
27	Q 1092	Do.	Punchirala Vidane	1	1	9	1 31
28	R 1092	Do.	do.	0	0	13	0 9
29	S 1092	Helambagahakumbura	Menika Vidane Henaya and Tikki	0	2	19	0 62
30	T 1092	Kubukgahakumbura	Punchirala, late Vidane	0	2	21	0 64
31	U 1092	Nilulagahakumbura	Pediyahenayalage Dingiriya	0	2	17	0 61
32	V 1092	Helambagahakumbura	S. Kalu Etana	1	1	22	1 39
33	10719	Forest	Crown	0	0	7	0 5
34	W 1092	Dangahahena	Kasikote Vihare	0	1	27	0 42
35	X 1092	Palugahakotuwa	Punchirala, late Vidane, Kirihami, and Mohottihami	3	2	33	3 71
36	X 1092½	Do.	do.	5	1	2	5 27
Preliminary plan 2,197. Village—Pahala Amunugamawela.							
37	Y 1092	Palugahakumbura	G. W. Dodanwela, Ratemahatmaya	23	0	11	23 7
38	Z 1092	Do.	do.	10	1	28	10 43
39	A 1093	Pahalakumbura	Mudalihami, Korale Arachchi, Ranmenika, and Tikiri Banda	12	0	20	12 13
40	B 1093	Do.	do.	1	1	20	1 38
41	C 1093	Helambagahakumbura	G. W. Dodanwela, Ratemahatmaya	6	3	23	6 90
42	D 1093	Do.	do.	0	2	18	0 62
43	E 1093	Kubukgahakumbura	Dingiralage Ukkubanda and others	5	3	5	5 79
44	F 1093	Helambagahakumbura	G. W. Dodanwela, Ratemahatmaya	8	3	21	8 89
45	G 1093	Do.	do.	0	3	8	0 80
46	H 1093	Do.	do.	0	1	23	0 40
47	I 1093	Kubukgahakumbura	Tikiri Banda and others	2	3	29	2 94
48	J 1093	Helambagahakumbura	do.	3	3	24	3 90
Village—Ihala Amunugamawela.							
49	K 1093	Megahakumbura	Ranhami Arachchi, Punchirala Vidane, and others	1	1	16	1 35
50	L 1093	Kubukgahakumbura	Menikrala, late Arachchi, and others	2	2	8	2 55
51	M 1093	Kongahakumbura	Ranhami Arachchi, Bandi Etana, and others	3	1	17	3 36
52	N 1093	Do.	do.	2	2	12	2 58
53	O 1093	Ihalakumbura	Menikralage Herathami and others	1	3	6	1 79
54	P 1093	Megahakumbura	G. W. Dodanwela, Ratemahatmaya	34	0	20	34 13
55	Q 1093	Do.	do.	0	2	21	0 64
56	R 1093	Helambagahakumbura	Mudalihami, Korale Arachchi, and others	4	0	32	4 20
Village—Galatenwela.							
57	S 1093	Megahakumbura	G. W. Dodanwela, Ratemahatmaya	1	0	24	1 15
58	T 1093	Dangahakumbura	Ukkubanda Arachchi and others	2	1	13	2 34
59	U 1093	Megahakumbura	Mudalihami, late Arachchi, and others	2	2	23	2 65
60	V 1093	Do.	Suddahami, late Korala, and others	3	0	8	3 5
61	W 1093	Kitulgahakumbura	Makaduwarallege Kuma	3	2	0	3 50
62	X 1093	Kubukgahakumbura	Ukku Banda Arachchi and another	2	1	36	2 48
63	Y 1093	Do.	Suddahami, late Korala, and another	2	0	10	2 7
64	Z 1093	Do.	Wanniunnehelage Banda Gamarala and others	2	3	14	2 84
65	A 1094	Helambagahakumbura	Balallerallege Appuhami, Suddahami, and Mudalihami Arachchi	2	3	24	2 90
66	B 1094	Do.	Ukkubanda and others	2	1	10	2 32
67	C 1094	Ihalakumbura	Badderallegedara Kapurubami and others	4	0	0	4 0
Preliminary plan 2,205. Village—Kadhatagama.							
68	J 1105	Pahalakumbura	Konkadawela Ranhami, Arachchi, and others	4	0	0	4 0
69	K 1105	Do.	Konkadawela Mudalihami, Korale Arachchi	2	1	34	2 47
70	L 1105	Kubukgahakumbura	Konkadawela Mudalihami, Korale Arachchi, Sudda, Pina, Suddi, Kalu, and Tikka	6	1	12	6 33
71	M 1105	Helambagahakumbura	Pancha, Pula, Kira, and Ukku	9	0	26	9 17
72	N 1105	Medakumbura	Vijjapotiya, Dinga, Kira, Sirikki, Metiya, and Kudahapu	9	2	22	9 64
73	O 1105	Ihalakumbura	Kaluwapanikkiya, Silpadipotiya, and Suddi	5	0	22	5 14
74	P 1105	Do.	W. Ukkuwa	5	1	26	5 42
75	Q 1105	Ihalakumburewanata	Kaluwapanikkiya, Silpadipotiya, and Suddi	0	2	14	0 65
76	10751	Kumbukgahakumbura	Charles Herat	2	1	21	2 39
77	R 1105	Helambagahakumbura	Wannihami, late Wew Lekama	6	3	20	6 88
78	S 1105	Kubukgahakumbura	Mr. Herat Palapatwela	0	0	15	0 10
79	T 1105	Do.	do.	3	0	38	3 24
80	U 1105	Helambagahakumbura	Wannihami, late Wew Lekama	0	3	20	0 88
81	V 1105	Do.	Ranhami and Herat Banda	1	3	8	1 80
82	W 1105	Do.	Kadhatagama Ponna	1	0	0	1 0
83	X 1105	Kongahakumbura	Kaluwapanikkiya, Silpadipotiya, and Suddi	8	0	4	8 3
84	Y 1105	Do.	do.	2	3	29	2 94
85	Z 1105	Medakumbura	Sinhalawiriduwa, Sudda, Tikka, Suddi, Kira, Sottana, Mitiya, and Sewranga	2	1	20	2 90
86	A 1106	Palugahakumbura	Dinga and Sewranga	2	1	10	2 35
87	B 1106	Do.	Sirikki	1	0	11	1 7
88	C 1106	Medakumbura	Kudahapu	0	3	29	0 94

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.		Annual		
				A. R. P.	Rs. c.	Instalment.		
89	D 1106	Palugahakumbura	Kira	2	0	38	2	24
90	E 1106	Do.	Pancha	0	3	10	0	82
91	F 1106	Medakumbura	Loku Ukku and Kuda Ukku	2	1	33	2	46
92	G 1106	Do.	Ganita and Sobani	1	0	30	1	19
93	H 1106	Do.	Kudahapu	0	1	25	0	41
94	I 1106	Do.	do.	0	1	33	0	46
95	J 1106	Do.	Sirikki	0	1	29	0	44
96	K 1106	Do.	Kira	0	2	14	0	59
97	L 1106	Do.	Potuwepitiya Ukkiri	0	1	39	0	50
98	M 1106	Do.	Mitiya and Sitti	0	1	28	0	43
99	N 1106	Do.	Dinga and Sewranga	1	0	3	1	2
100	O 1106	Kotuwelekumbura	Pancha and Pula	3	0	0	3	0
101	P 1106	Medakumbura	Wattuwalage Ukkuwa and Kalu	1	3	27	1	92
102	Q 1106	Ihalakumbura	Tikka, Sudda, Sudda Weda, and Sitti	3	3	8	3	80
103	R 1106	Medakumbura	Dinga and Sewranga	1	2	1	1	51
104	S 1106	Ihalakumbura	Kuda Ukku	1	1	26	1	42
105	T 1106	Do.	Suddandayale Pancha and Pula	2	2	29	2	69
106	{ U 1106 ¹ U 1106 ² U 1106 ³ }	Taranagahawela	Mrs. Herat Palapatwela and Suddahami, late Korala	10	2	11	10	57
107	V 1106	Do.	do.	1	1	3	1	27
108	W 1106	Medakumbura	Sirikki	0	2	22	0	64
109	X 1106	Do.	Kudahapu	0	1	39	0	50
110	Y 1106	Palugahakumbura	Kira	0	3	2	0	77
111	Z 1106	Do.	Wijjapotiya	0	1	23	0	40
112	A 1107	Do.	Mitiya and Sitti	0	1	31	0	45
113	B 1107	Do.	Wijjapotiya, Mitiya, and Sitti	0	2	9	0	56
114	C 1107	Medakumbura	Kirimetiya Menikrala, Kirimetiya Temple, Suddi, and Silpadipotiya	4	0	16	4	10
115	D 1107	Do.	Kuda Ukku	0	3	17	0	86
116	E 1107	Palugahakumbura	Mrs. Herat Palapatwela	3	1	27	3	42
117	F 1107	Medakumbura	Kirimetiya Menikrala	2	0	24	2	15
118	G 1107	Do.	Dinga and others	1	0	5	1	4
119	H 1107	Wehenekumbura	Sinhalawiriduwalage Badi and Bada Village—Kukulawetiya.	2	2	16	2	60
120	I 1107	Pahalakumbura	Ukkubanda Arachchi and Herathami	2	3	35	2	99
121	J 1107	Do.	Korallage Ukkubanda	1	0	30	1	19
122	K 1107	Do.	Korallage Kalubanda and others	1	0	23	1	15
123	L 1107	Do.	Mudalihami Arachchi	1	1	11	1	32
124	M 1107	Do.	Mrs. Herat Palapatwela	3	2	9	3	56
125	N 1107	Dematagahakumbura	Kalu Banda, Mudalihami Arachchi, Ukku Banda, and Dingiri Menika	0	2	36	0	73
126	O 1107	Do.	Kuma, Mudalihami Arachchi, and Makaduwawe Ranmenika	0	2	30	0	69
127	P 1107	Do.	Punchihami and Kaluhami	0	2	27	0	67
128	Q 1107	Do.	Kirimetiya Menikrala, Ran Etana, and Punchihami	0	3	5	0	79
129	R 1107	Do.	Mudalihami Arachchi, Suddahami, and Appuhami	0	2	29	0	69
130	S 1107	Do.	Mudalihami Vidane, Pinhami, and others	0	3	3	0	77
131	T 1107	Do.	Tikira Banda and Punchi Banda	0	3	19	0	87
132	U 1107	Dematagahahena	Mudalihami Arachchi, Kuma, Punchi Banda, Appuhami, Ran Etana, Mudalihami Vidane, Kirimetiya Temple, and Punchirala-Registrar	1	2	15	1	60
133	V 1107	Dematagahakumbura	Punchi Etana	0	3	11	0	82
134	W 1107	Mailagahakumbura	Appuhami, Mudalihami Arachchi, Suddahami, and K. Pansala	1	1	4	1	28
135	X 1107	Do.	Punchi Menika, Banda Gamarala, Kiri Menika, and Mudalihami	1	1	29	1	44
136	Y 1107	Do.	Sarananda Unnanse, Herathami, Punchi Banda, and Menikhami	1	1	14	1	34
137	Z 1107	Megahakumbura	Kirimetiya Dingiri Banda and others	0	3	27	0	92
138	A 1108	Mailagahakumbura <i>alias</i> Medakumbura	Lekamalagedara Mudalihami, Vidane	1	0	32	1	20
139	B 1108	Gansuriyagahakumbura <i>alias</i> Medakumbura	Pinhami, Wannihami, and Punchi Banda	0	2	32	0	70
140	C 1108	Lolugahakamata	do.	0	0	15	0	10
141	D 1108	Diulgahakumbura	Dingiri Menika	0	3	9	0	81
142	E 1108	Do.	Tikiri Banda and Punchi Banda	1	1	25	1	41
143	F 1108	Kubukgahakumbura	Badderallage Punchirala	0	3	12	0	83
144	G 1108	Do.	Kapuruhami and Suddahami	1	2	23	1	65
145	H 1108	Do.	Ukkubanda Arachchi and Herathami	1	3	21	1	89
146	I 1108	Do.	Kirimeniya, Kaluhami, and Tikiri Banda	0	3	29	0	94
147	J 1108	Megahakumbura	Banda Gamarala, Mudalihami, and Kiri-menika	3	0	14	3	9
148	K 1108	Do.	Ukkubanda Arachchi and Herathami	0	3	7	0	80
149	L 1108	Do.	Menikrala	1	0	9	1	6

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.		Annual
				A.	R. P.	Instalment.
						Rs. c.
150	M 1108	Megahakumbura	Ukku Banda and Kuma Etana	3	0 38	3 24
151	N 1108	Megahahena	Do.	0	0 17	0 11
152	O 1108	Kongahakumbura	Herathami, Punchi Banda, Menikhami, and Sarananda	0	1 15	0 36
153	P 1108	Do.	Suddahami, Mudalihami Arachchi, and Appuhami	2	1 26	2 42
154	Q 1108	Gansuriyagahakumbura	Suddahami, late Korala	0	3 19	0 87
155	R 1108	Konguhakumbura	Ran Menika and Punchirala	0	3 22	0 89
156	S 1108	Mailagahakumbura	Ukkubanda	0	2 5	0 54
157	T 1108	Do.	Mudalihami Arachchi and Kalu Banda	1	0 29	1 19
158	U 1108	Kongahahena	Suddahami, Mudalihami Arachchi, and Appuhami	0	0 6	0 4
159	V 1108	Nitullagahahena	Ranmenika, Punchirala, and others	0	2 16	0 60
160	W 1108	Mailagahakumbura	Badderallage Ukkuhami	0	2 23	0 65
161	X 1108	Do.	Kirimenika and others	0	3 6	0 79
162	Y 1108	Do.	Ukku Banda and Kuma Etana	0	3 5	0 79
163	Z 1108	Do.	Punchi Menika	0	2 7	0 55
164	A 1109	Do.	Suddahami, late Korala	0	3 31	0 95
165	B 1109	Kongahakumbura	Punchi Banda, Menikhami, and Sara Banda	0	1 10	0 32
166	C 1109	Do.	Suddahami Korala	0	3 21	0 89
167	D 1109	Do.	Herathami and Ranmenika	1	0 37	1 24
168	E 1109	Do.	Ukkurula, Suddahami, late Korala, and others	1	0 34	1 22
169	F 1109	Ahugahakumbura	Mudalihami Arachchi, Appuhami, Suddahami, Kalu Banda, Mudalihami Arachchi, and Dingirimenika	4	0 22	4 14
170	G 1109	Kongahakumbura	Kalu Banda	1	0 4	1 3
171	H 1109	Do.	Banda and Mudalihami	0	3 21	0 89
172	I 1109	Do.	Ukkubanda Arachchi, Mudalihami Vidane, Punchirala, and Kapuruhami	0	2 26	0 67
173	J 1109	Do.	Dingiri Menika, Suddahami, late Korala, Kuma, and Kapuruhami	0	2 34	0 72
174	K 1109	Dangahakotuwa	Ukkubanda Arachchi and Herathami	1	0 20	1 13
175	L 1109	Do.	Kuma and Ranmenika	0	1 34	0 47
176	M 1109	Do.	Mudalihami Arachchi, Kalu Banda, and Ukku Banda	0	1 32	0 45
177	N 1109	Ihalakumbura	Korallage Ukkurula and others	0	2 24	0 65
178	O 1109	Do.	Ukkubanda, Kuma, and Menikhami	0	2 15	0 60
179	P 1109	Do.	Kapuruhami, Kandappu, and Mudalihami	0	3 28	0 93
180	Q 1109	Do.	Kuma, Ukkurula, Kapuruhami, and Dingiri Menika	0	2 6	0 54
181	R 1109	Dangahakumbura	Walaliye Kuma and Kiri Banda	0	3 27	0 92
182	S 1109	Ihalakotuwekumbura	Dingiri Menika, Kapuruhami, Kuma, and Appuhami Vidane	2	3 37	2 99
183	T 1109	Katulandetiyehehena	do.	6	1 21	6 39
184	U 1109	Do.	do.	3	0 4	3 3
185	V 1109	Do.	do.	0	0 30	0 19
Preliminary plan 2,207.						
Villages—Mediyawa and Kukulawetiya.						
186	X 1109	Henakumariyeyaya	Crown	90	1 6	90 29
187	Y 1109	Mailagahadeniya	Banda Gamarala and Punchimenika	0	0 23	0 15
188	Z 1109	Mailagahadeniyakumbura	do.	4	0 26	4 17
189	A 1110	Mailagahadeniya	—	5	1 14	5 34
190	B 1110	Wihenekumbura	Banda Gamarala	3	2 36	3 73
191	C 1110	Hirigahakumbura	Mudalihami Arachchi and others	0	2 19	0 62
192	D 1110	Do.	Ukkubanda Arachchi and others	0	2 4	0 53
193	E 1110	Dangahakumbura	Suddahami, Ukkubanda Arachchi, and others	0	1 19	0 37
194	F 1110	Do.	Punchirala and others	0	1 0	0 25
195	G 1110	Do.	Kalu Banda and others	0	1 25	0 41
196	H 1110	Do.	Balallerallage Suddahami and others	0	2 32	0 70
197	I 1110	Do.	do.	0	2 29	0 69
198	J 1110	Gansuriyagahakumbura	Wanni Unnehelage Punchimenika	0	1 7	0 30
199	K 1110	Do.	Dingiri Banda and others	0	2 7	0 55
200	L 1110	Do.	Balallerallage Appuhami and others	0	2 17	0 61
201	M 1110	Do.	Mudalihami Vidane and others	0	1 18	0 37
202	N 1110	Do.	Mudalihami, late Arachchi, and others	0	1 11	0 32
203	O 1110	Do.	do.	0	1 18	0 37
204	P 1110	Palugahakumbura	Lekamalagegedara Wannihami and others	0	1 21	0 39
205	Q 1110	Do.	Ukkubanda Arachchi and Herathami	0	1 29	0 44
206	R 1110	Do.	Tikiri Banda and Punchi Banda	0	1 22	0 39
207	S 1110	Do.	Badderallage Kapuruhami and Suddahami	0	1 33	0 46
208	T 1110	Kongahakumbura	B. Punchirala and others	0	1 22	0 39
209	U 1110	Do.	Banda Gamarala and others	0	2 31	0 70
210	V 1110	Do.	Tambere Balage Ukkubanda and Kuma	0	2 27	0 67
211	W 1110	Ihalakumbura	Ukku Banda and others	0	1 30	0 44
212	X 1110	Do.	Ukkurula and others	0	1 10	0 32
213	Y 1110	Do.	K. Kapuruhami and others	0	1 0	0 25
214	Z 1110	Do.	do.	0	1 18	0 37
215	A 1111	Wirandagahakumbura	Mudalihami Arachchi and others	0	2 9	0 56

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.		Annual
				A.	R. P.	Instalment.
						Rs. c.
216	B 1111	Wirandagahakumbura	Kuma and others	0	1 13	0 34
217	C 1111	Do.	Punchi Menika and others	0	1 10	0 32
218	D 1111	Kubukgahakumbura	Mudalihami Arachchi and others	0	3 17	0 86
219	E 1111	Do.	Badderallegedara Ukkuhami	0	1 34	0 47
220	F 1111	Do.	Punchirala Registrar	0	2 8	0 55
				Village—Mediyawa.		
221	G 1111	Damunugahakumbura	Tambererallege Kalu Banda	0	1 13	0 34
222	H 1111	Do.	Suddahami, late Korala, and Laparalle			
				Badderala		
223	I 1111	Do.	Punchi Menika and others	0	1 15	0 35
224	J 1111	Do.	Mudalihami and others	0	1 9	0 31
225	K 1111	Do.	B. Punchirala and Mutumenika	0	1 20	0 38
226	L 1111	Do.	Wanni Unnehelegedara Banda and others	0	2 28	0 68
227	M 1111	Do.	K. Punchi Menika	0	1 16	0 35
228	N 1111	Kongahakumbura	K. Kapuruhami and others	0	1 9	0 31
229	O 1111	Do.	Dingiri Menika	0	2 19	0 62
230	P 1111	Do.	Moragolle Mudalihami, late Arachchi	0	3 7	0 80
231	Q 1111	Dahamunekotuwa	Moragolle Mudalihami, late Arachchi	0	2 26	0 67
232	R 1111	Ehetugahakumbura	Suddahami, late Korala, and others	2	1 7	2 30
233	S 1111	Gansuriyagahakumbura	Ukkubanda Arachchi and others	0	2 27	0 67
234	T 1111	Do.	K. Appuhami and others	0	0 39	0 25
235	U 1111	Kongahakumbura	Suddahami, late Korala	0	1 8	0 30
236	V 1111	Do.	K. Kirihami	0	1 15	0 35
237	W 1111	Do.	K. Utku Banda and Kuma	0	1 30	0 44
238	X 1111	Do.	Ausadahami and Dingiri Banda	0	1 12	0 33
239	Y 1111	Do.	K. Punchimenika	0	1 25	0 41
240	Z 1111	Do.	Ukkurala and Kirimenika	0	2 36	0 73
241	A 1112	Kubukgahakumbura	K. Utku Banda, Arachchi, and others	4	2 0	4 50
242	B 1112	Kanatta	do.	0	0 23	0 15
243	C 1112	Kongahakumbura	Muttukumara	0	1 19	0 37
244	D 1112	Helambagahakumbura	Kirimetiyawe Temple	2	0 32	2 20
245	E 1112	Dangahakumbura	Kuma Etana and Ranmenika	0	1 28	0 43
246	F 1112	Do.	Helambewe Suddahami	0	1 17	0 36
247	G 1112	Palugahakumbura	Wannihami and others	0	2 38	0 74
248	H 1112	Do.	Helambuwe Ahamadu Lebbe	0	3 2	0 77
249	I 1112	Do.	Tikiri Banda and Punchi Banda	0	1 32	0 45
250	J 1112	Helambagahakumbura	K. Mudalihami and another	1	0 26	1 17
251	K 1112	Do.	K. Pinhami and others	0	2 28	0 68
252	L 1112	Do.	Tikiri Banda and Punchi Banda	0	2 21	0 64
253	M 1112	Suriyagahakumbura	M. Bandirala and others	2	2 35	2 72
254	N 1112	Dangahakumbura	M. Ausadahami and others	0	2 0	0 50
255	O 1112	Do.	do.	0	0 17	0 11
256	P 1112	Suriyagahakumbura	M. Mudalihami and others	0	0 31	0 20
257	Q 1112	Mailagahakumbura	Malhami Gamarala and others	0	0 12	0 8
258	R 1112	Gansuriyagahakumbura	Mudalihami and others	0	3 14	0 84
259	S 1112	Mailagahakumbura	Malhami and others	0	3 9	0 81
260	T 1112	Kongahakumbura	Ukkuhami and Kaluhami	0	3 38	0 99
261	U 1112	Do.	Punchi Menika and Banda	0	3 22	0 89
262	V 1112	Kadurugahakumbura	Sudduhami, late Korala	0	3 4	0 78
263	W 1112	Do.	Punchirala Registrar	0	3 7	0 80
264	X 1112	Do.	Herathami and others	0	3 32	0 95
265	Y 1112	Do.	Punchirala	0	1 32	0 45
266	Z 1112	Do.	Suddahami, late Korala	0	1 32	0 45
267	A 1113	Palugahakumbura	Punchirala and others	0	1 23	0 40
268	B 1113	Do.	Ukkubanda Arachchi and Ranmenika	0	0 13	0 9
269	C 1113	Do.	Kirimetiyawe Appuhami and others	0	2 2	0 52
270	D 1113	Dangahakumbura	Herathami and others	0	1 17	0 36
271	E 1113	Do.	Wannihami and others	0	2 2	0 52
272	F 1113	Do.	Appuhami and others	0	1 37	0 49
273	G 1113	Maragahakumbura	Ukkubanda Arachchi and another	0	1 35	0 47
274	H 1113	Suriyagahakumbura	Ausadahami and Ukkurala	0	2 2	0 52
275	I 1113	Do.	Ukkubanda Arachchi and another	0	2 11	0 57
276	J 1113	Kubukgahakumbura	Kapurubami Gamarala	2	2 35	2 77
277	K 1113	Do.	Kiri Banda and Menik Etana	5	0 36	5 23
278	L 1113	Karandagahakumbura	Kawrala and Ranhami	0	3 7	0 80
279	M 1113	Kongahakumbura	Punchi Etana and Ranhami	1	0 30	1 19
280	N 1113	Do.	Punchirala and others	1	0 37	1 24
281	O 1113	Mailagahakumbura	K. Menikrala	0	2 17	0 61
282	P 1113	Palugahakumbura	Mudalihami and others	1	0 38	1 24
283	Q 1113	Mailagahakumbura	Hito Kapuruhami	0	2 26	0 67
284	R 1113	Do.	Ukkubanda Arachchi and another	0	2 21	0 64
285	S 1113	Dangahakumbura	Utku Menika and Kiri Banda	0	2 29	0 67
286	T 1113	Do.	Kapurubami Gamarala	0	3 15	0 85
287	U 1113	Do.	Pinhami and Sellappu	0	3 8	0 80
288	V 1113	Kongahakumbura	Banda Vidane and others	0	3 10	0 82
289	W 1113	Palugahakumbura	Setangivala and others	0	2 32	0 70
290	X 1113	Timbirigahakumbura	Mudalihami and others	0	3 3	0 77
291	Y 1113	Palugahakumbura	Kapurubami	0	2 29	0 69
292	Z 1113	Do.	Punchi Etana	0	3 19	0 87
293	A 1114	Do.	Ihalagama Wannihami and others	0	3 21	0 89
294	B 1114	Kongahakumbura	Bandi Etana and others	3	0 0	3 0
		Karandagahakumbura	Appuhami, Gamarala, and Kiribanda	3	1 12	3 33

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.			Annual Instalment.	
				A.	R.	P.	Rs.	c.
295	C 1114	Dangahakumbura	Malhami Gamarala	3	1	32	3	45
296	D 1114	Wirandagabayaya	Kapuruhami and another	15	1	8	15	30
297	E 1114	Do.	do.	9	0	20	9	13
298	F 1114	Serugollehena	M. Ranhami and others	38	0	38	38	24
299	G 1114	Kongahakumbura	H. K. Kana Mana Muhammadu Mohideen	2	2	34	2	72
300	H 1114	Timbirigahakumbura	P. Ranhami and others	3	1	12	3	33
301	I 1114	Mailagahakumbura	do.	0	3	16	0	85
302	J 1114	Do.	Punchirale Kaluhami	0	3	11	0	82
303	K 1114	Do.	Punchi Etana	1	2	7	1	55
304	L 1114	Mailagahahena	Dingiri Menika	0	0	15	0	10
305	M 1114	Mailagahakumbura	do.	1	1	18	1	37
306	N 1114	Do.	Hito Kapuruhami	1	2	11	1	57
307	O 1114	Bulugahakumbura	Sininduhami	0	1	15	0	35
308	P 1114	Palugahakumbura	Dingiri Menika, Punchirala, and others	5	0	0	5	0
309	Q 1114	Bulugahakumbura	Sininduhami	0	3	30	0	94
310	R 1114	Do.	Kohombakadawela Kapuruhami	0	3	3	0	77
311	S 1114	Kubukgahakumbura	Mudalihami and another	0	3	16	0	85
312	T 1114	Do.	Bairallage Sellappu	0	3	21	0	89
313	U 1114	Do.	Ihalagama Wannihami and another	0	3	36	0	98
314	V 1114	Mailagahakumbura	K. Setangirala and others	1	1	0	1	25
315	W 1114	Dangahakumbura	K. Banda, Vidane, and others	1	1	35	1	47
316	X 1114	Do.	Appuhami and Mudalihami	1	2	5	1	54
317	Y 1114	Mailagahakumbura	M. Kiri Banda	3	2	32	3	70
318	Z 1114	Kongahakumbura	Pinhami and Bandi Etana	6	0	39	6	25
319	A 1115	Galakumbura	Malhami, Gamarala, and Kiribanda	5	1	7	5	30
320	B 1115	Helambewehena	Mediyawe villagers	11	0	22	11	14
321	C 1115	Palugahamulahena	Suddahami, late Korala	54	0	0	54	0
322	D 1115	Helambewehena	M. Malhami and others	1	3	5	1	79
323	E 1115	Migahakumbura	K. Mudalihami, Arachchi, and others	1	3	23	1	90
324	F 1115	Kongahakumbura	K. Kapuruhami and others	0	3	1	0	76
325	G 1115	Nelunwalakumbura	Ukkubanda and Kuma	1	1	15	1	35
326	H 1115	Mailagahakumbura	M. Laparala and another	0	2	34	0	72
327	I 1115	Do.	Mudalihami, late Arachchi	0	2	20	0	63
328	J 1115	Kamata	do.	0	0	2	0	2
329	K 1115	Dangahakumbura	Kukulewe Ukkubami and Ukku Banda	1	2	22	1	64
330	L 1115	Do.	Punchirala and Gabbala Temple	1	0	28	1	18
331	M 1115	Do.	Kapuruhami and others	1	0	38	1	24
332	N 1115	Do.	Ukku Banda Arachchi and others	1	1	6	1	30
333	O 1115	Pilawalayaya	S. M. Mohammad Neina Saibo	14	1	35	14	47
334	P 1115	Helambagahakumbura	Kirimetiya Pansala and others	1	1	11	1	32
335	Q 1115	Kubukgahakumbura	Banda and Mudalihami	1	1	12	1	33
336	R 1115	Helambagahakumbura	Dingirimenika and Kirimenika	1	1	31	1	45
337	S 1115	Kongahakumbura	Suddahami, late Korala, and others	1	1	28	1	43
338	T 1115	Helambagahakumbura	Punchi Menika	1	1	33	1	46
339	U 1115	Mailagahakumbura	Ukkurala	0	3	11	0	82
340	V 1115	Do.	Ukkubanda Arachchi and others	0	3	11	0	82
341	W 1115	Do.	Herathami	0	2	35	0	72
342	X 1115	Do.	Laparalage Baddera, Suddahami, and Ranmenika	0	2	28	0	68
343	Y 1115	Dangahakumbura	K. Kalu Banda	1	3	2	1	77
344	Z 1115	Kongahakumbura	M. Banda	1	2	25	1	66
345	A 1115	Mailagahakumbura	Sarananda and others	1	3	34	1	97
346	B 1115	Kubukgahakumbura	M. K. Banda and others	3	3	18	3	87
347	C 1115	Kongahakumbura	Malhami and others	2	3	34	2	97
348	D 1115	Kadurugahakumbura	Appuhami and others	4	0	16	4	10
349	E 1115	Helambagahakumbura	Dingiri Menika and Ranmenika	1	0	6	1	4
350	F 1115	Dangahakumbura	M. Kuda Banda and others	1	2	5	1	54
351	G 1115	Helambagahakumbura	Ranhami and others	1	1	35	1	47
352	H 1115	Dangahakumbura	M. Banda, late Arachchi	1	1	9	1	31
353	I 1115	Do.	Ranmenika and Ranhami	2	2	19	2	62
354	J 1116	Palugahakumbura	Ranhami and others	5	3	2	5	77
355	K 1116	Panakkagahamulahena	Wannihami and others	0	3	28	0	93
			Preliminary plan 2,210.					
			Village—Helambewa.					
356	S 1117	Helambewehena	Bandirala and others	12	0	29	12	19
			Village—Mediyawa.					
357	T 1117	Panakkagahamulakumbura	Wannihami, Ranhami, and Dingiri Banda	1	2	6	1	54
358	U 1117	Galakumbura	Ausadahami and Mutumenika	2	0	27	2	17
359	V 1117	Do.	P. Pinhami	1	3	17	1	86
360	W 1117	Galakamata	do.	0	0	13	0	9
361	X 1117	Kadurugahakumbura	Ausadahami and Pinhami Vidane	3	0	0	3	0
362	Y 1117	Kongahakumbura	Banda Arachchi	0	1	30	0	44
363	Z 1117	Gansuriyagahakumbura	M. Ukkubami	1	1	31	1	45
364	A 1118	Do.	Kaluhami	1	1	37	1	49
365	B 1118	Do.	M. Laparala and K. Laparala and another	5	2	21	5	64
366	C 1118	Do.	Banda Vidane and Kawrala, Police Officer	9	3	20	9	88
367	D 1118	Kongahakumbura	M. Mudalihami and others	0	3	29	0	94
368	E 1118	Kadurugahakumbura	Malhami Gamarala	1	2	0	1	59
369	F 1118	Do.	Hitawa Kapuruhami	1	1	16	1	39

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.			Annual
				A.	R.	P.	Instalment.
				A. R. P.			Rs. c.
370	G 1118	Gansuriyagahakumbura	Dingiri Menika and another	1	3	8	1 80
371	H 1118	Kadurugahakumbura	Randenigama Ranhami and others	2	3	8	2 80
372	I 1118	Kongahakumbura	M. Kapuruhami, Gamarala, and others	7	3	10	7 82
373	J 1118	Do.	Tangamma and Digane Kirihamy Arachchi	2	1	1	2 26
374	K 1118	Kongahahena	do.	0	3	10	0 82
375	L 1118	Bogahakumbura	Kapuruhami Gamarala	2	2	0	2 50
376	M 1118	Edandewelakumbura	Bandirala and others	3	3	27	3 92
377	N 1118	Panakkagahakumbura	Kana Ahamadu Lebbe	2	3	31	2 95
378	O 1118	Panakkagahahena	do.	0	1	16	0 35
379	P 1118	Kongahakumbura	Malhami and others	2	0	33	2 22
380	Q 1118	Megahakumbura	Kaluhami and Ukkuhami	0	3	30	0 94
381	R 1118	Gansuriyagahakumbura	Mudalihami and others	1	0	0	1 0
382	S 1118	Medakumbura	Mediyawe Ranhami	0	1	2	0 27
383	T 1118	Kadurugahakumbura	Punchi Menika	2	2	15	2 35
384	U 1118	Elakumbura	Ranhami Vedarala and M. Banda, Upasakarala	2	3	22	2 89
385	V 1118	Mediyawekumbura	K. Mudalihami and another	6	3	7	6 80
386	W 1118	Do.	Laparala and others	3	1	2	3 27
387	X 1118	Do.	M. Banda and others	7	2	28	7 68
388	Y 1118	Do.	do.	0	0	17	0 11
389	Z 1118	Do.	do.	0	1	7	0 30
390	A 1119	Kubukgahakumbura	Savenna Muna Muhammadu Naina Saibo	4	0	18	4 12
391	B 1119	Do.	do.	3	2	18	3 62
392	C 1119	Getrilagollehena	do.	2	2	4	2 53
393	D 1119	Nissangawelahena	do.	10	0	0	10 0
Village—Helambewa.							
394	E 1119	Suriyagahakumbura	Ranmenika and Bandi Etana	1	3	17	1 86
395	F 1119	Megahakumbura	Punchimenika and Banda	1	3	35	1 97
396	G 1119	Kadurugahakumbura	Kapuruhami, Gamarala, and another	2	0	6	2 4
397	H 1119	Megahakumbura	Hetuhami Vidane and another	1	1	9	1 31
398	I 1119	Medakumbura	Mera Saibo and Kapuruhami	0	2	23	0 65
399	J 1119	Kadurugahakumbura	Suddahami and others	0	2	9	0 56
400	K 1119	Ehetugahakumbura	K. Kirihami and others	1	0	29	1 19
401	L 1119	Ehelagahakumbura	Konwewe Ranhami and others	2	2	27	2 67
402	M 1119	Helambegahakumbura	Suddahami and others	0	0	31	0 20
403	M 1119	Do.	K. Appuhami	1	0	0	1 0
Village—Mediyawa.							
404	B 1119 $\frac{1}{2}$	Kubukgahakumbura	M. K. Bandappu	1	0	12	1 8
405	B 1119 $\frac{1}{2}$	Do.	do.	2	2	23	2 65
406	U 1117 $\frac{1}{2}$	Galakumbura	K. Laparala and another	0	1	0	0 25

Kurunegala,
August 8, 1901.

C. A. MURRAY,
Government Agent.

SPECIFICATION showing the allotments of land (including Crown land) to be benefited by **Magallewewa tank** in the Wannu hatpattu district; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 1,007-03.

Preliminary plan 371. Village—Nikaweratiya.

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.			Annual
				A.	R.	P.	Instalment.
				A. R. P.			Rs. c.
1	Z 148	Munpitiya	D. B. Tammita, Korala	1	0	37	1 24
2	A 149	Dpriya	Ausadahamj and others	1	0	30	1 19
3	B 149	Do.	Banda and others	0	1	8	0 30
4	C 149	Do.	Punchirala Vidane and others	3	0	14	3 9
5	D 149	Do.	Mudalihami and others	2	3	32	2 95
6	I 149	Dangaspitiya	Kiribanda and others	0	0	24	0 15
7	M 149	Dangaspitiekumbura	Menik Etana	0	0	35	0 22
8	N 149	Do.	Suddahami and others	0	1	9	0 31
9	O 149	Do.	do.	0	1	6	0 29
10	P 149	Do.	Punchi Kawrala	0	1	10	0 32
11	Q 149	Do.	do.	0	1	14	0 34
12	R 149	Do.	Punchirala	1	0	30	1 19
13	S 149	Do.	Appuhami, late Arachchi	1	3	22	1 94
14	T 149	Do.	Tikirihami	0	0	37	0 24
15	U 149	Dangaspitiyahena	Appuhami, late Arachchi	1	2	38	1 74
16	V 149	Patandipitiekumbura	Hetuhami, late Korala	0	2	28	0 68
17	W 149	Do.	Appuhami, late Arachchi	0	2	39	0 75
18	X 149	Do.	Ranhami Gan-arachchi	0	0	34	0 22
19	Y 149	Usmiagarekumbura	Tikirihami and others	2	0	26	2 17
20	Z 149	Do.	Punchi Kawrala	0	3	23	0 90
21	A 150	Do.	Heratham	0	2	30	0 69
22	B 150	Do.	Ranhami and others	0	3	22	0 89
23	C 150	Do.	Kawrala	0	2	4	0 53
24	D 150	Do.	Punchirala	0	3	22	0 89
25	E 150	Do.	Punchi Etana and others	1	2	0	1 50
26	F 150	Do.	Guruhami and others	0	2	25	0 66

Lot.	No.	Name of Field.	Name of Owner.	Extent.			Annual
				A.	R.	P.	Instalment.
							Rs. c.
27	G 150	Kadurugahakumbura	Punchi Etana and others	1	0	32	1 20
28	H 150	Do.	Kiribanda and others	3	1	22	3 39
29	I 150	Do.	Mrs. Dodanwela	0	3	17	0 86
30	J 150	Kongahakumbura	Hulugalle Ratemahatmaya	2	0	0	2 0
31	K 150	Kadurugahakumbura	Guruhami and others	0	3	36	0 98
32	L 150	Wattekumbura	Guruhami, late Vidane	0	1	6	0 29
33	M 150	Do.	Punchi Kawrala	0	0	31	0 20
34	N 150	Do.	Suddahami Arachchi and Punchi Kawrala	0	3	16	0 85
35	O 150	Kapupillewa	Punchi Kawrala	0	1	7	0 30
36	P 150	Do.	Menikrala and others	0	1	27	0 42
37	Q 150	Do.	Elakirihami	0	1	0	0 25
38	R 150	Do.	Wannihami and others	0	1	0	0 25
39	S 150	Do.	Banda and others	0	1	24	0 40
40	T 150	Godella	Appuhami Registrar and others	1	0	34	1 22
41	U 150	Ihalabittarawepela	Punchi Kawrala	0	2	27	0 67
42	V 150	Nikahena	Hulugalle Ratemahatmaya and five others	3	0	23	3 15
43	W 150	Kadurugahakumbura	Punchi Kawrala and others	3	2	20	3 63
44	X 150	Helambagahakumbura	Herathami and others	1	1	10	1 32
45	Y 150	Do.	Punchihami	0	1	28	0 43
46	Z 150	Do.	Ranhami and others	1	2	6	1 54
47	A 151	Unagaswattekumbura	Punchi Elana and others	0	1	30	0 44
48	C 151	Ihalabittarawipelehena	Punchi Kawrala and others	0	2	34	0 47
49	D 151	Kongahawattahena	Punchi Kawrala	1	2	26	1 67
50	E 151	Timbirigahakumbura	do.	1	0	24	1 15
51	F 151	Pitakotuwa	Herathami and others	0	3	11	0 82
52	G 151	Do.	Punchirala and Kirihami	1	0	23	1 15
53	H 151	Do.	Punchihami	1	0	29	1 19
54	I 151	Damunugahakotuwa	Kaluhami and others	1	1	17	1 36
55	J 151	Do.	Menik Etana	0	2	23	0 65
56	K 151	Do.	Lama Etana and others	1	3	23	1 90
57	L 151	Ambagahapotana	do.	2	3	34	2 97
58	M 151	Helambagahakumbura	Kiribanda and others	0	3	13	0 84
59	N 151	Do.	Guruhami and others	0	2	39	0 75
60	O 151	Do.	Ranamal Etana	0	3	9	0 81
61	P 151	Do.	Punchi Etana and others	0	2	8	0 55
62	Q 151	Do.	Guruhami Vidane	0	1	3	0 27
63	R 151	Do.	Kiribanda and others	0	1	14	0 34
64	S 151	Do.	Banda and others	0	2	33	0 71
65	T 151	Do.	Suddahami Arachchi and others	0	3	16	0 85
66	U 151	Do.	Punchi Kawrala and others	0	2	1	0 51
67	Y 151	Waduwwela	Wannihami and others	0	2	37	0 64
68	Z 151	Do.	Punchi Kawrala and Kaluhami	0	1	26	0 42
69	A 152	Do.	Budumuttewe Vihare	0	0	33	0 21
70	B 152	Do.	Punchi Kawrala	0	0	33	0 21
71	C 152	Do.	do.	0	1	28	0 43
72	D 152	Do.	do.	0	0	39	0 25
73	E 152	Do.	Kiribanda	0	1	28	0 43
74	H 152	Do.	Kaluhami	0	2	27	0 67
75	K 152	Daminagahakotuwa	Mudiyanse and others	1	0	16	1 10
76	V 152	Karandagahakumbura	Punchirala and others	0	3	25	0 91
77	W 152	Do.	Mudiyanse, late Vidane, and others	0	3	18	0 87
78	Y 152	Mahakumbura	Tikirihami and others	1	2	22	1 64
79	Z 152	Do.	Punchi Etana and others	0	2	27	0 67
80	A 153	Do.	Punchirala and others	0	2	32	0 70
81	B 153	Do.	Kiribanda and others	0	2	16	0 60
82	C 153	Do.	Punchi Etana and others	0	0	27	0 17
83	D 153	Kubukkandakumbura	Elakirihami	0	2	7	0 55
84	E 153	Do.	Kiribanda and others	1	3	6	1 79
				Village—Kubukgolla.			
85	F 153	Lindakumbura	Punchirala and others	2	2	0	2 50
86	G 153	Kubukkandakumbura	Tikirihami and others	1	1	23	1 40
87	H 153	Kadurugahakumbura	Mudiyanse, late Vidane and others	1	0	20	1 13
88	I 153	Do.	Budumuttewe Vihare	1	0	34	1 22
89	J 153	Meegahakumbura	Mudiyanse, late Vidane, and others	2	0	14	2 9
				Village—Nikaweratiya.			
90	V 153	Godellekumbura	Kiribanda and others	2	3	17	2 86
91	X 153	Kubukgollehena and Pillewa	Mudiyanse, late Vidane, and others	14	3	20	14 88
				Village—Pingama.			
92	Y 153	Pinkumbura	Budumuttewe Vihare	4	0	20	4 15
93	Z 153	Hena	do.	23	3	0	23 75
				Preliminary plan 542.			
				Village—Balagollagama.			
94	3652	Karambehena	S. G. Winslow	5	3	14	5 84
95	3653	Do.	do.	5	3	37	5 99
96	3654 A	Do.	do.	5	0	10	5 7
97	3654 B	Do.	do.	4	3	12	4 83
98	3655 A	Do.	do.	3	2	22	3 64
99	3655 B	Do.	do.	4	0	4	4 3
100	3656 A	Do.	do.	3	3	3	3 77
101	3656 B	Do.	do.	4	0	25	4 16
102	3657 A	Do.	do.	4	1	20	4 38

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.			Annual
				A.	R.	P.	Instalment.
				Rs. c.			Rs. c.
103	3657B	Karambehena	S. G. Winslow	4	0	32	4 20
104	3658A	Do.	do.	4	0	0	4 0
105	3658B	Do.	do.	3	2	39	3 75
106	3659A	Do.	do.	3	2	20	3 63
107	3659B	Do.	do.	3	3	20	3 88
108	3660A	Do.	do.	4	0	28	4 18
109	3660B	Do.	do.	6	1	5	6 29
110	3661	Panwela-agare	Crown	6	1	22	6 39
111	3662A	Alutwewa	do.	5	1	20	5 38
112	3662B	Do.	do.	5	1	38	5 49
113	3663A	Do.	do.	4	3	28	4 93
114	3663B	Do.	do.	5	0	12	5 8
115	3664A	Do.	do.	5	2	20	5 63
116	3664B	Do.	do.	5	1	35	5 47
117	3665A	Timbiripokuna	do.	4	1	34	4 47
118	3665B	Do.	do.	2	3	5	2 79
119	3666A	Mitihena	do.	4	1	8	4 30
120	3666B	Do.	do.	4	0	7	4 5
121	3667A	Halmillaotehena	do.	3	2	20	3 63
122	3667B	Do.	do.	3	2	22	3 64
123	3667C	Do.	do.	3	3	6	3 79
124	3668A	Potanagawahena	do.	4	0	28	4 18
125	3668B	Do.	do.	4	2	20	4 63
126	3669A	Diulgahamulahena	do.	4	1	12	4 33
127	3669B	Do.	do.	4	0	26	4 17
128	3670A	Kongahapokuna	do.	4	2	20	4 63
129	3670B	Do.	do.	4	2	13	4 59
130	3671	Diulgahamulahena	Karagasweweralle Appuhami	3	3	0	3 75
131	3672A	Diulgahakumbura(hena)	Crown	4	2	18	4 62
132	3672B	Do.	do.	4	1	30	4 44
133	3673A	Diulgahamulahena	do.	3	3	30	3 94
134	3673B	Do.	Karagasweweralle Appuhami	3	0	33	3 21
				Village—Danduwawa.			
135	3674	Kudumirisshena	Crown	6	2	29	6 69
136	3675	Do.	do.	4	2	4	4 53
137	3676	Do.	Appuralla and others	6	0	0	6 0
138	3677	Mukalana	Crown	6	0	33	6 21
139	3678A	Kudumirisshena	do.	5	0	6	5 4
140	3678B	Do.	do.	5	1	20	5 38
141	3679A	Do.	do.	5	0	27	5 17
142	3679B	Do.	do.	5	2	31	5 70
143	3680	Do.	do.	4	0	16	4 10
144	3681	Do.	do.	6	1	23	6 40
145	3682A	Kongahamuladeniya	do.	2	3	28	2 93
				Village—Balagollagama.			
146	3682B	Kongahamuladeniya	Crown	3	0	0	3 0
147	3683A	Do.	do.	3	2	24	3 65
148	3684B	Do.	do.	4	2	22	4 64
149	3683C	Do.	do.	4	0	11	4 7
150	3684A	Timbiripokunehena	do.	4	3	21	4 89
151	3684B	Do.	do.	5	0	5	5 3
152	3685A	Iwrabinditchahena	do.	3	3	26	3 92
153	3685B	Do.	do.	3	3	24	3 90
154	3685C	Do.	do.	2	3	30	2 94
155	3686A	Mailaotehena	do.	4	2	21	4 64
156	3686B	Do.	do.	3	2	27	3 67
				Village—Danduwawa.			
157	3687A	Mailaotehena	Crown	4	2	13	4 69
158	3687B	Timbirigahakumbura	Punchirala Vel-vidane and others	4	3	20	4 88
159	3688A	Mukalana	Crown	3	3	9	3 81
160	3688B	Do.	do.	3	3	4	3 78
161	3689A	Wedikandehena <i>alias</i> Palu- gahakumbura	Hulugalle Ratemahatmaya	2	2	30	2 69
162	3689B	Do.	do.	3	0	8	3 5
163	3690A	Do.	Crown	4	3	7	4 80
				Villages—Balagollagama.			
164	3690B	Timbirigahakumbura	Punchirala Vidane and others	3	1	17	3 36
165	3691	Kubukgahakumbura	R. B. Moonamale and others	7	0	20	7 13
166	3692	Do.	do.	6	3	27	6 92
167	3693	Karambehena	S. G. Winslow	4	2	21	4 64
				Villages—Budumuttewa and Danduwawa.			
168	3694A	Puhulindayaya	Appuhami, late Arachchi	3	0	17	3 11
169	3694B	Do.	Haramanis Appuhami and Punchirala				
			Vidane	3	1	15	3 35
170	3694C	Do.	do.	3	0	30	3 19

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.		Annual Instalment.	
				A.	R. P.	Rs.	c.
Village—Danduwwa.							
171	3695A	Puhulindayaya	Mudiyanse, late Vidane	3	1 10	3	32
172	3695B	Do.	Crown	3	1 0	3	25
173	3695C	Do.	do.	3	0 7	3	5
174	3696A	Do.	Lord Bishop	3	0 0	3	0
175	3696B	Do.	do.	3	0 24	3	15
176	3696C	Do.	Crown	2	3 34	2	97
177	3697A	Palugahakumbura	Hulugalle Ratemahatmaya	3	1 35	3	47
178	3697B	Do.	do.	3	2 6	3	54
179	3697C	Do.	do.	3	1 20	3	38
180	3697D	Do.	do.	3	0 38	3	24
Village—Budumuttewa.							
181	3698A	Diulgahakumbura <i>alias</i> Kongahamulahena	Banda and others	3	2 0	3	50
182	3698B	Timbirigahakumbura	Hulugalle Ratemahatmaya	3	1 32	3	45
183	3698C	Do.	Mudalihami and others	3	1 30	3	44
184	3699A	Do.	do.	3	2 12	3	58
185	3699B	Do.	Crown	3	1 18	3	37
186	3699C	Do.	do.	3	1 27	3	42
187	3700A	Kowralagehena	do.	3	0 34	3	22
188	3700B	Do.	do.	3	1 0	3	25
189	3700C	Puhuliundayehena	Haramanis Appuhami and others	3	1 14	3	34
Village—Danduwwa.							
190	3701A	—	Crown. Leased out to Tammita Korala and others	4	1 38	4	49
191	3701B	—		4	2 10	4	57
192	3701C	—		4	2 1	4	51
193	3702A	—	Lord Bishop	4	1 11	4	32
194	3702B	—	do.	4	1 18	4	37
195	3703A	Palugahakumbura	Hulugalle Ratemahatmaya	3	1 29	3	44
196	3703B	Do.	do.	3	2 39	3	75
197	3704A	Do.	P. B. Wanduragala and others	6	0 31	6	20
198	3704B	—	Crown. Leased out to Tammita Korala and others	5	3 0	5	75
199	3705A	Kudaoyehena	Banhami, Gan-arachchi	4	3 12	4	83
200	3705B	Do.	P. B. Wanduragala	6	0 12	6	8
201	3706A	Palugahakumbura	Hulugalle Ratemahatmaya	3	0 5	3	4
202	3706B	Do.	do.	3	2 5	3	54
203	3707A	Do.	Crown	4	2 14	4	59
204	3707B	Do.	do.	4	1 26	4	42
205	3708A	Do.	do.	4	2 0	4	50
206	3708B	Do.	do.	4	3 2	4	77
207	3709A	Do.	do.	4	0 30	4	19
208	3709B	Do.	do.	3	1 16	3	35
Village—Budumuttewa and Danduwwa.							
209	3710A	Kanmutteralagehena	Crown	3	1 22	3	39
210	3710B	Do.	do.	3	1 16	3	35
211	3710C	Do.	do.	3	2 10	3	57
212	3711A	Do.	do.	3	1 21	3	39
213	3711B	Do.	Lord Bishop	3	1 30	3	44
214	3712A	Do.	do.	3	2 0	3	50
Village—Danduwwa.							
215	3712B	Kammulleralagehena	Lord Bishop	3	2 35	3	72
216	3713A	Bogahamulahena	G. W. Dodanwela	3	1 2	3	27
217	3713B	Do.	do.	4	1 12	4	38
Village—Budumuttewa and Danduwwa.							
218	3714A	Puhulindayayehena	Appuhami, Registrar, and others	3	1 12	3	33
219	3714B	Do.	do.	3	1 16	3	35
220	3714C	Do.	do.	3	0 21	3	14
221	3715A	Do.	Crown	2	3 38	2	99
222	3715B	Do.	Mudalihami	3	1 10	3	32
223	3715C	Do.	Appuhami, Registrar, and others	3	0 32	3	20
224	3716A	Kammutteralagehena	Crown	4	2 25	4	66
225	3716B	Do.	do.	4	3 10	4	82
226	3718C	Bogahamulahena	do.	2	1 26	2	42
227	3719	Kongahamulahena	Bandirala and others	6	3 24	6	90
228	3720A	Siyambalagahamulahena	Bandi Etana and others	3	1 12	3	33
229	3720B	Do.	Crown	3	0 22	3	14
230	3720C	Siyambalagahamulahena	Crown	3	1 0	3	25
231	3721A	Kajugahamulahena	Punchirala Vidane	3	0 18	3	12
232	3721B	Do.	Bandi Etana and others	3	0 26	3	17
233	3721C	Do.	do.	3	0 22	3	14
Village—Budumuttewa.							
234	3725	Kongahamulahena	Crown	6	2 0	6	50
235	3726	Do.	do.	5	0 5	5	4
236	3727	Do.	do.	5	0 29	5	19
237	3729	Do.	do.	4	0 36	4	23
238	3730A	Do.	Kikuruhami and others	4	3 20	4	88

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.			Annual
				A.	R.	P.	Instalment.
							Rs. c.
239	3730B	Koragahamulahena	D. B. Tammita and P. B. Wanduragala	3	1	0	3 25
240	3731	Do.	do.	4	3	0	4 75
241	3732A	Diulgahamulahena	do.	4	2	10	4 57
242	3732B	Do.	Crown	4	3	30	4 94
243	3733	Siyambalagahamulahena	D. B. Tammita and P. B. Wanduragala	6	3	12	6 83
244	3740	Puhulindayayehena	Crown	5	0	35	5 22
245	3741	Dangahamulahena	Appuhami, Registrar	4	2	18	4 62
246	3742	Puhulindayayehena	Suddahami Arachchi and others	5	0	10	5 7
247	3743	Do.	Dingiribanda and others	5	0	38	5 24
248	3744	Dangahamulahena and Kongahamulahena	A. V. Herat	4	2	32	4 70
				Village—Balagollagama.			
249	3745	Kongahamulahena	Suddana	5	2	10	5 57
250	3746	Do.	Menuhami and others	4	3	31	4 95
				Village—Budumuttewa and Balagollagama.			
251	3748	Palugahamulahena	Hetuhami, Korala	5	3	11	82
				Village—Balagollagama.			
252	3749	Palugahamulahena	S. Elskirihami and others	6	1	30	6 44
253	3750	Kububgahamulahena	R. B. Moonamale and others	7	1	22	7 37
				Village—Balagollagama and Budumuttewa.			
254	3751	Nugagahamulahena	Punchi Banda and others	5	1	2	5 27
				Village—Balagollagama.			
255	3752	Kongahamulahena	Tikirihami and others	5	1	4	5 28
256	3753	Palugahamulahena	R. B. Moonamale and others	6	0	8	6 5
257	F 187	Kongahabumbura	Herathami, late Vidane	1	2	0	1 50
258	G 187	Medakumbura	Mudiyanse, late Vidane, and others	0	2	13	0 59
259	H 187	Palugahakumbura	Suddahami Arachchi and others	1	0	27	1 17
260	I 187	Kongahakumbura	Ranhami Arachchi and others	0	2	16	0 60
261	J 187	Palugashena	Ranhami	0	2	13	0 59
262	K 187	Do.	Mudiyanse, late Vidane, and others	1	0	28	1 18
263	Z 187	Nitullagahakumbura	Dingiri Banda	0	2	35	0 72
264	M 187	Dangahamulakumbura	Mudiyanse, late Vidane, and others	0	2	14	0 59
265	N 187	Diulgahakumbura	Tambiya Vidane	0	1	10	0 32
266	O 187	Kubukgahakumbura	Mudiyanse, late Vidane, and others	3	2	8	3 62
				Village—Budumuttewa.			
267	P 187	Kubukgahakumbura	Punchi Etana and others	2	0	23	2 15
268	Q 187	Welakumbura	Mudalihami and others	3	0	7	3 5
269	R 187	Kubukgahakumbura	D. B. Tammita, Korala	0	3	20	0 88
270	S 187	Do.	Punchi Etana and others	1	0	31	1 20
				Preliminary plan 379. Village—Budumuttewa.			
271	O 155	Habarakadawela	Crown and Sittappu and others	6	3	27	6 92
272	—	Habarakadawewa	Tikirala, late Arachchi, Tammita Korala, and others	10	3	22	10 89
				Village—Hatigammana.			
273	—	Kapuhewetiya	Appuhami Vidane	0	2	0	0 50
274	—	Do.	Koturula	1	1	0	1 25
275	—	Do.	Koturula and others	0	1	5	0 29
276	—	Do.	Appurula	0	1	5	0 29
277	—	Do.	Kiri Banda and Mudalihami	0	1	5	0 29
278	—	Dunumadalagahakumbura	Kirihami	1	1	0	1 25
279	—	Do.	Kiribanda and Mudalihami	1	1	0	1 25
280	—	Do.	Ranhami and Ukkuhami	0	3	30	0 94
281	—	Do.	Kirihami and others	0	3	30	0 94
282	—	Do.	Pehami and others	0	1	5	0 29
283	—	Do.	Malhami, late Vidane	0	3	30	0 94
284	—	Do.	Appurula and others	0	3	30	0 94
285	—	Dangahakumbura	Punchirala and others	0	3	30	0 94
286	—	Kongahakumbura	Malhami, late Vidane	1	3	20	1 88
287	—	Do.	Tikirala, late Arachchi	1	3	20	1 88
288	—	Kiulelakumbura	Ranhami and others	2	0	0	2 0
289	—	Dunumadalakumbura	Malhami, late Vidane	5	0	0	5 0
290	—	Kongahakumbura	Appurula and others	2	2	0	2 50
291	—	Do.	Menikhami	0	1	10	0 32
292	—	Do.	Kiri Banda and others	0	1	10	0 32
293	—	Mailagaha-aswedduma	Appuhami Vel-vidane	0	2	20	0 63
294	—	Hammillagahakumbura	Dingiri Banda and others	0	2	20	0 63
295	—	Ihalakongahakumbura	Bandi Etana and others	0	2	20	0 63
296	—	Do.	Pinahenaya	0	2	20	0 63
297	—	Hammillagahakumbura	Appurula and others	0	2	20	0 63
298	—	Wagalekumbura	Bandi Etana and others	1	3	20	1 88
299	—	Wagalekumbura	Ukkumenika and others	0	2	20	0 63
300	—	Hatigammanawewekumbura	Hulugalle Mudiyanse, Registrar	10	0	0	10 0
				Preliminary plan 368. Village—Magallegama.			
301	Q 147	Kongaha-aswedduma	Ilankalihene Bandirala	2	0	24	2 15
302	R 147	Migahapitiya	M. Punchirala and others	2	2	5	2 54

No.	Lot.	Name of Field.	Name of Owner.	Extent.			Annual
				A.	R.	P.	Instalment.
							Rs. c.
303	S 147	Halmillagahakumbura	Haramanis Appubami	4	1	13	4 34
304	U 147	Gedaragawa-aswedduma	M. Ranmenika	0	1	31	0 45
305	Y 147	Welikumbura <i>alias</i> Goda-kumbura	Kirihami, late Arachchi, and others	3	3	9	3 81
306	W 147	Mahakumbura	Karlinabami	5	3	24	5 90
307	X 147	Diulgahakumbura	M. Elakirihami	2	2	28	2 68
308	Y 147	Mahakumbura	Magallegama Ukkuhami and Tikirala	0	3	20	0 88
309	Z 147	Do.	M. Menuhami and others	1	2	35	1 72
310	A 148	Do.	Kirihami, late Arachchi, and others	1	3	1	1 76
311	B 148	Do.	M. Appurallage Bandirala	0	2	34	0 72
312	C 148	Do.	M. Bandirala and Carlinahami	0	2	8	0 55
313	D 148	Palugahakotuwa	M. Punchirala	0	3	8	0 80
314	E 148	Hanahenpitiya	Hulugalle Ratemahatmaya and others	3	1	24	3 40
315	F 148	Wembuwela	Carlinahami	1	2	9	1 59
316	G 148	Do.	do.	0	2	5	0 54
317	H 148	Do.	M. Punchirala	0	1	36	0 48
318	I 148	Do.	M. Pinhami	1	0	28	1 18
319	J 148	Do.	M. Punchirala	2	1	17	2 36
320	K 148	Do.	M. Menuhami	0	2	7	0 55
321	L 148	Do.	M. Lama Etana	1	3	31	1 95
322	M 148	Oyagawawela	Elakirihami and others	2	0	28	2 18
322½	—	Horowelakumbura	Ausadahamige Punchirala	5	0	24	5 15
Preliminary plan 381. Village—Danduwawa.							
323	2918	Helambagasdeniya	C. E. Tennakoon	6	1	16	6 35
324	2919	Helambagasdeniyepillewa	do.	3	2	25	3 66
325	2920	Do.	do.	3	0	24	3 15
326	2921	Do.	do.	2	2	29	2 69
327	2922	Danduwawewelakumbura	do.	8	2	9	8 56
328	2923	Do.	do.	2	3	0	2 75
Preliminary plan 378. Village—Balagollagama.							
329	Y 154	Webodakumbura	Punchirala and others	0	3	23	0 90
330	Z 154	Kubukgabakumbura	Punchirala	0	3	23	0 90
331	A 155	Millagahakumbura	Ranhami	1	0	11	1 7
332	B 155	Migahakumbura	Punchirala and others	1	1	9	1 31
333	C 155	Do.	Menikhami and Punchirala	1	2	18	1 62
334	D 155	Panwelakumbura	Panchanadayale Baiya	0	1	25	0 41
335	E 155	Do.	do.	0	1	25	0 41
336	F 155	Do.	do.	0	1	28	0 43
337	G 155	Do.	do.	0	2	9	0 56
338	H 155	Potanakumbura	D. B. Tammita, Korala	4	2	12	4 58
339	I 155	Polanekumburapillewa	do.	0	3	9	0 81
340	J 155	Polwatta	Budumuttewe Vihare	4	2	20	4 63
341	L 155	Chenas and fields	Palutimbiriyawe Ukkumenika, Nikaweratiya Mudiyanse, late Vidane, and others	13	0	18	13 12
Village—Pingama.							
342	M 155	Chenas	Budumuttewe Vihare	26	2	26	26 68
Village—Nikaweratiya.							
343	—	Waduwegakumbura	Nikaweratiya Punchikawrala	0	2	0	0 50
344	—	Do.	Nikaweratiya Kaluhami and others	0	2	0	0 50

Kurunegala,
August 8, 1901,

C. A. MURRAY,
Government Agent.